

විභාග

2014 අප්‍රේල්-මැයි කළුපය

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රකාශනයකි

දෙවන වෙළුම

14 වැනි කළුපය



මායිමේ නොහැඳුනන
භයනාහාරගේ තොටෙනි ඇය

- 29 කිටුව



සාමාඩ් සහ කංඩිලියාව - 36 කිටුව



සාමාඩ් අයිතින දැනුවත නොවී
දිනන්හ බෑ - 33 කිටුව



සිංහලීය ආධ්‍යාත්මික ජනතාවගේ
සාමාඩ් සහ සිංහල සාමාඩ් - 30 කිටුව

පටුන

තම අතිමත බසින් පොදු සේවාවන්
බොගැනීමට ඇති හැකියාව පුරවැසියාගේ අයිතියකි

5

මල් නාජා දිනය : උපත නා පසුබිම

6

මගේ අරමුණ සිංහල පාඨකයාට දෙමළ සමාජය හඳුන්වා දීමයි

7

අන්තර් සංස්කෘතික අධ්‍යායනයෙහි සහ පෝෂණයෙහි වැදගත්කම

9

නාජා අයිතිය ගමින් ගමට

10

දෙමළ නාජා ගුරු අත්පොත

12

ධම්මපදය දෙමළ බසින්

14

අසල්වැසියාගේ කවී

15

ඉංග්‍රීසියෙහි වරිනාකම ද උකනාගත යුතුය

16



තෙශ්‍යාලා වැඩපිළිවෙළේ සැගවුතු අපේක්ෂා

18

පුරවැසි අතිරේකය

21

නාජා පිළිවෙත මාධ්‍ය අයින්

26

තම නාජාව අමතක කළ

මියන්මාරයේ දෙමළ ජනතාව

30

මායිම නොහඳුනන නයනහාරගේ තෙවැනි අසැ

31

මිස්ට්‍රේලියාවේ ඇබෝර්ජීන් ජනතාවගේ නාජාව සහ සිංහල නාජාව

32

පැරණි සිංහල සාහිත්‍යයට ආලෝකයක් වූ තිරැක්කරුල්

34

නාජා අයිතිය ගමින් ගමට

36

නාජාව නා සංතිදියාව

38



විභාග

ISSN 955-0000-0000

14 ലൈൻ കലാപയ 2014 അപ്പേൾ - മെടി

ශ්‍රී ලංකා මධ්‍යත්වකාරී සංඛ්‍යා පි.ඩී.එස්. නො. 94-1-2370801 / 4 තෙවන් පි.ඩී.එස්. නො. 94-1-2370802 පු.මේල් cpa@cpalanka.org වෙබ් පිටුව www.cpalanka.org

ବିହାତ୍ମକ ଉଦ୍ଦିରଣୀ.... !

මෙම කලාපය නිකුත් වීමත් සමඟ විහානා නව අදියරකට පා තබයි. පුරුම විහානා ප්‍රවත් හඳුන නිකුත් වී මේ වන විට තෙවසරකට ආසන්න ය. මංගල කලාපය නිකුත් වූයේ 2011 ඔක්තෝබරයේ දි ය. විව්‍ය මෙහු තුර සමාජයෙහි සිදු වී ඇත් පරිවර්තනයන් පිළුවැඳ වීමකා බැඳීමට මෙය සුදුසු මොගොනාත් ය. සමාජයෙහි නා දේශපාලනික පරිසරය විභා සංක්රීත්‍යන්ට් වෛද්‍ය පත්ව තිබුම මේ ගැයෙහි විශේෂත්වය යැයි තෙවැනියෙක් කිව හැකි ය.

ඩිලිපූතු යුද්ධයෙන් අවසානයේ ලංකික සමාජය අපේක්ෂා කලේ සාමයෙන් හා සංඛිඳියාවන් පිරි සමාජයයි. වැහැත් යුද්ධයා අවසන් වුව ද සංඛිඳියාවක් ඇති වූ බවක් පෙනෙන්නට නැත. යුද්ධයට මුළු වූ හේතු ද ව්‍යුලොසම පවතින්නේ යැයි කිව හැකි ය. වී හැරුණු වීම ජාතික හා ජාතක්තාතර වශයෙන් මෙතෙක් ලංකාව මුහුණ තොඳුන් පර්මාණයේ ගැටුලු ගත්තාවක් ද මතු වී ඇත.

විඛිනීව් විභාජා ඉදිරියෙන් ඇති කාර්යනාරය ද තුළ නාංා අයිතිය
පිළිබඳ සිමැවත්ට ලක් කළ තොගයේ තත්ත්වයක් මේ වන විට උදෑගතව
තිබේ. විශේෂයෙන් නාංා අයිතිය හා බැඳුණු විෂය සේක්චු ගණනාවක්
පිළිබඳ අවධාරය යොමු කිරීමට මෙහෙත් සිට විභාජාට සිදු වේ. විනි
ද සංක්කීර්තක විවිධත්වය, අධ්‍යාපනය, සාහිත්‍ය හා කලාව ඇතුළු විෂය
සේක්චු ගණනාවක් කෙරෙහි අවධාරය යොමු කිරීමට සිදුවනු ඇත.

ଶେ ଭଲ କିଣିଗୁ ଖାତାଲିବି କନ୍ତା ଦରନ ଲିଖିବ ଆଗମି ଲିଖିବାକୁରାଯେହି
ଅଳନନ, ଲିଖିବ ସଂକେତାଳିହିଲେ ଅଇତେ, କିଣିଗୁ ଆକୁରାଯେ ଲିଖିପୁଣ୍ଡତେ ନିର୍ମାଣ
ପାଇବିଲେମେ ଚିରପଥର ଅନ୍ତରେରେ ମହନ୍ତ ଦ୍ୱା ନିବେଦି.


ଶିଖେବିଲ୍ଲ ଅଛ ମେ ତୁଳିକ ପ୍ରଚ୍ଛନ୍ଦ କିଳିବିଲ
ଜମାପଦ ଅଵଧି କିରମ ଜନମାଦିବ ଜନ ଉଗନ୍ତିଲଙ୍କ
ଦିଲାର ପନ୍ଥିଲ ଆଜନ୍ତ ହେ ଉଗନ୍ତିଲ ପନମାଦିନ୍ଦୟନ୍ତ
ନିଜି ଲେଖ ଉପ୍ର ବିନ ଦିଲାଦ୍ ଦ ପେନେନ୍ତନାର ହାତ. ତେ
ବେନୁପାର ବୋହେଁ ଜନମାଦିବ ବ୍ରିକ୍ଷାକରାତିନ୍ତ ଶିରିଖିଲାହେଁ ମେଲ
ଅର୍ଦ୍ଦିଲକୁର ତର୍ତ୍ତିଲାଯ ତଲଦିରିଲାହେଁ କୃଷ କିରିମାର କିଲ ଦ ପେନେନ୍ତନାର

තිබේ. ව්‍යවහාර තත්ත්වයක් යටතේ විභාග වැනි ප්‍රකාශයකින් එම වෘෂීම ද හැකි පමණින් හෝ ඉටු කිරීමට සිදු වේ. ‘හැකි පමණින්’ යන යෙදුම මෙහි දී භාවතා කිරීමට සිදු වන්නේ විභාග යුතු අද ලංකික සමාජයෙහි විශාලමක තිබෙන ද්‍රව්‍යන්හි මාධ්‍ය ප්‍රවාහය කෙරෙහි තීරණාත්මක බ්ලපෑලක් කළ නොහැකි මල ධාරාවේ ප්‍රකාශයක් ඇවැනි.

ව්‍යෙන් මේ බලපෑම පැහෙන සූල් තරගකට මිස්වා තැබීම සඳහා ගත තැකි කියාමාරුග තිබුණු විධේ.

පළමුව, විනාශ මගින් ගොඩනගැමෙමට අපේක්ෂා කරන කිරීතාව ව්‍යාප්ත පළමුල් සහ ගැඹුරු කිරීතාවක් බවට පත් කිරීම සඳහා මේ පිළිබඳ උග්‍රන්දුමන් සමාජ ක්‍රියාකාරීකරණයෙන් හා විද්‍යාත්මකයෙන් ලැබෙන එයකත්වයයි.

දෙවන ක්‍රියාලාජුගය වන්නේ මෙම කතිකාව මත පදනම්ව ගොඩනැගිය නැති පළුල් පරවයි ක්‍රියාකාරක්වයි.



දෙහිවල ප්‍රාදේශීය සහා බල පුද්ගලයෙහි රාජ්‍ය සහ පොදු ස්ථාන විගණකයකට ලක් කෙරේ.

දෙහිවල ප්‍රාදේශීය බල පුද්ගලය තුළ ඇති රාජ්‍ය සහ පොදු ස්ථානයන්හි ද්වී භාජා භාවිතය පිළිබඳ විසඟනයක් සිදු කිරීම පසු ගිය බා විකල්ප ප්‍රතිපත්ති කේත්දුයේ ප්‍රජා සහභාගිත්ව අංශය මගින් සිදු විය.

එම් දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් පිළිබඳ විස්තර දැක්වෙන නාම පුවරුවලින් දෙමළ බස තිබූ යාම සහ

දෙමළ බස වැරදි ලෙස භාවිතා කිරීමේ නාම පුවරු කිහිපයක් විගණන ධ්‍යාව්‍යාය මට්ටම නිර්ක්ෂණය කර ගත හැකි විය.

පහත දැක්වෙන්නේ වැරදි ලෙස දෙමළ භාජාව සටහන් වී

ඇති ජායාරූප සහ දෙමළ බසින් සඳහන් නොවූ නාම පුවරු වල ජායාරූප ඩිප්‍රයකි.

මේ අතර දෙහිවල ගල්කිස්ස මහ නගර සහාවේ පිළිගැනීමේ තිබුණි දැක්වෙන නාම පුවරුවක් දෙමළ භාජාවන් සඳහන් නොවීම ද මෙහි දී දක ගත භැංකි විය. ආයතනය තුළ ඇති සියලු නිල නාම පුවරු ඉංග්‍රීසි සහ සිංහල භාජාවන් පමණක් සඳහන් වී නිඩ්ම දෙමළ ජනතාව දැඩි අපහසුතාවයකට පත් වන අයුරු ද මෙහි දී නිර්ක්ෂණය වී නිඩ්මි.

සටහන
සඳහා සෙනෙවිරත්න





ଆବ୍ୟାର୍ଯ୍ୟ ଗୋପକୁମାର ତମିନି

තම අනිමත බසින් පොදු සේවාවන්
ලබාගැනීමට ඇති හැකියාව
පුරවෙසියාගේ අයිතියකි

මේ වනවීට වසර
 ගණනාවක කාලයක් පුරා
 ආචාර්ය ගෝපතුම්බා
 මහතා ශ්‍රී ලංකාවේ සිට
 තම කටයුතු වල තීරණ
 වන බැවෙන් අපගේ මුළුම්
 අධ්‍යාපනය ගොමු වූයේ
 ඔහු සම්බන්ධව සිටින
 ජාතික නාමා වන්‍යාපෘතිය
 සඳහා ඔහු වික් වූ පසුබෑම
 ඇනාවරණය කර ගැනීමටද.

ආචාර්ය ගේපකුමාර
මහතා - ආසියානු
පදනමේ ආර්ථික පාලනය
(Economic Governance / EG) ව්‍යවපාතියෙන් තිබුණු
දුරන අතර “ජාතික භාෂා
ව්‍යවපාතිය” වහි විස්කේ
අනුයායී. කැනේවියෙන් සීඩා
හා ඇගුරු රේම් යන ආයතන
දෙනෙක් සහයෝග් ක්‍රියාත්මක
වේ. අනිමත භාෂාවට
අනුශ්‍රාලුව දේවා සම්පාදනය
ප්‍රවර්ධනය සඳහා වූ
ව්‍යවපාතියක් ලෙස විය
හැඳුන්වය හැකි ය. මෙම
ව්‍යවපාතිය ශ්‍රී ලංකාවේ ද්‍රැව්‍ය
භාෂා දිස්ත්‍රික්කක් 12 ක තුළ
දිස්ත්‍රික් ලේකම් කාර්යාල,
පළාත් පාලන ආයතන,
යෝජිත්, පොලික් සේවාන
ආදී තෝරාගත් රුපයේ
ආයතන 14 ක පාමත් මේ
වහ විට අන්හඳු බිලා ඇත.
විනිශ්ච්‍ය තවත් විශේෂයන්වයක්
වන්නේ ත්‍රික්‍රම්‍යාමලය විසින්
භාෂාමය විවිධත්වයක්
ඇති දිස්ත්‍රික්කක් කෙරෙහි
සුවියේ අවබ්‍රාහ්මයක්

තෙමුවකර තිබේමයි. තම
 ව්‍යාපෘතිය පිළිබඳව
 ඔහු වැඩිදුටරින් මෙයේ
 පැවැසිය. "මා මූලිකත්වය
 දරන ආර්ථික පාලනය නම්
 වූ වැඩිසාහැන් වික් මූලික
 අම්මතාර්ථකයක් වින්නේ
 පොදු සේවාවන් සඳහා වූ
 ප්‍රවේශය පිළිබඳව කටයුතු
 කිරීමයි. සේවාවන් වෙත
 ප්‍රවීණ්‍ර වේම සඳහා වූ
 හෝරික ප්‍රවේශයන් මෙහි
 වික් වැදගත් සාධකයක්.
 ඒ අතර තුර සේවා
 සම්පාදකය හා සුදුසු
 ලෙස සහ්තිවැළුදානය සිදු
 කළ හැකි පරිදි සාමාජය
 පහසුකම් සඳහා ප්‍රවේශ
 වීමේ හැකියාව ද වික
 හා සමානවම වැදගත්
 සාධකයක්. ඒ අනුව ඉහත
 වැඩිසාහැන් දෙක අතර
 වික්තරා සමාන කමක්
 තිබෙනවා. ඒ අතරම ඇතුළු
 රීම් ආයතනය අපර අවශ්‍ය
 සහය ලබා දුන්නා. විය
 මෙම ක්‍රියාකාරකම් ඉදිරියට
 ගෙන යෙන්න ගෙන්තියක්
 වුත්තා. මෙහි දී ඇතුළු රීම්
 ලෙස හඳුන්වන්නේ මිට
 පෙර CIDA ලෙස හැඳින්
 වූ දැනට කැහැවියානු
 මහජාවමසාරය්
 කාලෝගලයේ දේශීය
 නියෝජිත ආයතනයයි. අපි
 දැනට අදාළ අමාත්‍යාංශය
 තරඟා මෙම නියාමක
 ව්‍යාපෘතිය තව දුරටත්
 ව්‍යාපෘති තිබුමට අදේශීය
 කාරුල සැකර වී පෙනු යුති

ଦେଖି ବୁଝା ପ୍ରଦେଶ 25 ପରିଣାମ
ଅଭ୍ୟବେଳୀ ଲୋକ୍ କର ଘେରିଲାଦି
ଅଭେଦନ୍ତାବି. ମେତେକୁ ଧୂଳ
ଧୂଯନି ଛାଲନ ଲେଲାଏ ଯହିନ
ଗୋରାଗେନ ନଈହାର.ନାମିର୍ବ
ନିଯମିତ କାଳସ୍ଥିତି କାହିଁ

ବିଭାଗେ ଅନ୍ତର୍ଦ୍ଵାରକିତି
ଅନୁଷ୍ଠାନିକ ବିଭାଗରେ ବାହୀ ବାହୀ
ଜନବିର୍ତ୍ତିକା କୋର୍ଟରେ ଲିଖିତ
କମଳାପାତ୍ରର ଲେଖନରେ ରଦ୍ଦ ହାଲୁ
ହା ଶ୍ରୀ ଲକ୍ଷ୍ମୀଚନ୍ଦ୍ର କଣ୍ଠନ୍ତରାଜ
କରନ୍ତିଲେ କେବେଳ?

ଅନ୍ଧକ ଦ କୋଡ଼ିକୁ:
ଶେଇଁ ସଂଚନ୍ଦନର କିରମ
ତରମନ ଆପଣଙ୍କୁ
ମତ କିମାନେଲେ ତ୍ରୀ
ଠଂକାଳ ଯାଇ ଆଖି ମେରିଲେ
ଅନ୍ଧରେଇ ପ୍ରମାଣାଳିକାରି
ଭୁଲନ୍ତ ଦ କିରିନ୍ତାହେ.
ସଂଚନ୍ଦନର ମଳକାଳ
ଜଳକ ବେଳିମ ଦୃଷ୍ଟିକର
କୁ କୁ କୁ କୁ

ଆଖାର୍ୟ କେଣ୍ଟପଦ୍ମମାର୍ତ୍ତି
 ଉତ୍ସନ୍ଧୀକାରେ ଲଜହାରେ ଲଜହାରେ
 କ୍ଷେତ୍ରକୁ ଆଶ୍ରୟକୁ ଲେନାକାରୀ
 କାମର ହାତା ଗେରିଲୁବି
 କାମିଚନ୍ଦନଙ୍କେ ଲିପି କାମି
 କାଂପାଲୁଯଙ୍କୁ ଅଳ୍ପତଥିଲୁ
 ଅରଣ୍ଣି ତିବେନିଲୁବା ତିର
 ଅଲ୍ଲାଳ ଅନିଯେତ ପିଲାଲୁବି
 କଲକୁ ଦିଲ୍ଲୀମେଲ୍ଲ ମାଗେ
 ଶିଖିଲାଯଙ୍କ ନତି ନତି କରଇଛେ
 ଅନିଯେତ ଲଞ୍ଜନେ
 ରାଶନ ଗୋଦିନାହାରେ
 କ୍ଷୁଦ୍ରିବିଲାଗେନ୍ଦ୍ର ହାତାବ
 କନ୍ଦ କାର୍ଯ୍ୟକୁର୍ୟ ଲିପା
 ଗେହିମାଦି
 କାମାକୁମିନ୍ ହେବୁ ହାତା
 କିମିଲାମ୍ ପାଦି କିମିଲାମ୍

ଦ୍ୟୁତିରେ କାଳିର ଆକୁରାଯକ
କାର୍ଯ୍ୟନୀୟରୁଙ୍କୁହିଁଲା ଅନ୍ତରେ
ମେତିଲ୍ଲି ବିଜେତରେ ଥିଲା କିମ୍ବା
ତମିଦି ମେତିଲ୍ଲି ଅଧିକରଣରୁ
କରନ୍ତୁ ଲଭିତ ଗେନ୍ରାନ୍ତାଙ୍କ ହା
ଦ୍ୱାରିକାଙ୍କ ଆଧାରକୁ ବିଚାର
ବିଜେତରେ ଥିଲା କିମ୍ବାଙ୍କରେ.


ଶିଖିଲା ଛିଦ ଧ ହେଁ
y ଯନ କୁଳାବକ୍ଷ ଲେତାର
ଅନୁଗତିବ୍ୟେବକ୍ଷ ଘରିବ
ପର୍ବତିମ କଲନ୍ତୁ ଯମି
ବିଲକ୍ଷିରମଙ୍କ ସିଦ୍ଧିଵନ୍ତେଣ୍ଟ
ନାହାଁ. ନାଲୁଠ ଛିଦ
ରତ୍ନପୁର କରତ ଆଶି,
ଯମି ଅଭିଜ୍ଞାପକ୍ଷ ଛିଦ
ଦ୍ଵିକୃତୀମରଦ ମହ ରେଖାଲ
ଲେବ ରହନ୍ତେ ନମି ଛିଦ
କାରେତି କୁତୁ ମାଦିନ୍ଦୟେନ୍ତ
ଆଲ୍ପା ଚେପିବା ବନ୍ଦି

18 වැනි පිටුවට

හාජා අයිතිවාසිකම් හා
 හාජාමය විවිධත්වය
 කෙරෙනි පැවතිය ශ්‍රී ලං
 සලකිල්ල වඩාත් තීවු
 කිරීම හා සමාජ සංහිරණයට
 වඩාත් තහවුරු කිරීම
 හරහා සිංහල හා දෙමළ
 හාමිත පුරුවැසියන්ගේ
 සඩුදානා වඩාත් ඇත්තිමත්
 කිරීම කෙරෙනි “ජාතික
 හාජා ව්‍යුහාතිය” තම
 සලකිල්ල යොමුකර ඇත.
 ආචාර්ය ගෝපත්මාර්
 තම්බි මහානා, ආසියාසු
 පදනමේ ආර්ථික පාලනය
 (Economic Governance
 - EG) ව්‍යුහාතියේ

ଆଦିନଶ୍ଵରଙ୍ଗୁ ବିଳ ଅନ୍ତର ମେ
ବିଳ ବିର ଦେଉକରଙ୍ଗ କୁଳୁଙ୍କେ
ବିଜେବେ ହେରାଗଲେ ରଜତେ
ଆଖେନାହୁଣେନ୍ତି ଦୈତ୍ୟାତ୍ମାମ୍ଭାଦ୍ୟ
ଦେଖିଲାଏ ପ୍ରବର୍ଦ୍ଧିନାଯ ଏଣ
ହେଲାଏ ଦିବିନେହେ ହୁତ୍ତାମ୍ଭାଦ୍ୟ
କରୁଥିଲାଏ ଦେଖିଲାଏ
ବ୍ରିଦ୍ଧାତ୍ମାରକରି ଯୁଦ୍ଧିଷ୍ଠିର
ନିଃକୁଳ କିମି. ସିହାତ୍ମା କରାରିବ
ମଧ୍ୟକ ଦୀ କିମ୍ବୁ ହା କମିଲୁଛି
କାହିଁପରିବିବିନ୍ଦିରି ପାପିନିଃ
ଦେଇ ଅନ୍ତର ଲାଗିଲା ତୁମିର
ଅଧିନାଯ ଦେଇଲା କରନ
ଦେଇଦେଇ କରୁଥିଲାଏ ଦେଇବିନୁ
ହା ପାତିକ ହୁତ୍ତା
ଅମାବିଷନ୍ଦାରେ
"ପାତିକ ହୁତ୍ତା ଲକ୍ଷମିନ୍ଦୟ"
ବୁଲ ବେଳମାନ ବୁ ବୁ କୁମିରେତକୁ
କିମିପରିବେ କିମିବିଭାବ
ମିମିମିଲାଦ. ଲାଗିଲା ଆକିଯାନ୍ତ
ପଦନମ ନିଃକୁଳ କରନ୍ତି
କରମିନ୍ତ ଲାଦି ଲକ୍ଷମିନ୍ଦୟରେ
ଲକ୍ଷମିନ୍ଦୟରେ ନିଲାଦିର ଅନୁକୁ
ବି ହୋଇଦୁ ମହିନା ଦ ତମ
ଅନ୍ତରେକିମି ହେଲିଲିରିମ କରିବା
ଦେଇ ବୀର

සිංහල සටහන
වන්දිකා ගැවියවසම්



ඩිංග්ලාදේශ රජයේ
උත්සාහය සහ ජාත්‍යන්තර
සංවිධානවල සහාය මහ
යුහෙක්කේව
1999-02-21 දින පැවතීම්
මහා සම්මේලනයේ දී
ජාත්‍යන්තර මට්ට භාෂා දිනය
ලෙස මෙම දිනය
නම් කරන ලදී.

දුනෙස්කෝ සංවිධානය
 1999 වසරේ පෙබරවාරි 21
 දින ජාත්‍යන්තර මධ්‍ය භාෂා
 දිනය ලෙස නම් කළේ ය. මධ්‍ය
 භාෂාවෙහි වැදගත් බව පෙන්වා
 දීම භා බිජුවිධ භාෂා හාකියාවන්
 වර්ධනය කිරීම මෙවනි දිනයක්
 නම් කිරීමට බලපෑ ගෙෂුවිය.
 අපේ හැඟුම් භා අදහස්
 පැහැදිලිව, වෙනත් කෙනෙකුට
 සන්නිවේදනය කිරීම සඳහා
 ඇති ප්‍රඩූලම මාධ්‍ය භාෂාව වේ.
 මධ්‍ය භාෂා දිනයේ විශේෂත්වය
 වන්නේ භාෂාව වර්ධනය කිරීම
 පමණක් නොවේ. මධ්‍ය භාෂාවට
 ගෞරව දැක්වීම සඳහා ද මෙම
 දිනය යොදා ගැනේ. විපමණක්
 නොව ශිෂ්‍ය ශිෂ්‍යවන්ට බිඡු
 භාෂා අධ්‍යාපනය බ්‍රහ්ම
 ද විවිධ භාෂාවන් පිළිබඳ
 අවබෝධය බඩාදීමක් ද මෙම
 දිනයෙන් අරමුණු කෙරේ.
 සංස්කෘතිය වෙනස්කම් ඉවස්මද
 මිට අභාෂ වේ. මෙම සියලු

මව් හාජා දිනය : ලපත හා පසුධිල

କରେନ୍ତି କୁରଣ୍ଗୁ ମନ ପଦ୍ଧନାମି ବି
ଜମାତ ଜଂଲାଦ୍ଯଙ୍କୁ ହୋବିନାରେତିମାତା
ଏ ମେମନ୍ଦିନ୍ଦିନ୍ ବିଲାପେରୁଥିବା ହେ.

1992 වසරේ මෙවත් දිනයක
නැගෙනහිර පැකිස්ථානයේ
අන නගරය වන ඩිකුවල දී
බොංගාලී භාෂාව රාජ්‍ය භාෂාව
කරනු ලෙස ඉල්ලා ගෙන ගිය
අරගලයේ දී, ශිෂ්‍යයන් සිවි
දෙනකු ප්‍රවිතකක්ෂයට පත්විය.
එම සිදුවේම ලෙව පුරා
මිනිසුහුගේ භාෂාව පිළිබඳව
සිහිකරන දිනයක් බවට පත්
විය.

ඛංග්ලාදේශ රජයේ
උත්සාහය සහ ජාත්‍යන්තර
සංවිධානවල සහාය මත
යුතෙක්කොට 1999-02-21 දින
පැවතීම් මතා සම්මේලනයේ දී
ජාත්‍යන්තර මව් භාෂා දිනය
ලෙස මෙම දිනය නම් කරන
දී. බහුවිධ පාඨීන්ගේ භාෂා
සාහිත්‍යය අනන්තතාවයන්
ආරක්ෂා කිරීමත්, ව්‍යුහයේ
සාමූහිකත්වය ඇති කිරීමත්
අරමුණු කරගතිමත් යුතෙක්කොට
සංවිධානය මෙම දිනය නම් කර
ඇත. 2000 වසරේ සිටි මල
ලෙළුකායම භාෂා දින සැමරීම
ඇරඹුම්වේ ය.

භා පෙර පාසල තුළිනි. මෙමගින්
මව් භාෂාව පිළිබඳ ගක්තිමත්
මතා අධිකාලමක්, දු දරවත්
තුළ තීර්මාණය කළ හැකි ය.
භාෂා දෙකක් හෝ රිට වැඩි
භාෂා ප්‍රමාණයක් දැන සිටීම.
කෙනෙකුට සමාජයේ වශයෙන්
බැඳීම් ගොඩ නගා ගැනීමේ දී
වරප්‍රසාදයක් වේ. පුරුමයෙන්ම
මව් භාෂාව පාතික හෝ ප්‍රාන්ත භාෂාවන්,
ඉන් අනතුරුව
ජාත්‍යන්තර භාෂාව ඇතුළු
බහුවිධ භාෂාවන්හි වැදගත්කම
පිළිබඳවත් සැම මිනිසක තුළම
අවබෝධයක් තිබීම අතිශය
වැදගත් ය.

‘ବିଭୁ ହାତୁ ହାତିକ୍ୟାବ
ଜମାର ଅନର ପଲିତିନ ବିଦ୍ରୀତି,
ଵିରେନ୍ଦ୍ରନ କିରୀମରିତ୍ ଶୁଣିନ୍ ଅନର
ଜଙ୍ଗେକାନିକ ଆବବେଦନ ପ୍ରଲିଲ୍
କିରୀମ ହା ଅଳ୍ପକ୍ ଭୁଲମାରେ କିରୀମ
ବିବା ପହଞ୍ଚ କରିଲେମେ ମୋତକ୍

වේ. යුතෙක්කො අධිකක්ෂිකා
අයිරනා බොහෝකේටා කියා
සිටියා ය.


මව් හාජා උරේඳනවල
 විශේෂත්වය පිළිබඳ දැනුවත්
 කිරීම ද මෙම දිනයේ දී
 සිදුවේ. පාතික අධ්‍යාපන
 ආයතන, පාසල්, විශේෂ විද්‍යාල,
 සංස්කෘතික මධ්‍යස්ථාන
 හා මාධ්‍යයන් හරහා මෙම
 ව්‍යාපෘතිය තියාත්මක වේ. මව්
 හාජාවේ වැදගත්කම පිළිබඳ
 ලමුන් උනුවත් කිරීම මුළුමණින්ම
 ආරම්භ කරනු ලබන්නේ නිවස
 හා පෙර පාසල තුළිනි. මෙමගින්
 මව් හාජාව පිළිබඳ ගක්තිමත්
 මතා අඩ්‍යාලමක්, දු දුරටත්වන්
 තුළ නිර්මාණය කළ හැකි ය.
 හාජා දෙකක් හෝ රිට වැඩි
 හාජා ප්‍රමාණයක් දැන සිටීම.
 කෙනෙකුට සමාජයේ වශයෙන්
 බැඳීම් ගොඩ නග ගැනීමේ දී
 වරප්‍රසාදයක් වේ. ප්‍රමාණය්ම
 මව් හාජාව පාතික හෝ ප්‍රාන්ත
 හාජාවන්, ඉන් අනතුරුව
 ජාතියේ හාජාව ඇතුළු
 බහුවිධ හාජාවන්හි වැදගත්කම
 පිළිබඳවත් සැම මිනිසක තුළම
 අවබෝධයක් නිබීම අතිශය
 වැදගත් ය.

శుల్షణాంబుర బూతు దీనిడ
నితియేఱెన్ ప్రస్తుతి పెబరలూర్ 21
విలువ లేరహోకెర్ ప్రలింపులెని లల
లీ నిష్ట లికిడ్ ఆప్స్టరెన్ మెమ
లికిడ క్రెడిట్ సి.

මගේ අරමුණ සිංහල පාදිකයාට දෙමළ සමාජය හඳුන්වා දීමයි

- උපාලි ලිලාරත්න

උපාලි ලිලාරත්න මහතා මෙරට සිංහල, දෙමළ, සාහිත්‍ය පරිවර්තන නැත්තුයේ අත්සුයිම් රැසක් ඇති ප්‍රවීණ පරිවර්තනයෙකි. සිතිවන්ත්‍යාව, ප්‍රචාරක, වැළැකතෘරේ සිංහයා, පොඩි සල්ල, කාන්තාරයේ සිංහයා, ප්‍රචාරක සාහිත්‍ය ගණනාවක් ඔහුගේ පරිවර්තන කාන්තා අතර වෙයි. සිංහල දෙමළ පරිවර්තන සාහිත්‍ය පිළිබඳ තව උන්න්දුවක් ඇති වී තිබෙන මෙම යුගයේ තම පරිවර්තන කටයුතු පිළිබඳ උපාලි ලිලාරත්න මහතා සමග අමි සංවාදයක තිරන වූවෙමු.



මේ දිනවල මෙරට සිංහල,
දෙමළ පරිවර්තන සාහිත්‍ය
පිළිබඳ ඇති වී තිබෙන නව
උන්න්දුව පිළිබඳ ඔබේ අදහස
කුමක් දී?

පරිවර්තන සාහිත්‍ය පිළිබඳ
උන්න්දුවක් යම් පමණකින් ඇති
වී තිබෙනවා. යුද්ධයෙන් පසු
කාලයේ ලැබේ තිබෙන නිදහසන්
සමග ලේඛකයන් වැඩි වශයෙන්
පරිවර්තන සහ ස්වතනත්තු
නිර්මාණයටත්, පාදිකයන් ඒවා
රසවිද්‍යමටත් දායක වෙලා
ඉන්නවා.

විහෙක් මෙහිදී, අප රටෙහි
ජනතාවට දෙමළ සාහිත්‍ය
පිළිබඳ නම් ප්‍රමාණවත් ඇග්‍රේමක්
අති බව පෙනෙන්නට නෑ.
පරිවර්තකයන් බොහෝ වෙහෙස
මහන්සී වී කරන සිංහල, දෙමළ
පරිවර්තන කාන්තා පාදිකයන්
අතරට යාම ඉතා දුරට බව
අපට පෙනෙනවා. ජනමාධ්‍ය
මගින් පවා ඒ පිළිබඳ ප්‍රමාණවත්
හඳුන්වාදීමක් කෙරෙන්නේ

තත්ත්වයක්.

පරිවර්තනය වශයෙන්
ඩිඩ් ලංකාවේ දෙමළ සාහිත්‍ය
දැකින්නේ කෙසේද?


මේ රටේ දෙමළ සාහිත්‍ය
නිර්මාණ මගින් බොහෝ විට
ඉස්මතු කරන්නේ මෙරට
වතුකරයේ ජනයාගේ ප්‍රවිත්තයයි.
විවෙති කාන්තා අතරින් තෝරාගත්
කාන්තා ඩිඩ් පසුගිය කාලයේ
මමන් පරිවර්තනය කළා. තව
තවත් දෙමළ කාන්තා පරිවර්තනය
කිරීමේ ආකාචක් මා තුළ
තිබෙනවා. නමුත් ඒවා අලෙවිකර
ගැනීමේ ගැටුම් පොන් ප්‍රකාශන
ආයතන ඒවා ප්‍රතික්ෂේප කිරීමන්
වැනි කරුණු නිසා ඒ පිළිබඳ
තියන උන්න්දුව හැති වෙලා
තියනවා.

2009 වසරේ සිංහල නවකතා
160ක් විෂ් දැක්වුණා. ඉංග්‍රීසි නව
කතා 15ක් විෂ් දැක්වුණා. විහෙක්
දෙමළ නවකතා බිජි වූයේ හයක්
පමණයි. දෙමළ සාහිත්‍ය පිළිබඳ
සතුව විය හැකි තත්ත්වයක්
තවමත් අප රටෙහි නෑ.

දෙමළ සාහිත්‍යයේ කවිය
හා කෙරී කතාව පිළිබඳ ඔබේ
අදහස තුමක් දී

දෙමළ කෙරී කතාවේ යම්
වර්ධනය වෙමක් තිබෙන බව
කිව හැකියි. විහෙක් සෑම දුම්ල
කෙරී කතාවක් ම පාහේ මුළුන්ම
පළවෙන්නේ ප්‍රවීත්තකය හෝ
සගරාවකයි. දෙමළ කෙරීකතා
පොත් ලෙස පළවෙන්නේ විසේ
ප්‍රවීත්පත්වල පළ කෙරෙන කෙරී
කතා සංග්‍රහයන්. පසුගිය වසර
තුළ විවෙති දෙමළ කෙරීකතා
පොත් 17ක් විෂ් දැක්වුණා. ඒ
සියලුම ප්‍රවීත්පත්වල පළ වූ
කෙරී කතායි. සිංහල කෙරී කතා
විසේ නොවේ. විනි වර්ධනය
විමක් පැහැදිලිවම තියනවා.
දෙමළ කෙරී කතාවට වඩා
සිංහල කෙරී කතාව ප්‍රබලයි. ඊට
හේතුව සිංහල කෙරීකතාකරුවා
විදේශීය සාහිත්‍ය හැඳුරුමයි.
ඒවායින් බ්‍රඛාගන්නා දැනුම් සහ
අන්දුකිම් ද පදනම් කරගනිමින්
බහිවෙන කෙරීකතාවේහි
සාර්ථකත්වයක් දැකින්නට
ප්‍රමාණයි. දෙමළ කෙරී කතා
කරුවන්ගේ විඩු වර්ධනයක්
දැකින්නට නැහැ.

“විවත් දෙමළ කාන්තා
පරිවර්තනය කිරීමේ
ආශාවක් මා තුළ
තිබෙනවා. නමුත් ඒවා
අලෙවිකර ගැනීමේ
ගැවැළුන් පොත් ප්‍රකාශන
ආයතන ඒවා ක්‍රතික්ෂේප
කිරීමන් වැනි කරුණු නිසා
ඒ පිළිබඳ තියන උන්න්දුව
නැති වෙලා තියනවා.



මෙම ගේතුයේ
විවිධ ගැටුණ් නැතුවාම
නොවේ. ඒ බොහෝ
ගැටුව්ලට බිලපාන
ප්‍රධාන හේතුව වෙන්නේ
සිංහල දෙමළ පරිවර්තන
කෘති සඳහා තිබෙන
අලෙවී ජාලය ගෙක්තිමත්
නොවීමයි.

**මේ දිනවල ඔබ නිතරව සිටින
සාහිත්‍ය කටයුතු මොනවාද?**

“කාජ්තාරයේ රෝස මල”
යන තම්මූනාඩු කෘතිය සිංහලට
පරිවර්තනය කරගෙන යනවා.
රීට අමතරව 1996 රාජ්‍ය සාහිත්‍ය
සම්මාන උපදෙශී දී සම්මාන තීම්
වූ තෙන්තියාන්ගේ ‘මර කොක්කු’
කෘතිය සිංහලයට පරිවර්තනය
කරගෙන යනවා. මේ අතර
අධ්‍යාපනය බඛන සිංහ පරුපුර
වෙනුවේ සිංහල අය දෙමළ
ඩස ඉගෙනුමට ‘දෙමළ ඩස
ඉගෙනුමට අත්වැලක්’ නම් වින
කෘතියෙහි අවසාන නාගාය මේ
දිනවල සිදු කරමින් ඉත්තනවා.

සමාජ ඒකාබද්ධතා සතිය

නිමිත්තෙන් සිංහල දෙමළ
කෙටිකා කෘති දෙකක්
පරිවර්තනය කිරීමට සැලසුම්
කර තිබෙනවා. එවත්
වැඩිසටහන් පිළිබඳ ඔබේ
තක්සේරුව තමක් ද?

ජාතික භාෂා හා සමාජ
ශේකාබද්ධතා අමාත්‍යාංශයේ
සිදු කරන වැඩිසටහන අයය
කළ යුතුයි. මේ හරහා සමාජ
ශේකාබද්ධතාව ගොඩනැංවෙනවා.

සිංහල දෙමළ උපදෙශක විකමුතුවේ
අපි සියලු දෙනා මේ සඳහා
දායකත්වය ලබා දෙනවා. මා
විසින් පරිවර්තනය කෙරෙන
කෘති දෙකකුත් මේ සඳහා විකතු
වෙනවා.

**මේ වන විට ශ්‍රී ලංකාවේ
සිංහල දෙමළ පරිවර්තන
කටයුතුව දක්නට ලැබෙන්නේ
වර්ධනයක් ද? පසුබැංක්ද? ඒ
පිළිබඳ ඔබේ විග්‍රහය කුමක් ද?**

සුළු වර්ධනයක් දැකිය
හැකියි. දැනට සිංහල, දෙමළ
පරිවර්තන කටයුතුව තීරන
වෙලා ඉන්න පරිවර්තකයන්ට
අමතරව අමුනෙන් පරිවර්තකයන්
කිෂ්පදෙනෙක් විකතු වී ඉන්නවා
එම අතර මෙම ගේතුයේ විවිධ
ගැටුණ් නැතුවාම නොවේ. ඒ
බොහෝ ගැටුව්ලට බිලපාන
ප්‍රධාන හේතුව වෙන්න සිංහල
දෙමළ පරිවර්තන කෘති සඳහා
තිබෙන අලෙවී ජාලය ගෙක්තිමත්
නොවීමයි. පොත් ප්‍රකාශන
ආයතන කැමති නැහැ මෙධිදු
පරිවර්තන කෘති අලෙවීය සඳහා
ලබා ගෙන්න. රීට හේතුව මේ
සඳහා ප්‍රමාණවත් අලෙවීයක්

නැති කමයි. විභාගීන් වගකිව
යුතු ආයතන මෙම කෘති
සමාජගත කිරීම සඳහා කුමවත්
වැඩිපිළිවෙළක් සකස් කරන්නේ
නම් ඉතා ප්‍රයෝගනවත්.

**ඔබ වැඩි කැමත්තක්
දක්වන්නේ සිංහලෙන් දෙමළට
පරිවර්තනය කිරීමටද, දෙමළෙන්
සිංහලට පරිවර්තනය කිරීමටද?**

දෙමළ කෘති සිංහලට
පරිවර්තනය කිරීමට තමයි
වැඩි කැමත්තක් තියෙන්නේ.
මම තුළා කළ සිට ජ්‍යවත් වුනේ
දෙමළ ජනතාව සමගයි. ඒ නිසා
ඡ්‍යුන්ගේ පොත්පත් පරිඹුලනය
කරන්න වැඩි අවස්ථාවක්
ලබුණු. වතුකරයේ ජනයාගේ
ඡ්‍යුත ගැන ලියවාන දෙමළ
කෘති කියවීමට ඇත්ත්මක් මා
තුළ ඇති නිසා එවා සිංහලයට
පරිවර්තනය කර සිංහල
පාධකයාටත් අත්දැකිමට
සැලස්වීමට කෙළඳාත්තක් ඇති
වුනා. ඒ මගින් සිංහල පාධකයාට
දෙමළ සමාජය නඳහා ගැනීමේ
අවස්ථාවක් ලැබෙනවා. මගේ
අරමුණ වියයි.

1956 පැය 24 ම වැඩිව සැරසේයි

ද්විතාවා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පවතින ගැටුලු පිළිබඳ පැමිණිලි කිරීම හා මාධ්‍ය ගැටුලු
විසඳා ගැනීම සඳහා ක්‍රියාත්මක වන 1956 ක්ෂේමික දුරකථන ඇමෙනුම් සේවාව ඉදිරි කාලයේ දී පැය 24 පුරු
ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පසුගිය දා ඇරණී මෙම සැහැනික දුරකථන සේවාව මෙනෙක් ක්‍රියාත්මක වූයේ
රාජකාරී වෙළාවන්හිදී පමණක් වුවද විය මෙරට පුරවැසියන් අතර බෙහෙවින් ජනප්‍රියව තිබෙනි.

මේ වනවීවින් දිනකට පැමිණිලි 100කට ආසන්න සංඛ්‍යාවක් මෙම දුරකථන අංකය වේත ලැබෙන අතර පැය 24
පුරු මෙම සේවාව විවෘතව තැබීම මගින් මෙයින් ලැබෙන සේවය තවදුරටත් පුළුල් වනු ඇතැයි ජාතික භාෂා හා
සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ අන්තර්
 සංස්කෘතික අධිකාරිය
 සම්බන්ධයෙන් ඇති අගහා
 නියඳුයෙන් වන්නේ පානම
 පුද්ගලයි. නැගෙනහිර
 පළාතේ ජ්‍යව්‍යවහා සිංහල
 දෙමළ භා මුද්‍රිත් ජනනාවගේ
 සූහද ජන්තිවතය පිළිබිඳු
 වන තුම් කළාපය ද පානමයි.
 ජනවාරික විධිත්වය තුළ
 නැගෙනහිර පළාතේ යුද්ධියෙන්
 අවම වශයෙන් භාති සිදු වූ
 පුද්ගලයි හැරියට ද මෙම
 කළාපය හඳුනාගත හැකි ය.
 දෙමළ භාජාවෙන් පෝත්තාය
 වූ ජනවතර පිළිබුද අන්දාක්ම්
 කිහිපයක් පානම පුද්ගලයෙන්
 තිද්‍රිණ කොට ගෙන මෙම
 ලිඛිය සම්පූද්‍නය කරන්නේ
 මෙරට ප්‍රකට ජනුයුති
 පර්යේංකයකු වන ගුණයේකර
 ගණයේම ය.

අභ්‍යන්තර සංස්කරණික
අධ්‍යයනය විනැම සමාජයක
සංඛ්‍යාව තහවුරු කිරීමේ
ත්‍රිකාවලිය සඳහා වැදගත්
වේ. ව්‍යුමෙන්ම යහපත් පුරවැසි
සමාජයක් ගොඩනැගීම සඳහා
ද ව්‍යුම් අධ්‍යයනය උපකාර වන
සිදු

“මූලික්කුවේ කඩයකට කඩයප්පන් ගේන්හ ගියා. හරිටියක කඩල සොච්චුවමක් තිබුණා. පිශානක මුරැක්ක තිබුණා ”

මෙය තිවිරදි, පැහැදිලි
සිංහල භාෂාව ලෙස සිංහල
ජාතිකයෙකුට දැනේ. නමුත් මෙහි
අති ව්‍යවන 14න් 7ක් ම දෙමළ
විභිනා වේ



ରନ୍ଧାରୁଟେଟି ପାର୍ମେଟେଶକ
ଗୁଣ୍ଡେକର ଗୁଣ୍ଡେମ୍

අන්තර සංස්කෘතික අධ්‍යයනයෙහි සහ පෝෂණයෙහි වැදගත්කම



ମେ ଅନ୍ତର୍ଦ୍ଦୂର ଦେଶ
କୁତ୍ତାଲେଖନ୍ କିଂହଳ କୁତ୍ତାଲେଖନ ଲିଙ୍କୁ
ବ୍ରି ଲିଖନ କିଂବିଜୁବ ୨୦୦ କୁ ପାଞ୍ଚଶତା
ଦେଖି.

ବ୍ୟାକୁଳ ଶିଖ୍ୟାତୀରେ ମେନ୍ଦିଲ
କିରିତ୍ ପିରିତ୍ ଅରିହନ୍ଦ କିଂହାର,
ଡେମଳ, ମୁକ୍ତିଗ୍ରିଷ୍ଣ ତନତୁଵର
ପୋଟ ଦ୍ଵି ଲକ୍ଷେତ୍ରା ନାଗେନାତିର
ପଲାନେନ୍ ତଳନୁ ଗ୍ରହ ହାତି ଦ.

ମେମ କିମିରତ୍ ଶିରତ୍, ଦୂର
ଦୂର, ମର୍ଲେବରଲୀମ, ଶିଖାନାହିଁମ କଣ
ଅବମଂଗଳା ଦର୍ପିଚିବ ଆନ୍ଦୋଳନ୍
ପଦହାରିବ କିମି ଭାବି ଯ.

දුරු උපනේ දී රත්කිරී
කටිගැම යනුවෙන් සිරගක්
සිංහල සමාජයෙහි පවතී.
මවගෙන් ගොවාගත් කිර තේ
හැන්දක් රන් කැබැලුක උරවිච්ච
කර දුරුවාට පෙළීම මෙහිදී
සිංහලයි. එම සමාජ වූ සිරගක්
නැගෙනහිර දෙමළ හා මුස්ලිම්
සමාජයෙහි ද භාඥනාගත හැකි
ය. සිංහල මහා සමාජයෙහි
දුරුවන්ට රත්කිරී කට ගාන වේ
පානම සිංහර සමාජය උරුවන්ට

ପାହମ କ୍ଷିଣିଲ ଶମାପରେ
 'ଗେଲ କଇର' ନାମି ଖି କାହିଁରି
 ଵର୍ତ୍ତନଙ୍କ ଆଜତ. ମେଯ ଦେଇଲା
 ବିଚିନୀ କୋତ୍ରକ୍ଷିକାରିବେଦି ବେ.
 ଖାଲ୍ଚିପିରିବିଳିନ୍ଧି ଖାଦ୍ୟ ତିର୍ମଣୁଯର
 ପାତ୍ରନିଲୋପ ମାଦି କର ସାଧାରନଙ୍କରୁ
 ଦୂରିଯ ହେଲେତି ବିଦ୍ୟୁତେମନ୍ତ ମେମ
 ଅନ୍ତର୍ଯ୍ୟ ଶକ୍ତି କେବଳ. ଦେଇ ଲିଙ୍କ
 ଦୂରବ୍ୟ ଲାଗିଥିବା କାହାରେ
 କେବଳ୍ପର୍ଯ୍ୟଙ୍କ କନ୍ତନର ଦ୍ଵିତୀୟ ମେ
 କିରିତାଦି. ହାତେନାହିଁର ଦେଇଲା
 ପାବୁଲ୍ଲିଲାପ ଦୂରବ୍ୟନ୍ତରେ 'ଗେଲକାର'
 କନ୍ତନର ଦେଖିଲେ ଦୂରବ୍ୟ କୁଳ୍ପିଲକ
 ଗର୍ବିଲେନ୍ତି.

ମୁଁକ୍ରମ କହନ୍ତି ଗେବିଦିର
ଶେମେତ୍ତ ପାଷ୍ଟ ଦୂରଗେବିର ମାତ୍ର
୪କ୍ଷ ପାଠନ୍ତି ପିରେନ ଶିରି ଦୂରଜୀବି
ପିଲିକିଳ ଗାନ୍ଧିମେ ପ୍ରଥିତ ପିର
ପାର୍ଶ୍ଵରୁଦ୍ୟ ଯୁଦ୍ଧିତିନ୍ ହାତ ଦୂରନ୍ତିର
ଦେଖିଲେ ଗେଲକେବି ବେଦ୍ରା ଦେଖ
ଅନରନ୍ତର ଦ. (ନାଚଗେନତିର
ପ୍ରଦେଶରୁ ପ୍ରମିଳିତ ଏ ଆଜିନେ
ଦିନିନ କଣ୍ଠାଦୟଦି)

କିଂହାର ମନ୍ଦିର କାଳିଶାଖରେ
ରହିଥିଲା କାରି ଗୋଟିଏ ପାତାର
ଦେଇଲା କାରିର ପାତାର କାରିର
ପାତାର କାରିର ପାତାର କାରିର

ମୁଦ୍ରଣିକି କିମାରଙ୍ଗେତି ତି ପାଇନ୍ତି
କବି ଶେଷର ଅମନ୍ତରର ମହିଳାମ
ବନ୍ଦଦୂନାବିର ଯୋଜି ଲିଖେଇ ଧୀରେନ
ଶିଖ ଉଦ୍ଦେଶ ବ୍ରି ଦୀଯର କବି ଶେଷ ଦ
ଜିଲ୍ଲା ଲେବି.

දුරුවකු ඉපදිමේ දී නැගෙ
නතිර ජන සමාජයෙහි පවතින
වාර්තාවල ද විශේෂයක් පවතී.

ଦ୍ରପନ୍ତିଙ୍କ ପିରମି ଦୂରବେଳୁ ନାହିଁ
ଅକ୍ଷାଲେଖାଦୀନର ହା ଘ୍ୟାତିଙ୍କେର
ଛୁକିର କାରାଦ ଦୂରଯକ ନାହିଁ
ଜାକିର ଦ ଦେଲା ଶୈଳ ସିଦ୍ଧ କେରେ.
ମେଣ ଦ ନାଗେନାନ୍ତିରଠ ଆଵେଣିକ
ବି ସିରତକି. ଦୂରଯକିଲ ବିବା
ଦୂରବେଳୁ କୃଷ୍ଣ କୋର ସରଳକିମେ
ଦୂରିତାନ୍ତିରନ୍ତ ଦ ବିତି ଶରୀ.

విల్యాడ టీరిప్

ନେବେନାହିଁ ପ୍ରଦେଶକ୍ଷେତ୍ରେ ଶିଳ୍ପାଳା
ମଂଗଲକୁ ଉତ୍ତରକାରୀ ପାଇସନ୍ତିବେଳିରେ
ରୁହି କୁଳାଯେଣି ଯ. ଦିନିଙ୍କ
ବୈଜ୍ଞାନିକ ଶିଳ୍ପାଳା ବ୍ୟାପକ, ମଧ୍ୟରେ
ପେରନାର ପାଇସନ୍ତି ଶିମ ଦ
ଶିଖେଷ କର୍ମଶାଲାକାରୀ. ମନ୍ଦିରକୁ
କର୍ମଶାଲାରେଣା ଯନ୍ତ୍ର ବିଭିନ୍ନରେ
ପାଇବାପି, ଏବି ଶିଖନ୍ତି ଅନ୍ତରିକ୍ଷ

ମନ୍ତ୍ରାଲ୍ୟଙ୍କେ ନିର୍ବିକାଳ ଉଦ୍ଦିରିତି
କବୁଲେ ଅଜଳ ଦ୍ୱାରା କୁଳ ଭୁବିମାରେବ
କ୍ଷେତ୍ର କେବେ. ଶିଥାନ ଶିଖେନ୍ତି ପଞ୍ଚମ
ନାହିଁ ଦେଖାଯାଇ ନିର୍ବିକାଳ କରାଯିବ
ମନ୍ତ୍ରାଲ୍ୟଙ୍କେ ଆରଂଖିବାରେ ଏହିମାତ୍ର
କିମ୍ବା

ଶିଖେ ନୋହାକି ବୁ ଅଳିଖିଲାପି
 ନାହିଁ ପ୍ରାଵିଲାରି ନିବିଦ ବ୍ୟାର ଦୈ
 ପାଦିତିରେଯଙ୍କ ବେନହି ନିବିଦକର
 ଯେତମାତ୍ର ଦୀଳିଲିଯ ହାକି ଯ. ନୋହାକେ
 ନାମି ନାହିଁ ପ୍ରାଵିଲ ମହ ଗେଢ଼ିରମ
 କାହିଁକାହିଁ ରାତି

សំណើរាយ

ମଲ ତିନିଯ ତିବସେହି ତିଦିଯ
ଦେ ଦ୍ରିପ ତିତି ଧୂଳେମିଲକ୍ ସିଦ୍ଧ
ନୋକେରେ. ଲିମେନ୍ତି ଅବିଷନ୍ତେ
କରିପୁନ୍ତ ସିଦ୍ଧକରନ ଭୁର୍ବ ଅହାର
ଗେହିମେନ୍ତି ଲେଖକେନି. ମଲ
ଶିରେର କୁକୁଳ ଭୂତିଙ୍କ କରୁ ଗେନ
ଦନ୍ତ ବଦିନିହେ ଗେରୁମ୍ଭେନ୍ତ ନୋବ
ଲେର ବିଦ୍ରିମେନି.

හාජා අධිකිය පිළිබඳ අදහස ගම් ගමට, ආයතනයෙන් ආයතනයට තුමානුකූලව ගොඩම්න් නිඩේ. ඒ සඳහා විවිධ වැඩිසටහන් මේ වන වට් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් ඇත.

එම් සඳහා ඇරුණු සුලුතර ජාතිකත්ව ප්‍රජාවන්හි නාජා අධිකිය පිළිබඳ වැඩිසටහන මේ වන වට් සිවිවන අදියරවන් පා තබා ඇත. රාජ්‍ය නිලධාරීන් හා පුරුෂයින් දැනුවත් කිරීමේ වැඩිසටහන්වල සිට වගකිවුණු රාජ්‍ය ආයතන වෙත බලපෑම් කිරීමේ ක්‍රියාවලින් දක්වා එම වැඩිසටහන් පැනිර නිඩේ.

මෙහි දැක්වෙන්නේ පසුගිය දින නිතිය තුළ රටේ විවිධ ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වූ එබඳ වැඩිසටහන් මාලාවක අවස්ථා තිබුණියි.

භාෂා ආර්ථික ගම් ගමට මහනුවර



අඩගමුව ප්‍රාදේශීය උදෙසා කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩිසටහන



මහනුවර දිස්ත්‍රික්කයේ නාජා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩිසටහනේ අවස්ථාවක්



අඩගමුව ප්‍රාදේශීය උදෙසා කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩිසටහන



මහනුවර දිස්ත්‍රික්කයේ නාජා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩිසටහනේ අවස්ථාවක්



මානලේ රාජ්‍ය නිලධාරීන් සහ නාජා සංගමී නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩිසටහන



මහනුවර දිස්ත්‍රික්කයේ පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩිමුළුව

සුජ්‍ය අයිතිය ගමීන් ගමට මොනරාගල



මොනරාගල දික්ක්තික්කයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ තාමා සංගම් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනෙහි අවස්ථා කිහිපයක්



දේවන බසක් ලෙස දේමල
බස ඉගෙනුමට නිව මාවතික්;
දේමල භාණු ගුරු
අත්පොත



සිංහල භාෂාවේ	ශ්‍රී ලංකාවේ	වෙතින් සිංහල ජනතාවට	වඩාත් හොඳුන් පැහැදිලි	බස හැඳුරුම මිනිර
අක්ෂර, සමග සම්බන්ධ වන දෙමළ භාෂාවේ	දුරක්කාලීනව පැවති	දෙමළ භාෂා ඉගැන්වීමේ	වුයේ බහුවිධ සමාජයක	අත්දැකීමක් බවට පත්
අක්ෂර පැහැදිලි කුසංසේෂයක් මගින්	ව්‍යැපික අ්‍රේඛුදයට බලපෑ	ජාධාරාවක් ඉදිරිපත්	පැවත්ම ප්‍රකාශනයේ	කිරීමට යි
වඩාත් හොඳින්, මතක තබාගැනීමට හා ඉගෙනිමට පහසු විධිවුම	ප්‍රධාන සාධකය වූයේ	කිරීමට අවස්ථාව	මාධ්‍යයක් ලෙස භාෂාවෙති	කිරීමට යි
අනුගමනය කිරීමට උගෙනිය මෙම කෘෂික වී ඇත.	භාෂා අනහසතාව හා	ලැබිණි. ඒ අතර දෙමළ	ඇත් වැදගත් කම	සිංහල භාෂාවේ අක්ෂර,
සම්බන්ධ ගැටුම බවත්	සම්බන්ධ ගැටුම බවත්	හා මුස්ලිම් ජනතාවගේ	ය. විශේෂයෙන් ම	සම්බන්ධ වන
විම ගැටුම විස්තු ගැටුම	විම ගැටුම විස්තු ගැටුම	ඉද්දේශීම මත සිංහල	බහුවිධ සමාජය ආසිම්ත	උගෙනියට පත්කාට ඇත.
සදහා ද්විභාෂා අධ්‍යාපන	කටයුතු පුලුල් විය යුතු	භාෂාව ඉගැන්වීමේ	අවශ්‍යතාවන් ඉටුකිරීමේ	සිංහල භාෂාවේ අක්ෂර
කටයුතු පුළුල් විය යුතු	බවත්, ප්‍රහාන් විශේෂිංහ	ජාධාරාවක් රැසවාහිනිය	මාධ්‍යයක් ලෙස මෙරට	සම්බන්ධ වන
මහතාගේ අදහස ය.	මහතාගේ අදහස ය.	මගින් ඉදිරිපත් කිරීමේ	රාජ්‍ය භාෂාවන් වන	දෙමළ භාෂාවේ අක්ෂර
මිනු මේ අදහස් පළ	මිනු මේ අදහස් පළ	අවස්ථාව ද ඕනුට	සිංහල භාෂාවේ දෙමළ	උගෙනියක් මගින්
කලේ ප්‍රස්ථිරාත්මක ඕනුගේ	කර්තාත්වයෙන් ප්‍රකාශයට	හිමිය. 1994 වන විට	භාෂාවන් සදහා ගෙනික	මතක තබාගැනීමට
පත් වූ දෙමළ භාෂා	පත් වූ දෙමළ භාෂා	වත්ත්කා දින්ස්බාරනායක	පිළිගැනීම දින්ස්බාරනායක	නා ඉගෙනිමට පහසු
ගුරු අත්පාත පිළිබඳ	ගුරු අත්පාත පිළිබඳ	ජනාධිපතිතියෙන් දෙමළ	සමයේදීම ලැබිය	විධිවුම අනුගමනය
විභාෂා සංගරාව සමග	විභාෂා සංගරාව සමග	භාෂා උපදේශක වශයෙන්	යුතුව තිබූ බව ප්‍රහාන්	කිරීමට උගෙනිය මෙම
තම අත්දැකීම් පුවමාරු	තම අත්දැකීම් පුවමාරු	තොරාගැනෙන අතර	විශේෂිංහ මහතාගේ	කෘෂික දී උගෙනිය වී
කරගත් අවස්ථාවේ දී ය.	කරගත් අවස්ථාවේ දී ය.	1999 වන තෙක් ඕනු විම	අදහස ය. මේ වන විට	ඇත් ඇත් ඇත් ඇත්
දුරක්කාලීන අත්දැකීම්	දුරක්කාලීන අත්දැකීම්	වගකීමෙන් නිරතව සිටියේ	සිංහල ජනතාවගේ	විශේෂිංහ මහතාගේ
මත තමන් මෙම කෘෂිය	මත තමන් මෙම කෘෂිය	ය. ඒ අතර විම යුතුයේ	දුරක්කාලීන දෙමළ	විභාෂා පුදුණාය, සිංහල
පළ කිරීම සදහා ගොමු	පළ කිරීම සදහා ගොමු	විදේශ අමාත්‍ය දුරය දුරක්කාලීන මෙම මෙහෙයුරයෙකු	භාෂාව ඔහුතර සිංහල	ජනතාවට ජනප්‍රිය, සිත්
වූ ආකාරය ඕනු මෙහිදී	වූ ආකාරය ඕනු මෙහිදී	ලැබිණි. මෙහෙයුරයෙකු	ජනතාවට ව්‍යුත් දෙමළ භාෂාව	කාව්දීන් ආකාරයට
පැහැදිලි කලේ ය.	පැහැදිලි කලේ ය.	ලැබිණි. මෙහෙයුරයෙකු	භාෂාව ඔහුතර සිංහල	ඉදිරිපත් කර ඇත. සිංහල
1960 දැනකයේ දෙමළ	1960 දැනකයේ දෙමළ	ලැබිණි. මෙහෙයුරයෙකු	ජනතාවට ව්‍යුත් සිම්පා	ජනතාවට දෙමළ භාෂාව
භාෂා පණ්ඩිත ව්‍යාපෘති	භාෂා පණ්ඩිත ව්‍යාපෘති	ලැබිණි. මෙහෙයුරයෙකු	කිරීමේ පුළුල් අරමුණ	විභාත් සම්පාදිත සිංහල
සමත් වන ප්‍රහාන්	සමත් වන ප්‍රහාන්	ලැබිණි. මෙහෙයුරයෙකු	පෙරදුරුව දෙමළ භාෂාව	සංවේදී උගෙනිම යොදා
විශේෂිංහ මහතාව	විශේෂිංහ මහතාව	විශේෂිංහ මෙහෙයුරයෙකු	පත් කිරීමට තමන්	ගතිමින් මෙම දෙමළ
1975 ජයවර්ධනපුර	1975 ජයවර්ධනපුර	විනත් ස්විචර්ස්ලන්තයෙන්	කටයුතු කළ ඕව ප්‍රහාන්	භාෂා ඔරු අත්පාත
විශ්වවිද්‍යාලයෙන්	විශ්වවිද්‍යාලයෙන්	පිටත්වන දෙමළ ජනතාව	විශේෂිංහ මහතාව	නිර්මාණය කිරීමට තමන්
දෙමළ භාෂා	දෙමළ භාෂා	භාෂා සිංහල ජනතාව අතර	ඉගෙනි ගැනීම සම්බන්ධ	උගෙනි මෙම මෙහෙයුරයෙන්
කතිකාවාර්යවරයෙක්	කතිකාවාර්යවරයෙක්	ඇතෙක්නා සබඳතාවයෙන්	මැලිකමක් දැක්වීම්	මතක තමන්විත
මෙස කටයුතු කිරීමට	මෙස කටයුතු කිරීමට	සංඛ්‍යා පුරුෂකයක් ලැබිණි	දැනට දුරක්කාලීන	වන අතර විෂ්ඩා
ඇරඟුමක් ලැබිණා. විම	ඇරඟුමක් ලැබිණා. විම	කටයුතු කිරීමේ වශයෙන්	අත්දැකීමක් වූ බව	කාණ්ඩා පිටු 1024
ආරාධනය පිළිගෙන 1975	ආරාධනය පිළිගෙන 1975	ය. භාෂා භාවිතය	මොහුගේ අදහස විය.	කින් යුතුව පසුගිය
සිට ව සරර කිහිපයක් මෙම	සිට ව සරර කිහිපයක් මෙම	සම්බන්ධ වැඩිපිටර	විශිද්ධී මොහු සැමවිටම	දා කොළඹ මහජන
කාර්යයෙන් නියැල් සිටින	කාර්යයෙන් නියැල් සිටින	අවබෝධ බ්‍රහ්මගැලීම	ලැබුවා ගනු ලැබුවා විම	ප්‍රස්ත්‍රාකාල ඉවත්තාගාරයෙන්
මිනුට තිස්ස කාර්යවසම්	මිනුට තිස්ස කාර්යවසම්	සදහා ඔහුට විම	මානසික තත්ත්වයෙන්	දී උගෙනිය වී ඇත.
මහතාගේ ආරාධනයෙන්	මහතාගේ ආරාධනයෙන්	අවස්ථාව මතා පිළිවාහැලක්	බහුතර සිංහල ජනතාව	ප්‍රකාශයට පත්විය.
1987 රැසවාහිනිය	1987 රැසවාහිනිය	විය. විශිද්ධී මොහුට	බඩාගැර කොට දෙමළ	ප්‍රකාශයට පත්විය.

රාජ්‍ය නිලධාරීන් 500 දෙනෙකු ද්විභාෂා ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කෙරේ



රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය ජනවාරි, පොරුවාරි, මාර්තු, අප්‍රේල් යන මාස කිහිපය තුළ දිස්ත්‍රික්ක පහක පැවැත් විය. මහනුවර, නුවරඑළුය, බදුල්ල, මාතලේ, මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසිවලදී මෙම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව පැවැත්වේ.

ද්විභාෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද්දේ උච්ච ගෝත්‍ර පදනම, කදුරට ත්‍රිකායාර පදනම, ප්‍රජා සම්පත් සුරක්ෂාමේ මධ්‍යස්ථානය, සාම්බානය, මධ්‍යම පළාත් පරිසර පදනම යන සංවිධාන පහ මගිනි.

පසුගිය මාස නතර තුළ සිදු කළ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රාජ්‍ය නිලධාරීන් 500 දෙනෙක් සහනාගේ වූහ.

මේ සඳහා සම්පත් දායකයන් ලෙස නීතියු විස් . ඩ්.ප්‍රං්ඩිඩේවා මහතා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රජා සහනාගිත්ව වැඩසටහන් අංශයේ දේශපාලන පරියේශක ලයනාල් ගුරුත්වා මහතා, දේශපාලන මාධ්‍යවේදී නිමිත්‍රණයම බණ්ඩාර මහතා ඇතුළු පිරිස සහනාගේ වූහ.

පස්සර, මුණුගල, බුත්තල, මොනරාගල, අමුගමුව, ගම්පොල උඩ පළාත, රත්තොට, අමිත්ගග කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලදී නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ.

විවිධ වූ ක්ෂේත්‍රයන් හි වෘත්තීයේ නියාලෙන රාජ්‍ය නිලධාරීන් මේ සඳහා සහනාගේ වූ අතර පොලීසිය, සමෘද්ධී, ග්‍රාම සේවක, පැවැත් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, (දිවි නැගුම), ගොවිජන උපදේශක සහ ගොවිජන නිලධාරීන්, ප්‍රාදේශීය සඳහා නිලධාරීන් සහ මහජනයාට දෙළිකව සේවා සපයන සියලුම රාජ්‍ය නිලධාරීන්, ප්‍රධානකොට්ඨාස මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරීනා.

මෙම වැඩසටහන් මාලාව හරහා ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවයේ දී මහජනය දෙළිකව මුහුණ දෙන ද්විභාෂාමය ගැටවා සහ නිතිමය කරුණු ප්‍රායෝගිකව සාකච්ඡා කිරීම විශේෂත්වයක් විය.

පිටර කෙනමන් භාෂා සංගමයෙන් දෙමළ භාෂා ජායමාලාවක්

පිටර කෙනමන් භාෂා සංගමය මගින් පසුගිය මාර්තු මස ආරම්භ කළ දෙමළ භාෂා පංත් මාලාව මේ වන විට සාර්ථකව කියාත්මක වෙළින් තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන කොට්ඨාසවල විවිධ වයස් සීමාවලට අයත් පුද්ගලයන් මේ සඳහා සහනාගේ වේ.

මෙම දෙමළ භාෂා පාඨමාලාවට 26 දෙනෙකු සහනාගේ වන අතර ඉන් වැඩි පිරිසක් සිංහල පාරිකායන් වන බව පිටර කෙනමන් භාෂා සංගමයේ සහනාපති ඩී.ඩාර්.ඩී.අයි. ප්‍රම්පලතා මහත්මය විභාෂා කළ විමසුමකදී සඳහන් කළා ය.

සිටියේ සෑම ඉරුතා දිනකම පස්වරු 2.00 සිට පස්වරු 4.00 වන තෙක් මාලිගාවන්ත ශ්‍රී සුඩාර්මාරාම විභාරස්ථානයේ දී පැවැත්වෙන මෙම දෙමළ භාෂා පංතිමාලාව පැවැත් වන අතර ජාතික භාෂා හා සමාජ ජ්‍යෙෂ්ඨතා අමාත්‍යාංශයේ අධික්ෂණය ද මේ සඳහා ලබා දේ.





NEWS



බම්බුද්ධය දෙමළ බසින්.....



ନବାଲିଙ୍ଗେ
ଶିକ୍ଷେ. ନବିରାଜନ୍



ଯେଉଠି ଛାନ୍ଦିଲୀରେ
ଉଠା କୁଳିଗେଣ୍ଠ
ପରେଦେଖିବାକମିଳିବି ଧ୍ୟାନର
ଶିଖାଲାଭମ ଜ୍ଞାନ ଲିଙ୍କରୁଥି
ଦିଲିମପଦ୍ୟ ଲେଖି.
ଦିଲିମପଦ୍ୟ ଜ୍ଞାନ ପିଲିକରେ
ବୁଦ୍ଧିକ ତିକୁଳ ଅଯତ୍ତ
ଗୁହନ୍ତି ପକ୍ଷଲୋକିନ୍ତ ଲିଙ୍କକି.
ମେଯ ଦେଖିଦେଇଯନ୍ତିରେ
ଅନ୍ତେପୋତକୁ ଲେଖ ଦ
କରିଲୁକେଣ୍ଟ. ମେତି ପରିଵିତ୍ତେଦୁ
୨୬ଟି; ଜ୍ଞାନ 423ଟି.

ତିନେଢ଼ିହେଲ କାଗଳର
 ତେବୁବ, ତ୍ରୀକେତିଯାତି
 ବାଟିମାଥୁନ୍ତିର ଦିଦିବଲାଙ୍ଘ,
 ଜନ ଉଚ୍ଚେଲାମି
 ହକ୍କେରିକାଦିନେଲ କୁରାଣ୍ୟ
 ମେନ୍ଦିମ ବୋଲ୍ଦିଦିନେଗେ
 ଅତି ପୋତକୁ ଲେଜ ଦ
 ଦିମିତପଲାଙ୍ଘ ଜାରକେଁ。

ଦିଲିମପଦ୍ଯ ଲକ୍ଷିନ୍,
୭୦ଟିକ୍ରିହି, ଫର୍ମିଲନ୍, ପ୍ରାଂତ,
୭କୁଳ, ରଧିକୀୟାନ୍ତୁ, ଶିନ,
ଶିବେନ୍, ବେଙ୍ଗାଳି, ହିନ୍ଦ୍ଵ,
କର୍ଣ୍ଣୁଆଳ ଆତୁଳ ବେନନ୍
ବ୍ରାତ୍ରା ଗର୍ଣ୍ଣନ୍ତାବିକର
ପରିପରିନନ୍ଦ ଲୀ ଆତ.

දෙමුල බසන ප්‍රථම

වරට ධම්මපදාය 1982
දී ශ්‍රී ලංකා සංස්කෘතික
කටයුතු අමාත්‍යාංශය
විසින් පිටපත් 2000ක්
ප්‍රකාශයට පත් කරන ලදී.

පාලි මුල් කෘතියෙන්
 මෙය දෙමළ බසට
 පරිවර්තනය කරන
 උද්දේ විවකට රාජ්‍ය
 භාෂා දෙපාර්තමේන්තුවේ
 භාෂා පරිවර්තන
 අධිකාර්වරයෙකු වශයෙන්
 සේවය කළ නැසීතිය
 නවා මුද්‍රය විස්. නඩරාජන්
 (1910-1988) විද්‍යාත්මක
 විසිනි. මොහු යාපනයේ
 නවා මුද්‍රය ගමී විසු
 සේමසුන්දරම් (තංගත්

କାହେତୁ) କଲିପିରିଯାରେ
ଡେଲିଟି ପ୍ରତିଯାଦି. ଶ୍ରୀ
ଲଂକା ଵିଳକିଲିମାଲାରେ
ଉପାଦିରିଯେବୁ ବନ
ନିଲାମିତ୍ରର ଲିଙ୍କ. ନବିରାଜନ୍ତ
ମନତୁ ଡେମଲ, ସିଂହାଲ,
සଂස୍କାର, ପାତ୍ର ସହ
ଉଠିକି ଖାତାବନ୍ତି ରିଲିଭିଲ
ପ୍ରିଣ୍ଟିନାଯେକି. ‘କେତେକିତିନି
ଜାଂଢେଇଯ’ ବିଲ୍ଲିପୋଲ

ରୂପାଲ ତିମିଙ୍କେ 'ଛିଦ୍ରନ୍' ବିଲ୍ଲାଳ ଦିରମ୍ଯ୍ୟ' (what The Buddha Taught) ବରତି ଗୁହଁରେ ଦ ଦେଖିଲା ବିଜ୍ଞପ୍ତି ମୋହ ପରିଵର୍ତ୍ତନରୁ

କଲେ ଯ. ନବାଲିନ୍ଦ୍ର ଶିଖେ
ନବିରୁପନ୍ତଙ୍କେ ଦିତିମ ପଦ୍ମୟ
ଡେମେଳ ପରିଵର୍ତ୍ତନକୁ ପରେ
2008 ଟି କୁମରନ୍ତ ପୋତୀ
ମେଦ୍ର ଶିକ୍ଷନ୍ତ ହାତ
ମନୁଯ କୃତ ରଦୀ.

වෙන්නායි මහජේදී
සංගමය විසින් වර්ෂ
1996 දී ධම්මපදය දෙමල
මුද්‍රණය ප්‍රකාශයට පත්
කරන ලදී. අපවත් වී
වලාප ප්‍රජාන තිළුවාක්කේ
සේමානන්ද නාහිමි විසින්

පාලි මුද්‍ර කැතියෙන්
 දෙමළ බසට පර්වත්තනය
 කරන ලද මෙම දෙමළ
 ධම්මපුදු පිටපත්
 දුසුදහසක් මූලුණුය කර
 නොමිලයේ බෙදා හරින
 ලදී.
 බෝද්ධ පොත්
 පත් කිපයක් දෙමළ
 බසින් සම්පාදනය කළ


ଓন্দৰ দিয়াৰে তাৰি লৰ্হাৰু
 প্ৰান্তৰ দেয়ে পি. রুমাস্বাৰ্থী
 মহনী দিমলপদ্ধা দেলোল
 বিকিনী পৰিবৰ্তনহায়
 কৰ বেন্হৰুদি সুমি

ඩුක්ස් (Samy Books)
ප්‍රකාශකයින් විසින් වර්ෂ
2007 දී මූල්‍ය කර
ප්‍රසිද්ධ කර ඇත.
හගවාත් රෝහික්
(මිශේ) විසින්
ඉංග්‍රීසියෙන් සම්පූද්‍ය
කරන ලද Dhammapada
විවරණය වෙළුම් පායක්
ලෙස දෙමළ බසින්
තම්ලේනාඩු ප්‍රාන්තයේ
මහාච්චරය විත්. රමණ්
විසින් පර්වතයනය කර
ප්‍රකාශයට පත් කරන එම

ලේ මෙස් ය.

ଦିତିମପଦ୍ୟ	ଦେମଳ	1	ଲେଖି	କୋରସ	ଫିଲ୍	472
ଦିତିମପଦ୍ୟ	ଦେମଳ	2	ଲେଖି	କୋରସ	ଫିଲ୍	456
ଦିତିମପଦ୍ୟ	ଦେମଳ	3	ଲେଖି	କୋରସ	ଫିଲ୍	476
ଦିତିମପଦ୍ୟ	ଦେମଳ	4	ଲେଖି	କୋରସ	ଫିଲ୍	590
ଦିତିମପଦ୍ୟ	ଦେମଳ	5	ଲେଖି	କୋରସ	ଫିଲ୍	552
ଦିତିମପଦ୍ୟ	ଦେମଳ	6	ଲେଖି	କୋରସ	ଫିଲ୍	553

ଲ”
ନି
ବୀମେନ୍
ନି,
ପହଞ୍ଚ
ବିଜିନ୍
ରେ
କାକି ବିଲ
ବେଦିଲି
କାର୍ତ୍ତି
ପଥନ
ଶର୍କୁଳ
କାର୍ଗିଲେ
କଥ
କି



අසල්විසියාගේ කටි

සිංහල හා දෙමළ හදුවත් අතර සංචාරයක් ගොඩනැගීමෙන් පාහිතයට කළ හැකි මෙහෙය අපමණු ය. වියිනුද කටිය විශේෂීත වේ. ගුණාජ්‍ය අමරසේකර ඇසුරෝන් කියන්නේ නම් කටිය මිතිසාගේ හද බස වන බැවිනි.

විධැවින් සිංහල දෙමළ පරවර්තන සාහිතය තුළ කටියට ප්‍රමුඛත්වයක් ලබාම බෙහෙවින් පරවර්තන ය. වෙනත් මෙරට පරවර්තන සාහිතය තුළ කටියට 'හිමි තැන' තැබේ ඇති බවක් පෙනෙන්නට හැත. ප්‍රමාණවත් උදෙස්ගැයින් තොරව සිදු කෙරෙන සිංහල දෙමළ පරවර්තන කාර්ය තුළ කටියට හිමිව ඇත්තේ අවම සැලකිල්ලකි. වෙනත් ඔවුනෑවුන්ගේ හදුවත් තේරේම ගැනීමෙන් වැඩිම අවකාශය පවතින්නේ කටියෙහි යැයි කිම අතිශයේක්තියක් නොවේ. විම අවකාශය පුළුල් කිරීම පනමාධ්‍යයෙහි වගකීමකි. විභාෂා මගින් ඒ සඳහා දුරන උත්සාහය මේ පිටුවෙන් ප්‍රකාශ වේ.

ආරම්භක පියවර
වශයෙන් මෙවර පළ
කෙරෙන්නේ දෙමළ සාහිතය
පෙළෙනුය තුළ ප්‍රකට මුස්ලීම්
කටියක වන මහාචාර්ය
වම් එෂ්. නුස්මාත්ගේ නිර්මාණ
කිහිපයකි. කටියක මෙන්ම
කොරිකතා කරවාකු නා
විවාහකයෙහි ද වින ඔහු
විද්‍යුත්තතු වශයෙන් අන්තර්
ජාතික සිරිතියට පත් ශ්‍රී
ලංකාකයෙකි.

මෙම නිර්මාණ කිහිපය
සිංහලට පරවර්තනය කර
අන්තේ මෙරට දෙමළ
සාහිතය සිංහල පාඨකාර
හඳුන්වාදීම සඳහා විකාල
මෙහෙවරක් ඉටුකර ඇති
නිලක් වින්. කාසිම් ය.
මිහු පරවර්තනය කළ
මෙදු කාච කාර්මානු රා
සක විකුත්වක් 'සහෙළු
පියපත්' නම්න ගොඩගේ
ප්‍රකාශනයක් ලෙස 2006
වසරේදී ප්‍රකාශයට පත්විය.
එම කැන්තියෙහි පෙරවදනට
පෙරවදනක් රියන රෝහිත
සාම්නා අධ්‍යාපනයෙහි දෙමළ
කටියේ සුවිශ්චත්වය
පිළුවදුව මෙයේ කියයි.

"විය තීරන්නර
ව්‍යසනයදේන්, අන්තේමා
නංගන්වයදේන්, ගැඹුරු
පුද්ගල තුළකාලාවේන්, මිනිස්
විරෝධයදේන්, සාමූහික
පරිත්‍යාගයදේන් එකාබද්ධ
රෘපයක් ප්‍රකාශයට පත්
කරන්නට අවශ්‍ය ආකෘතික

ලක්ෂණ සහිතව වැඩිනි.
යට්ටුරුයන් දේශපාලනික
විමට අනුරූපීව දෙමළ
කටිය සාරාන්තීය වශයෙන්
දේශපාලනික විය. විය
සංගැනව හා අවෝෂී රිහිත
ගැඹුරු මිනිස් කුළුපනාවන්
ප්‍රකාශනයට සම්ත්ව
අන්තේ විධැවිනි.

**සිදු පරෙරියා එනතුරු බලා
සිරි විවෙක**

සිදු පරෙරියාගේ ආගමනය
අලේක්ඩාවෙන් සිරි විවෙක
මගේ මිදුලෙහි.....
පළමුවෙන් පැමිණියේ
උකුස්සේකි
මගේ තුකුත් පැටවුන්
චිඟෙගෙන ගියා උප
සැනුන්නින්
අනතුරුව
රාජාලියෙක් ඇවිත්
ලැයිගේය
මගේ මිදුලෙහි
පොල් ගසක් මග
මල පහ කළේ උප පෙර්
වෙශිය
මගේ තේ දොර
බිඳු විසිරි විභාශ විය
මිවිතය පවා මට අනිම් විය
සරණාගනයෙක් වීම්
යැලු මම


මිනිසා
දෙවියන් වහන්සේ
ප්‍රාප්ත්‍යාත වූ සේක
සිහිනයෙකා,
ස්වර්ගයේ ද්වාරය

නිරයේද ද්වාරය
විවර කරගෙන
උන් වහන්සේ
ප්‍රශ්න පුරුෂය ම ඉදිරිපිට
'කටුව නුම්'
මං මිනිහෙක්'
'නම'
'මිනිසා'
'නුම් පාරිය'
'මිනිස් පාරිය'
'නුම් ආගම'
'මිනිස් ආගම'

අතිතිමේදී
මත්දානාසයෙන් උන්
වහන්සේ ව්‍යුරුති
'හොඳයි, නිසැකව නුම්!
හිමි වේවි ස්වර්ගයම!'
අනෝ!
සිහිනයෙන් මිදුනු විට
මා උන්නේ
නිරායකය

හිනි අවියට දැනුමක් නැත
හිනි අවියට දැනුමක් නැතැ
පෙනෙන් හිතන් - ඕනෑමක්
නැතැ
දැබෙගිල්ල දැවැටෙන විට
කොකා අතර
විය පිළිරෝදී
පත් නම කිඟෙගෙන
ඉගිලුදී
ගැඩ තුළ ඇති දුරුවාටන්
වෙනසක් නැහැ
ඇඟානවහන්
අනුස් ගුණක් යමක් දැන්න
විමිඩා මගේ දැබෙගිල්ල
නවත් වරක්
හිටැරදිදුයි ඔය ව්‍යුරුය

යැලු පිතපත්!
තවත් සියවසක් ගෙවුණන්
ව්‍යාර ව්‍ය
ඇය ව්‍යුරුය නිවැරදි බව
හැමුළ තිව යුතුයි හේදා?
ශ් ව සිනි තබා ගෙනම
කොකා ගස්සපත් රාරියට!
විහෙම තොටුහොතින්
අභ්‍යන්තරය
තව ජන සානකයෙකු බව
ඉත්තාසය
මා නළුත කොට්‍ය තබනවා
සැක නැත



පරවර්තක
තිලාර් එන්. කාසිම්

କାଳିରଦିନଯ ପତ୍ରଙ୍ଗକରଣୀଯ
କିମିଟ ହା ଶେଲାଦେଁ ଅନ୍ତରେ
ଶ୍ରୀକୃତାର୍ଥେତୁଣେତ୍ ଉପରତ୍ତ
କମାତ୍ ହା କମାଚିକାରିକ
ପ୍ରତିଲାଭ୍ୟ ଉକଣ୍ଠା ଘେତୀମ
ଏ. ଵିକର ଦେଇଲୁହାକାର
ଅଦିକ କୁଳରେ ପ୍ରଯୁ
କୁରିତାର୍ଥେ ପାରିତ ରୂପିକ
କୁତ୍ତା ଦେଇକାର ପୋହୋଜର୍ଗେ
ଉପରତ୍ତ ଦ ଉତ୍ତର୍କିଷେଣେ
ଜୁଣିକିତିତ୍ତ ପିରିନାକମି ଦ ମେଲେ
ରାଖି କମାଚିକାରି ପନନାବିଗେ
ଯହପରତ କାଳିରା ଉକଣ୍ଠା ଘେ
ଏତ ଏ.

କୁ ଦେଲେଖ କୁତ୍ତାଲିନ୍
କୁଲିତ୍ୟ କୁ ଅଭ୍ୟାସ ଅତ୍ୱାତି
ଦେଇପଣ୍ଠ ପରିଵିତ୍ୱେଶ୍ୱରୀ
କଂହିତ୍ୱେଶ୍ୱରିତିଥିଲ ଦୃଷ୍ଟିଲା ତିବେ.
ତିରିଦେଇତ ପ୍ରତିକଂଦ୍ରିକରନ
ବ୍ରିକ୍ଷାତ୍ମକ କିରିମ ଅଭିଜ୍ଞ
ଯ. ବେଳିଦ୍ୟ ଘୋଷିଲ ତିବେଇ
ଅଭେଦିତ ହୁଦିଲି ପ୍ରତ୍ୟନ କୁ
ଅଭିଜ୍ଞ କରନ ବୈଚିମନଙ୍କ
ପ୍ରତିକଂଦ୍ରିକରନ ମୋହଲା ଦି?

ହାତୁଳିବନ୍ତ ମରିଛି ଦେଇ
 ପାକ୍ଷିଲ୍ଲେବିଲ ଉଗେନୀମେ ମାଦିଶ୍ୟ
 ଲେଜ ବିନ୍ଦୁଙ୍କ କିରିମେ ଦିଏ ହା
 ଅନନ୍ତରେବ ମୁଦ୍ରିତି ପାକ୍ଷିଲ୍ଲ
 ଯନ ତୁମ୍ଭିବନ ଵିର୍ଦ୍ଦିଗଙ୍କ
 ହାତୁଳିବିଲ ଦୈମେନ୍ ମେଲ
 ଶନଲାର୍କିକ ପ୍ଲଵିର୍ଦ୍ଦିଗଙ୍କ ତୁନ
 ସଚି ବିଚିନୀଗଙ୍କ ଭୁଦ୍ଧିକଲା
 ବିଲିର ପତ୍ରର ତିଥି. ତିର
 କିଲିନ୍ ପଲି ବିଜିଲି ପ୍ଲଟେଇଲ
 କାନ୍ଦିରି ଡେମିଲ ଶନକୁ ସନ୍ଧିକା
 ବି “ବନ୍ଦ ପାକ୍ଷିଲ୍ଲ” ଶିମ ଡେମିଲ
 ଶନକୁ ଭୁଦ୍ଧିକଲା କିରିମର
 ଲୁଣେ ଲେ ଆତ. ବିନ୍ଦୁଙ୍କ

විෂයයන්හි දී හරු පංති
මෙනුව පවත්වා ගැනීම
මගින් එවැනි බෙදීමකට
විරෝධව අරුධ වශයෙන්
ප්‍රතිච්චාව දක්වා තිබේ.
අයතැම් පාසල්වල විෂයයන්
හනරක් (එම විෂයයන්
හනරල් පාත්‍ර තුළ සිංහල හා
දෙමළ ධාරාවන්ගේ සිසුන්
මිණු කරමින්) ඉංග්‍රීසියෙන්
ඉගැන්වීමට අවකාශ සලසනු
යෙහි “මිනුන්ව” මූලයිරැම
සැලසුම් කර ඇත්තේ
විවිධ ජනවර්ගයන්ට ප්‍රයත්

ଅଯନ୍ତେ ତରକୁ ପନ୍ଧୁ ଶିକ୍ଷି
 ଉଚ୍ଛବିଲା କୁ କଳ୍ପ ପାପଦେହ
 କମିଳିନ୍ଦିବା ଗୋବି ତରା
 ଗେହନ୍ତା ଆଯନନ ବିଵିଦ ପାପଦେ
 ତିବେ. ମେଣ ପରାମରଶରତ୍ତୁର
 କରନ୍ତୁ ଲେଖିଲେ ଶିମ
 ପ୍ରଦେଶୀକାଳ ଦେବାହେତ୍ତ ପାହାର୍ତ୍ତ
 ଅନ ବାର୍ତ୍ତିକା ଲଜ୍ଜାନ୍ତ
 କମିଲିନ୍ଦିନ ତିବେମ ଲାଗିନି.
 1956 ଦ୍ୱାରା ଲକ୍ଷ ରୂପଶ କୁତ୍ତାବି
 ବିଵିଦ ଦେବାହେତ୍ତ କୁତ୍ତାବି
 ପାପ ଶିମେ ଦ୍ୱାରା ଲଜ୍ଜାନ୍ତ
 କମିଲାବ କୁ ଦେମାଲ

පලපුගේදේහ තකා ද්වී
පාසල් වික් භාෂාවක්
බවට වෙන් තිරිම මැඟින්
ද්වී භාෂා පාසල් ගත්ත
විශාල වශයෙන් අඩු කර
තිබේ. අවශ්‍ය පාසල්
තූළ පවා සිංහල් භාෂාමය
ධාරාවන්ට බෙදුනු ලැබේ.
උසස් මට්ටමේ ක්‍රිස්තියානි
පාසල් ස්වේච්ඡකය් පමණක්
භාෂාමය වෙන්තිරිම
නොවැඹක්වය හැකි

සේ ම ඉංග්‍රීසි ප්‍රවීත්තාව
ද ප්‍රවර්ධනය කිරීම සඳහා
ය. විනෝන් සමස්තයක්
විකශයෙන් ගත් කළ වෙන්
වෙන් භාෂාමය /වාර්ගිකමය
ධාරාවන්ට බෙදුම මගින්
දීමකාලීනව හා පාතිකත්ව,
සමාජ, ආර්ථික හා
දේශපාලන සමාගමයට
බලපාන ජනවාරික
ඛිලේකරණයට දායක විය
හැකි ය.

ମନ୍ଦିରମାଲା



රජයේ තෙව්ඹාපා වැඩි පිළිවෙළ හා එහි ක්‍රියාකාරීත්වය 5 වැනි කොටස

କ୍ଷେତ୍ରକ ପାଦିତ ମହାନ୍ତିରାଜ

ପକ୍ଷଗୀଯ କଲାପରେ ହା ଓରିଣ୍ଡେ...



අපට මේ අදාළ
කෙශේතු කාරය සඳහා
මූලය හා මානව සම්පත්
නොමැතිකම්න් විය නිසි
ලෙස ඉටු කළ නොහැකි
වූ බව මුළුන් ම පිළිග
නිමු. විනෝත් ලබාගත්
කෙශේතු නිරදිශ්ක සුඩු
ව්‍යවද වේචා අපට මේ ගැන
දැනහසක් දේ තියා පායි.
මෙහි විහාගයට භාජන
කරන ලදානරණයකට
ගන්නේ බස්නාහිර ප්‍රාන්ත
නිරදිශ්කලායකයන්
හතර දෙනෙකු ගෙන්
ලබා ගත් නිරදිශ්ක ය.
ම්‍යුවරුන් දෙදෙනෙකු
විසින් (1-13 වයස්
කානුව්ධියට අයන්) තම
වයස අවුරුදු 12න් හා
9යේ ප්‍රමාදන් දෙදෙනාට
භාජා ඉගෙන්වීම සඳහා
අදහස් දක්වන ලදී. වික්
මවක කියා සිටියේ තම

දුරුවාට හාඟා තුන ම
 ඉගැන්වීමට කැමති අතර
 අනික් මට, දෙමළ හැර
 අනික් හාඟා දෙක තම
 දුරුවාට ඉගැන්වීමට
 කැමත්ත දැක්වා ය.
 ඔවුන් දෙදෙනා ඇතැබ
 ටියුපත් සඳහා මසකට රු.
 1500/- හා රු. 1000/-
 බැංක් වැය කරති. වික්
 ප්‍රමායෙකු (වෙනත් විෂයන්
 ඇතුළුව) ටියුපත් සඳහා
 සතියේ දිනවල සවස 2.30
 - 7.00 දක්වා කාලය ගත
 කරන අතර අනික් මෙයා
 සතියේ දිනවල සවස
 2.00 සිට 4.30 දක්වා ද
 සෙනසුරාදා උලද් මුදල 8.00
 සිට 11.30 දක්වා ද කාලය
 ගත කරයි.

ପିଲାର୍ ଦେଇଲାନ୍ତା ଦୁ
ତମ ପ୍ରମାଣିତ ହାତ୍ତା ତୁଳନାମ
୭୫ଟଙ୍କାର୍ କାର୍ଯ୍ୟରେ
ପାଇଁ କିମ୍ବା ଲିକ୍ ପିଲେକ୍

ତମ 6 ହେଲିରିଟି ଅମ୍ବାର
ଦୂରାଳିମଠେ ୭୦ଟିକି ରିଯୁଝନ୍
ଗେଟିମ ସଲନ୍କା ର୍କ. 600/-
କି ଲେଡ କରିବି. ରିଯୁଝନ୍
ଲେଲାବ ସତିଯେ ଦୈନିକିତ
ସମ୍ବନ୍ଧ 3-5 ଦିନକୁ ର୍କ. 500
କିମିଟରରେ କାହାର ଜିଲ୍ଲା ମାତ୍ର
ଅମ୍ବାର ଉପରେ କାହାର ଜିଲ୍ଲା
ରିଯୁଝନ୍କ ପାଇଁ କାହାର ଜିଲ୍ଲା
ଅନ୍ତିମ ପିଲାଗେ ଅମ୍ବାର
ଦୂରାଳି ପାଇଁ କାହାର ଜିଲ୍ଲା
ନାହାର.

මේ නිරදිළුන්ගේ ගැන
අප පුදුමයට පත් වහ්නේ
නැහැර. වැසේම් ගැඹුරුන්
සලකා බැබුවෙටාත්
ලංකාවේ අනික් පළාත්වල
දෙමාපියන්ගේ සිතුම්
පැනුම් ද මේට වෙනස් විය
හැකි නො වේ. අද ගම්බදු
පළාත්වල ද ප්‍රාත්‍යන්තර
පාසල් ගොඩ නැගෙම්න්
පවතී. අද රැකි රක්ෂා
ප්‍රශ්නය වික් අනකින්
රලු පවත්නේ ඉංගිරිසිය
මත ය. ඒ සඳහා

කෙබඳ ප්‍රවිතාත්වයක්
 අවශ්‍ය ද යනු කිසිවෙකු
 දහ්නේ නැහැ. ගැඹුරු
 කෙත්තු කාරියක්න් වත්
 අධ්‍යාපනයකින් වත්
 එපැහැන නිගමන නුහත්,
 අප සාමාන්‍ය විද්‍යාවන්
 සැකයට අනුව, අද

ଲାଙ୍ଘବେ କମ୍ପୁଟର ପଂଗମଳ
(Social mobility ତମ
କମ୍ପୁଟର ତଥୀର୍ବେଳ ଉହାଲ
ନାମି ଜୀବିତ କଲାନ୍ତି)
ଗେନ ଏନ ଵିଦ୍ଵି ପିଲିବେଳ
ମେହେ କିମ୍ବା ବାଲିଯ
କ୍ଷେତ୍ର ଯ.

මේ දුරුණය උබ
අද ලංකාවේ ඉංගිරසි
ඉගෙනීම වර්ශීකරණය
කරම.

1. සිය දුරක්තියේ විදේශීය ඉංගිරියි කතා කරන රටවල ඉගෙනීම මධ්‍ය දෙන්නේ ඉතා ධිනවත් පාඨියයි.
 2. දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා පාත්‍රත්වයේ පාත්‍ර මගින්



ඉංගිරිසිය මුල් කරගෙන් අධ්‍යාපනයක් ලබා දෙන ඉහළ මධ්‍යම පත්‍රියයි.

3. තුන් වන
වරශය වන්නේ රජයේ
පාසල්වලින් බෙන
ඉංගිරිසි අධ්‍යාපනයට
අමතර ව වියුණන් මගින් ද
ඉංගිරිසි දැනුම දියුණු කර
ගැනීමට උත්සාහ ගන්නා
පහළ මධ්‍යම පත්‍රිය
හා අඩු ආදායම් බෙන
ලදාවයි.

මේ පිළිබඳ සංඛ්‍ය
ලේඛන කිසිවක් අප සතුව
නොමැති ය. විසේම මේ
ආකාරයෙන් ඉංගිරිසි
ඉගෙන ගන්නා අයගේ
දැනුම තක්සේරු කිරීමට
ද මගක් නොමැති ය.

විහෙන් විකක් නම්
පැහැදිලි ය. මේ සම්පූර්ණ
අභ්‍යාසය සමාජයේ
ඡන්මය සඳහා ය. අද
පවතින විවෘත ආර්ථිකය
හා රාජ්‍ය ප්‍රතිපත්තිය
අනුව මහා පරිමාණ
සම්මිත ව්‍යාපාර, තම
පත්‍රි අනන්‍යතාව රැක
ගැනීම අරමුණු කොට
ගෙන සමාගම්වල රක්ෂා
දෙන්නේ යම්කිසි ඉංගිරිසි
දැනුමක් ඇති අයට
පමණයි. ඉංගිරිසි දැනුමක්

නොමැතිය කියා රක්ෂා
ලබාදීම ප්‍රතික්ෂේප කිරීම
රජයේ ප්‍රතිපත්තිය ද
වේයි. මේ අනුව වෙනත්
සුදුසුකම් කොපමත්
තිබුණාත් රක්ෂාව මධ්‍යම
පත්‍රියට නැත්තම් මධ්‍යම
පත්‍රියට ධඩ ගාන්නවන්ට
සීමා වේ. රජය කියන්නේ
'තරගකාරී' වර්තමාන
ලේකයේ ඉංගිරිසිය
අවශ්‍ය උපකරණයක්
බව දී. අද රජයේ
පාසල්වලින් ද ලැබෙන
අධ්‍යාපනයට අනුව පාසල්
හැර යන ගිණුයන් ගෙන්
බහුතරයක් අපේක්ෂා
කරන්නේ පාසලේ ද
අදින්ට පුරුදු ව්‍යුතු වයි
පරිය, තවදුරටත් අදාළය
හැකි රක්ෂාවකට යෙම
ය. ඇත්ත විශයෙන්
ගෙනාමිතයෙන් මේ වික
හාමිතයකට නැඹුරු වන
පරිදි වෙනස් කළ නැක්සේ

රජයට පමණයි. සිංහල
කථාකරන්නේ තමා කථා
කරන බසින් ඉගෙනීම
වේයි. මේ අනුව වෙනත්
සුදුසුකම් කොපමත්
තිබුණාත් රක්ෂාව මධ්‍යම
පත්‍රියට නැත්තම් මධ්‍යම
පත්‍රියට ධඩ ගාන්නවන්ට
සීමා වේ. රජය කියන්නේ
'තරගකාරී' වර්තමාන
ලේකයේ ඉංගිරිසිය
අවශ්‍ය උපකරණයක්
බව දී. අද රජයේ
පාසල්වලින් ද ලැබෙන
අධ්‍යාපනයට අනුව පාසල්
හැර යන ගිණුයන් ගෙන්
බහුතරයක් අපේක්ෂා
කරන්නේ පාසලේ ද
අදින්ට පුරුදු ව්‍යුතු වයි
පරිය, තවදුරටත් අදාළය
හැකි රක්ෂාවකට යෙම
ය. ඇත්ත විශයෙන්
ගෙනාමිතයෙන් මේ වික
හාමිතයකට නැඹුරු වන
පරිදි වෙනස් කළ නැක්සේ

කරගෙන යා නැකි දී?
ඇත්තවශයෙන්
මෙයින් සිදු වන්නේ,
වෙනස මහන්සි වී, දුක්
කරදර විදු සිය බසින්
ඉගෙන ගන්නා ගිණුයාට
සමාජයේ ජ්‍යෙෂ්ඨයට
ශ්‍රී නොලැබේමයි.
පන්තිතකාමී, අපේක්ම
අගයන රජයක් විසින්
කළ යුත්තේ, සිංහල නො
දෙමුද හෝ කතා කරන
තරෙනුයෙන්ට, ඉංගිරිසි
නමැති කඩුව අමේන්න්නේ
ඉංගිරිසි දැනුමක් ද
පරිගණක දැනුමක් ද දී
පරිගණක හෙදී වැනි රයි
පළදින ජ්‍යෙෂ්ඨ සඳහා
ඉංගිරිසි කථා කරන
ලොවට යවා, වික් අතකින්
රටට විනිමය ලබා ගැනීම
ද අනික් අතට රැකිර්ක්ෂා
හිගය අවම කර ගැනීම ද
වේ. විය කොපමත් කළයේ

බෙන කලාපයට....

අමරදාස විරසිංහ
සැස්කෑත් සාගරාවෙන්
2013 පෙබරවාරි කලාපයෙන්
චුපටා ගැනීමකි.

தம அகிலத
வசீந் 3 வகு தெருவேந்

గැනීමට ඔබට හැකියාවක් පවතීය යන්න. ව්‍යවහාරක් සමාජයේ පිළිගත යුතුයි.

සංකල්පය මට්ටමේදී, සිංහ සුතුව ව්‍යවස්ථාපාදක ප්‍රතිපාදන පටිගත්තා සේම ප්‍රතිපත්තිමය සංවාදයක් තුළ සිංහ රුදී සිරිනවා. නූත්‍ර ප්‍රායෝගික තුළයේදී මෙයි කරණු තුළ විශාල වෙනසක් තිබෙනවා. අපි ඉල්ලන්නේ තැනෑ හැමදෙනාම භාෂා තුනම ඉගෙන ගන්න යියල. අපි ප්‍රවාසි ප්‍රතිචාර යගන් ව්‍යත්තා (Citizen report cards) වෙත්ම ප්‍රතිචාර



දැක්වන ලද සමීක්ෂණ (Feedback Surveys)

ବୋଲେଁ ଅନୁହାକ୍ଷ ଦୈତ୍ୟ କର
ତିବେନାଲା. ଲିତିଲା ପୋଲ୍
ଗେଲେ ଅନୁହାକ୍ଷ ଲଭ
ପ୍ରିୟ. ତୀର୍ଥରୂପରେ ମଧ୍ୟ ଯି
ଗେଲିଲାକ୍ଷ ପ୍ରିୟ, ତନାକୁ ପର
ଅଯନ୍ତେମିପରି ଅବବେଳେଦ
କରଗେନେମେ ପାପିତେଣୁ
ଅପହାସ୍ତ୍ରୀ, ତମନ୍ତେଣେ
କୁତ୍ତାଵେନ୍ତି ଲିଙ୍ଗକିରିଯିଶି
ବ୍ୟବାଗେତିମ ହେଁ ଅଯନ୍ତେମିପରି
ପିରିବେଳ ପାତି କୁରଣ୍ୟ. ମେଦି
ପ୍ରତିବୀରିଲିନ୍ ପତନଙ୍ଗଜ
ପ୍ରିୟ ଯମକର ପ୍ରାୟେଇଶେମେଇଁ
କୁତ୍ତାବ ବାଦିକାଯେକ୍ ଲୋକ
ଅବିଗ୍ରହେଲିଲେ ନାହିଁଲୁଗାନ୍ତି.

ඡඩ සමාජ, ආර්ථික භා
හොරික ප්‍රවේශවලට අභ්‍යන්තරීය ප්‍රස්ථාන සෙවක
බහු මොනොනාක අභගෝ
ප්‍රතිතර්ඛන වූනේ භාෂාමය
ප්‍රවේශය (භාෂා භාවිතය
සඳහා පැවතිය යුතු
කොරෝනාසේම් අවස්ථාව)
ද පෙර කි කාරණා දේම
වැදගත් බවයි. ආයතනයක්
පිළිබඳව සලකා බැඳුමේමදී
විය තිබුමින වේලුවට
විවෘතව තිබුය යුතුවාක්
මෙන්ම ඔවුන් පැවතිය
හැකිය සියලු දෙනාටම
තිදහසේ රෝ පැමිනිය
හැකිය තියා. නමුත්
ඡඩ, ඔහගේ ගොරාග
ැනීමට අදාළව ඕනෑම
බසින් අභ්‍යන්තරීයක්
අසීමට හැකියවත්
නැතිනම් සැබැවීන්ම,
මිචර ප්‍රවේශයක් විතැන
නැහැ. යම් මූලික
පැමින්ල්ලක් පොලිසියට
කරන අවස්ථාවකදී
හෝ රෝහලක් යම්
වෙළදමය සහායක් ලබාග
න්නා අවස්ථාවක මෙයි
කරුණු වටහා ගැනීම
පහසුයි. සැබැවීන්ම භාෂාව
පහසුකාරකමය තුම්කාවක්
තිරිපත්තාය කරන බඳහුනේ.

ଶ୍ରୀ ଲାଙ୍କାଵେଳେ ଆଦ୍ୟ ବିନ
ବିର ଖାତା ପ୍ରତିପଦ୍ଧତିଙ୍କ
ଶ୍ରୀଯାତ୍ମିତି ନାମରେ ପାଇନା
ଆକାରର କିଳିବିଦ୍ୟ ଉପରେ
ବିଶ୍ଵାସ :

ଆଖାର୍ଯ୍ୟ ଗେଁତକୁମାର :

ନୀତିକର୍ତ୍ତାଙ୍କରେବ୍ୟ,
ଉଠା ଗେହୁରିରୁଙ୍କ ଆପ କରିଲେ
କେବିନାବୁ. ଶିଖିଲା କେନାକୁ
ପରିଦିନଯ ତିଥିନ୍ତି ମୁଣ୍ଡନ୍ତ ଦେଖି
ପ୍ରବଳ ଅନ୍ତିମେଣ୍ଟରୁକ୍ଷ ବିଲିର
ପନ୍ତ ଲେ ତିରେନାବୁ. ଶିଦ ଶଦ
ଗେହିମରି ଆପ ଆଧୁନିକ
ପ୍ରକାଶ ଲବିକାରିନାହିଁ ତା
ମେଲାଲି ନିରାମାନୀଯ ନିରାମର
ତିଥିନ୍ତି ହାର ସନ୍ଧା ଦେନାବୁ.

ඩිබ මේට ඉහන සඳහන්
කළු ගම් ගම් ප්‍රාගෝකීකා
අන්දුනීම් කිවිලඹවූ.
ඩිබට මේ මොගොනේ
සිහියට නැගෙන භාෂා
අධිකින්වලට ගරු කිරීමේ
පෙරමුණ ගෙන සිටින
අනෙක් අය කවිද?

යොදාන්නේ. අපි මුහුණු දික් විස් අනියෝගයක් වූහේ මෙයි ක්‍රේත්ත්ව 14 පිළිබඳවම සෙලකු බලුම් විස් විස් ශේෂ හේතුයේ "Process Champion" කටුවැන්ද යන්න භදුනාගතීම . ඒ වගේම ව්‍යුත් මෙට්ටුවේ ආයතනික ස්වර්ජප, විවිධ ක්‍රේත්තුයන් තියෙළුනය කරන පාපුලු හැකියාවන්ගේ න් සමන්වීත සාමාජිකයන්, ආයතනය තුළ හා ඊට පරිඛාලිතව තියෙළුනය කරනු ලබන හාමා කම්ටිඳ මිටි ප්‍රාග්ධනයේ.

ବିଭ ପେଟ୍‌କୁ ଆକାରଙ୍ଗର
ବ୍ୟାହା କମିଲ୍‌ପି କମନ୍‌ଫେରିତ
ବନ୍‌ଦେଖେ କରିବାର ଅଂଶଗତିରେଇବାରିଦି?

ମେ ପାହାରୀ ଦେଖାଲେବା
ମାକୁଣେନ୍ତି ଅଳିଙ୍କନ୍ତ କଲା.
ପୂର୍ବ ମାକୁଣେନ୍ତି ଉଠିର
ମେଦିହାର୍ତ୍ତିଲିମ କରିଯନ୍ତ
ଅଳିଙ୍କନ୍ତ ବେଳିଲା. ମେମ
କେମ ଦେଖାନ୍ତିକାମ ଆଏନ୍ତି
କୁତୁ କଲିଲିଲା ଅଛିନ୍ତିଚି
କ୍ଷିକ୍ଷାକୁର୍ତ୍ତିଲ ପିଲିବିଦିଲ ଅଶି
ଅଳିଦିବାନୁଣେନ୍ତି କିରିନିଲା. ମମ
କିରିନେନ୍ତି ମେତଟି କିମ୍ବା
ରତ୍ନଙ୍କ ତିଲ ଅଲ୍ଲା ସମହର
ଦେଖାନ ଦେଖିଲୁ କରିଗେନ
ଯମି ଅରାଦିଲିନ୍ତ କିମ୍ବା କଲା.
ଭିନ୍ନିର୍ଦ୍ଦେଶ କିମନିକ ବ୍ରିଦ୍ଧେ
ମେନି କିମାକିମ କାଳିଲୁପଦ
ତଥିଲନ୍ତ କ୍ଷିକ୍ଷାଵିର ନାଗେମିନ୍ତ
କିମେନ ବିଦି. ପିଲ କିମିଳ
ଫାକୁରାର୍ଦେ ଅକ୍ଷେତିକିନ୍ତ
କ୍ଷିକ୍ଷାକ ପିଲ ମେରିଲିମିନ୍ତ
କ୍ଷିକ୍ଷାଵିର ହୋନେଗେନିଲା
କିମ କାନ୍ଦିଲି

මෙයි භාෂා කම්පු
 බොහෝ ඉඩුරිය ගැමන්
 කොට තීබෙනවා. විම
 කම්පුවල නායකත්වය
 පවා වෙනස් වේ තීබෙනවා.
 ජේ විගේම සමහර
 ආයතනවල ප්‍රධානීන්
 මාරු වේ තීබෙනවා. විසේ
 නමුත් භාෂා කම්පුවල
 ක්‍රියාකාරීත්වයට විය
 බිලපා නැහැ. රෝ සමහර
 විවෙක හේතුපාදක වින්නව
 ඇගේත් මෙයි භාෂා
 කම්පු තුළ දිනිකර ඇගින්
 "හිම්කාරීත්ව" සංක්ලේෂය
 විය සැකිනි

අනුත්තටම ඉහලම
 මලිරෝමේ සිට නොව,
 සෑම ආයතනයක ම
 සෑම තිලුතලුයක් පාසාම
 මෙකී ක්‍රියාකාර්ථ්වය ගලා
 යන ආකාරයටද මේවා
 නිර්මාණය කර තිබෙන්නේ.
 විසේ හැරි වූනාත් භාෂා
 ක්‍රියාකාර්ථ්වයේ ඔබ
 පෙරමුණා ගෙන සිටින
 අවස්ථාවකද ඔබට අභ්‍යන්තර
 ආයතනය අතහැර
 යන්න වූනාත්, විනෝන්
 ගොඩනගු සෑම දෙයක්ම
 බිඳ වැට්ටෙන්න පුලුවන්.
 මෙහිදී වූනාත් සිදු
 වූන් නැහැර.

ମନ୍ତ୍ର
କମିଟିବଳେଦି

පුරුෂ

අතිරේකය

පුරුෂයේ කතිකාවනක ප්‍රාග්ධනය

සහිය පුරුෂයේ සමාජයක් ගොඩනැගීමේ උත්සාහයන් ගණනාවක් මෙරට ඉතිහාසය පුරා ක්‍රියාත්මකව තිබිණි. තම අයිතින් පිළිබඳ දැනුවත් සහිය මිනිසු බිහිබිම ඒ උත්සාහයන්හි අරමුණ විය.

හානා අයිතිය යෙනු එබදු මානව අයිතින් එක් අයිතියක් පමණි. ඉතිහාසය තුළ මිනිසා මේ දිගුලු අයිතින් දිනාගෙන ඇත්තේ නිශ්චියව සිටිමෙන් නොවේ. ඒ සඳහා කරන ලද දිර්ඝ අරගල තුළිණි.

අරගල කිරීම සඳහා ද තම අයිතින් පිළිබඳ මූලික අවබෝධයක් මිනිසාට තිබිය යුතුය.

මේ දිගුලු ගුණාංග කැටි කොටගත් පුළුල් පුරුෂයේ ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ මූලික කාක්විත්වන් විකල්ප ප්‍රතිපත්ති යොළේ මැදිහත් වීමෙන් මෙම මස 29 වන දින සිට ජුනි මස 01 දින දක්වා මහනුවර දී පැවැත්විණි.

දිවයින පුරා දිස්ත්‍රික් ගණනාවක් සහ විවිධ ප්‍රජා ක්‍රමීය ගණනාවක් තියෙන්පත කරමින් පැවති එම සාකච්ඡාවන් අනාගත පුරුෂයේ ව්‍යාපාරයක ඇතුළත්විය යුතු මූලිකාංග ගණනාවක් කෙරෙනි අවධානය ගොමු විය.

විභාග පුවන් භූත්‍ය මතින් පළකෙරෙන මෙම පුරුෂයේ අතිරේකයෙහි අරමුණ ධිම් මට්ටමෙන් ගොඩනැගීන එබදු පුරුෂයේ ව්‍යාපාරයක් පිළිබඳ පුළුල් කතිකාවනක් ගොඩනැගීමයි.

පුරුෂයේ සහා සමාරම්භය

දිවයිගේ දිස්ත්‍රික්ක කිහිපයක සමාජ ක්‍රියාකාරකයන් වික ම සේවණක් යට පිළි පුරුෂයේ සහාව නිර්මාණය කිරීම පිළිබඳ කතිකාවන ආරම්භ කිරීම සුවිශ්‍යී සිදුවීමයි.

2014 මයි මස 29, 30, 31 සහ ජුනි මස 01 වැනි දින මහනුවර වෛජස් හෝටලයේ දී මෙම වේිභාගීක පුරුෂයේ භාවු පැවැත්විණි. මේ සඳහා සම්පත් දායකයන් වශයෙන් ආචාර්ය පාක්ෂයේ සරනව්‍යුත්තු, ලයනල් ගුරුගේ, නීතිඥ විස්. ඒ. ප්‍රංශිභේද්වා සහ ගුණයේකර ගුණයේම දායකය්වය දුන්හ.

මත්නාරම, කිරිගොඩ්වි, දිගාමබුල්ල, තුළක්කාමලය, හම්බන්තොට, මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්ක තියෝගනය කරමින් විවිධ වෘත්තිකයන් මේට සහභාගි වීම විශේෂත්වයකි. පුරුෂයේ සහා වුප්‍රහය, පුරුෂයේ සහා විලායපරය, අනුකම්වා, පුරුෂයේ සහා ව්‍යවස්ථාව, පුරුෂයේ සහාවේ කාර්ය පාරාය සහ පුරුෂයේ සහාව ගම තුළ පිහිටුවන ආකාරය යනාදිය පිළිබඳ ප්‍රත්‍රිම්වා සාකච්ඡාවක් විහි දී දියත් විය.

සයිනිය අවසාන වුයේ පුරුෂයේ සහා වලට අභාෂ කෙටුම්පත් නිර්මාණය කිරීමෙනි. විය ක්‍රියාවල නැංවීම සඳහා අවශ්‍ය සම්මුළින්වල ව්‍යුත්තිමෙනි.

පුරුෂයේ සහා අනුකම්වා

ගම තුළ සිදුවිය යුතු ආර්ථික සමාජ සහ සංස්කෘතික අනිවෘතිය කෙරෙනි සැලකිම්වත් වෙමින්ද පුරුෂයේකාගේ වශයෙම සහ පුරුෂයේකාගේ වශයෙම සැලකිම්වාල ගනීමින්ද අනුකම්වා ගොඩනැගී යි. පුරුෂයේ සහාවේ ව්‍යවස්ථාවට අනුකූලව යම්න් ග්‍රාම සේව් ව්‍යාපෘති අවශ්‍යතාවට ප්‍රමුඛත්වය පිළිබඳ සැලකිම්වාල ගනීමින් අනුකම්වා නිර්මාණය කෙරේ.

පුරුෂයේ සහා පිහිටුවීමේ දී ඒ ඒ සහාවල බහුතරයේ අනිමතය පරිදි අනුකම්වා පිහිටුවීම, වේවාට අයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම අරමුණ්ල සම්පාදනය සහ පැසුවිපරම සිදු වේ.

පුරුෂයේ සහාවේ අනිමතය පරිදි අවශ්‍යතාව අනුව නව කම්ටු



ජ්‍යෙෂ්ඨ අතිරේකය

ଗୋବିନ୍ଦରୀମେ ଅପ୍ରକାଶିତ ତିବେ.

යෝජන අනු කමිටු.

1. පර්සරය සහ මිනිසු.
 2. යහපාලනය
 3. මානව ගරුත්වය, නාමා හා සේකෑතික විවිධත්වය
 4. තරුණු නියෝජනය
 5. ලමා හා කාන්තා නියෝජනය

පරිසර සමතුලීතතාව බිඳ
වැටෙන ක්‍රියාකාරම් පිළිබඳ යැපි
සළකා බැලීමක් සිදු කෙරේ.

పేరెల విలిదించుటకు కుత్తి
వన ఆయ్యరిను గమ నృత్యినే ఉ బాలిర
బలప్రశ్నమిలిను ఉ కృత్యాగుమిలక వన
బలమేగ తిలిబల అవిధియైను
కలిష్టు కరున్న ఆఱ. గమెని
విషణులతు సహ లిఙ్గ ప్రశ్నలే
సంస్కృతుయ కెరెన కుమ డెకుస్తు
అనుగుమిలయ కెరెన్న ఆఱ.

ଯେ କାଳନାୟ

1. ගමට සේවා සපයන ආයතන
සහ වීවාදින් ලැබිය යුතු සේවා
අර්ථකර්භයක් කිරීම
වීවා නම්

ପ୍ରାଣୀଙ୍କିଯ, ପ୍ରାଦେହିଙ୍କ ଲେଖକି, ପାଵିତ୍ର
ଷୋଧନ କେବଳ, ଗ୍ରାମ ନିଲଦାର,
ଗୋଟି ତନ ଦେଖିବା ତିଳଦାର, ସମ୍ମାନିତ
ନିଯାମକ, ବନ୍ଦ ଅଧିକାର, ଦୀର୍ଘ ଜାତି,
କାହାରୁ କାହାରୁ କାହାରୁ, ମରଣୀଦାର ଜାତି,
ଶ୍ରୀ ରେଣ୍ଡ କଂଗଲାଯ, ଆଶ୍ରମିକ କାହାରୁ,
ମହାତନ ଷୋଧନ ପରିଷକ, ପଲାତ୍
କାନ୍ଦିନ ଆଶ୍ରମକ. ପଲାତ୍ କିମ୍ବା କିମ୍ବା

ମଦ୍ବନ୍ଧମ ଆଣ୍ଟାବୁଲ

- ව්‍යුත් අඟතනවලින් ලැබෙන සේවා නිසි පරිදි ලැබේ ද?
 - සේවා සපුයන්නා සහ සේවා ලාභිකාගේ පාර්ශ්වයෙන් සිදු වන අඩු පාඩු මොනවා ද?
 - ව්‍යුත් මග හරවා ගත හැක්කේ කෙරේ ද?

ମେ ପିଲିବଳ କରିବାରକୁ ଗୋଟିଏ ନାହା
ଅବଶ୍ୟକ ମର୍ଦ୍ଦିତଙ୍କ ଲୀମି କିରିଲା

ମୁହୂର୍ତ୍ତ ଗରେନ୍ଦ୍ରାଜ୍ୟ,
ଖୁଣ୍ଡାଳ ହୁ
କିଂଦିକଣ୍ଠିକ
ଲୀଲାଧିନ୍ଦ୍ରାଜ୍ୟ

1. ගෙ තුළපිටත් වන විවිධ කුල වෘත්තීය මට්ටම්, ආගම් සහ ජාතීන්ට අයත් ජන විරෝධවලට වෙනස් කොට සැබුකිමේ ප්‍රව්‍යන්තා හඳුනා ගැනීම සහ ඒවා වැළැක්වීම සඳහා ත්‍රියාන්තක වීම
 2. සර්ව ආගමික වැඩ සටහන්, ආගමික පූඩ්‍රමාරු වැඩ සටහන්, සියලු ආගමිවල හරුයන් ඉස්මතු කෙරෙන කතිතාවක් දියත් කිරීම

සංය්ධිකරිය යනු මිතිසා තීරුමානය කළ සම්පත් සාධාරණ ව බෙදා හදා ගෙන රැඹුම්ගේ ව පිටත් වීම ය සංය්ධිකරික ජීවිතයක් අතිනි වීම යන අතරප්පේදෙයේ පිටත් වීමති.

1. භාණා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සංස්කෘතික දායාද ආරක්ෂණ්‍ය භා ප්‍රවර්ධනය

చిన్నమ గమక పోడు సంచేషించి
సమిపట్ లెన్ మ గమర ఆవేణిక వ్య
సంచేషించి థాగ్యాద పవతి. పూరమిపర్రక
కలు పవతి. పూరింపర్రక తీర్మాను

କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

2. විම ලේඛ්ප කළ වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ වෘත්තීය මට්ටම නැංවීම සඳහා අනුල ආයතන ද සම්බන්ධ කර ගෙන ක්‍රියාකාර් වැඩි පිළිවෙළකට ගා යුතු ය.
 3. ගැමි ජනයාගේ රසවිත්දනය නැංවීම සඳහා සාම්බන්ධ කළා, දුෂ්‍ර කළ සහ ජන කළ ආණ්ඩ සංක්තන ක්‍රියාත්මක කළ යුතු ය.
 4. පුරවැසි සහාවක් සඳහා ව ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් වන ලේඛන, පත පොත, සාම්බන්ධ කෘති, සිනමා හා වෙළි නාට්‍ර බී එෂ්චී. තැබී ඇතුළත් කුමානුකූල පොත් රාක්ෂකයක් පවත්වා ගෙන යැම්ම කටයුතු කිරීම
 5. ජ්‍යෙෂ්ඨ පුස්තකාලයක් ආරම්භ කිරීම

තරුණ නියෝජනය

1. තරුණු ප්‍රජාවට වැඳගත්
වන ගමට ආවේණික වූ
තන්ත්වයන් ද පොදු තන්ත්වය ද
සමාලෝචනය කිරීම
 2. තරුණුයන් විවාරවත් කිරීම
 3. තරුණුයන්ගේ නිර්මාණයිල්
දායකත්වය ගම් සංවර්ධනය
සඳහා ගොඳු ගැනීම
 4. සැලසුම් කිරීමේ දී හා තීත්දු
ගැනීමේ දී තරුණු දායකත්වය
ලබා ගැනීම
 5. තරුණුයන්ගේ කුසලතා සහ නව
නිපැයුම් සංවර්ධනය කිරීමේ
අවස්ථාව ලබා දීම

ජ්‍යෙෂ්ඨ අතිරේකය

6. පොදු විඩි සටහන්වල දී තරේණ දායකත්වය ලබා ගැනීම
7. ගෙවීගෙය, විමර්ශනය හා දැන්ත රස් කිරීම සඳහා තරේණ කම්ටු පිහිටුවීම

ඡමා හා කාන්තා

1. ගමෙහි භූගෝලීය හා සමාජ පරිසරය අනුව විශේෂයෙන් කාන්තාවන්ට, විශේෂ අවශ්‍යතා ඇති අයට සහ දුරුවන්ට අවශ්‍ය සේවාවන් හා සුඩ සාධන සේවා හඳුනා ගැනීම
2. දුරුවන්ට දුරුවන්ගේ පිවිතය ලබා දීම
3. දුරුවන් හා කාන්තාවන් ගමෙහි සමාජ සංවර්ධන කටයුතු සඳහා දායක කර ගැනීම
4. කාන්තා හා ප්‍රාථමික ආරක්ෂා කිරීම
5. කාන්තාවන්ගේ අන්තරී නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, දීරු ගැන්වීම සඳහා කටයුතු කිරීම
6. නොමිලේ සෞඛ්‍ය, පෝෂණ හා මගේ සෞඛ්‍ය සායන පැවැත්වීමට කටයුතු කිරීම

පහතින් පහන දැඳුවෙන පුරුවැකි සහා කතිකාවන

පහන දැඳුවෙනි. විශි මන්දාලෝකය අදුර මැද බුඩා ආලෝක එපයකි. පහතින් පහන දැඳුවෙනි. විවිධ විය පහන් වැටිනි. බුඩා ආලෝක එපය අදුර කපාගෙන පැවතිර ගිය විළි වැටිනි.

වන යහනයෙහි අදුර මැද ඒවින් වූ ආදි මිනිසා, අවුරුදු ලක් ගණනක ඇවිශේමෙන් ආලෝකය සොයා යන ගමන ඇරුමුවේ හිංච්චාවාරයේ මාවත හෙළි පෙහෙලි කර ගැනීමෙනි.

විය භුදුකළා ගමනක් නොව සාමූහික ගමනයි. වැහැයින් මිනිසාට තනි පැවැත්මක් නැත. ඒවිතය සුපුත්පිත කරවීමේ ගක්තිය නිපදවන ඉන්ධන සැකකෙනුයේ සාමූහිකත්වයයෙන් සාමූහිකත්වය යනු සියලු දෙන විසම්මුතියකින් නොව විකම මතයක පිහිටා පුරුව නොහැරේ අනුව කටයුතු කිරීම නොවේ.

මිනිස් සමාජය විවිධත්වයෙන් යුත්ත ය. ඔවුනු ගති ගුණ අතින් විවිධ වෙන්. අවයව සහ ඉහළුයෙන් සමාන ව පිහිටිය ද සිරුතේ හඩායෙන් විවිධ වෙන්. වින්තන විධිය සහ ලෝක දූෂ්චරිය අතින් විවිධ වෙන්. ජාතිය, කානා සහ ඇදහිටි අතින් විවිධ වෙන්.

විසේ වුව ද මේ විවිධත්වය විනිවිද යන පොදු ධර්මතා පවතී. ඉත් ප්‍රධාන ව්‍යුහයේ මිනිස්ත්මයි. අහෙකා ගරු කිරීමයි. සෙනෙහස දැක්වීමයි. අහෙකාගේ වේදනාව සහ සතුව තමන්ගේ වේදනාව සහ සතුව බවට පත්කර ගැනීමයි. අහෙකාගේ සාර්ථකත්වය සේ පිළිගැනීමයි. වැහැත් විවිධ වූ හේතු මත මෙකි සඳුගුණ සම්බාය හඳුනා ගත නොහැකි පරදි යටුපත් වෙමින් පාවති. විනිසා විරැඳුව දේශීංපාලාතා පැවත්ත් තමන් සාතු කර ගන්න පුරුවැයෙකු බිභින් වේ.

තමන්ට සම්ප්‍රදායෙන් හා ව්‍යවස්ථාපිත ආයතනවලින් උරුම විය යුතු බොහෝ දේ නොලබේ අසරනු වූ කළේනි නොපෙනෙන බලවේගවල පිහිට සොයා යමින් කාලය හා දිනය හා අන්ති කරගෙන වඩි විඩාන් අසරනු හාවයට පත් ජන බෙඳීන පුරුවැයියකු තීර්මාණය වේ. තම ජ්‍යෙෂ්ඨයෙන් අහෙකාට බලය පවතා අහෙකා තම අයිතිවාසිකම කඩ කරන විට නිහඹව ඒ තත්ත්වය විදු දුරා ගන්නා පරාජීත පුරුවැයියකු තීර්මාණය වේ.

විරැඳුවැද්වාදියෙකු මරා දුමන විට කැටුම් කිරීම් කා ජය සේඛා පවත්වන තුරිරු පුරුවැයියෙකු බිභින් වේ. මෙබද මිනිස්ත් බහුල වන සමාජයක් ගමන් කරනුයේ ඉතිහාසයේ ආපස්සට ය.

විය හිංච්චාවාරවන් සමාජය සිට මිලේවිඡ යුගය කරා යන ගමනයි. වැහැයින් සංවේදී, විවාරවන් පුරුවැයියාගේ වශයෙන් ව්‍යුහයේ වනුයේ ආපසු ගමන ඉදිරිගමන බවට හැරවීම ය.

සංවේදී, විවාරවන් පුරුවැයිය අදුර මැද ඇල්වෙන පහනක් වැනින් පහන ඇල්වීම යනු පුරුවැයියා රම හදවතෙනි ඇල්වෙන පුද්ගලයෙන් තවත් පුරුවැයියාගේ හදවත ඇල්වීම ය. මෙසේ පහතින් පහන ඇල්වී, පුරුවැයියාගේන් පුරුවැයියාට පුද්ගාලුවෙකය විනිදී විකම වික පහන් වැට්ක් බිභින් වෙයි. පුරුවැයි සහාවක් තීර්මාණය වෙයි.

පුරුවැයි සහාව යනු ගම් ප්‍රජාවගේ ජ්වන පරිසරයෙහි අදුර විනිවිද යන පුද්ගාලු ලෝකයකි. විවිධ මත දුරන විවිධ වෘත්තීන්හි තියැලී සියලු සමාජ බාරා වික් සංගිලුක් යට කිරී උතුරුන පහන භුමියකි. තමන්ට

ඩුන්සි

අතිරේකය

හිමි අසිතිවාසිකම් දිනා ගැනීම සඳහා අවබෝධයෙන් හා විවාරයෙන් කටයුතු කරන ක්‍රියාකෘති පුරවැසියෙකු ප්‍රතිතිර්මාණය කරන වේදිකාවයි. තමන්ගෙන් පවුලට, ගමට, රටට හා මුළු මගත් මානව සමාජයට ඉවුවිය යුතු වශයෙන් පිළිබඳ අවබෝධය පසුවහා හා ඒ අනුව කටයුතු කරන වැට්තෙන තුවත්තින් කටයුතු කරන මිනින් පවුරයි.

පුරවැසි සහා ව්‍යුහය

හිදුනක, ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය ස්ථාපිත නිරිමේ දී පාලකයාගේ පාර්ශවය මෙන් ම පාලකයාගේ පාර්ශවයද වික සේ වැදගත් ය. වැහැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ නාමයෙන් බොහෝ විට සිදුකරනුයේ පාලකයා තමා පිළිබඳ තීන්ද ගැනීමේ බලය හා අයිතිය පාලකයාට පවතා නිහා විමසි. මෙට වෙනස් අයුරීන් ක්‍රියා කරන සමාජයක්ද හඳුනාගත හැකි ය.

ඉපරාත් නාරතයෙහි පැවති ම්‍රිව්‍යවි රජවරූපයේ සම්පූර්ණ වූයේ සාමුහිකව යෝජිව විසිර යාම හා විම තීන්ද ක්‍රියාත්මක නිර්ම ය.

අතිත සම්ප්‍රදායක්ගේ අනාසයෙන් නිර්මිත ඉන්දියාවේ පාඨ්‍රයක් සහා යනු පුරවැසි නියෝජනයෙහි වැදගත්කම ඇර්ථවන් කෙරෙන

තුමයකි. ශ්‍රී ලංකාවේ පැරණි ගම් සහාව ද, පුරවැසි සහභාගිත්වයෙන් තීන්ද ගන්නා කේන්දුක්වානයකි.

ගම යනු රටක පාලන ව්‍යුහය තුළ කුඩා ම පාලන ඒකකයයි. විහෙන් ගමට බලපාන තීන්ද ගැනීමේ දී පුරවැසියාගේ අදහස් හා යෝජනය වෙනුවට ක්‍රියාත්මක වනුයේ ඉහළ සිට පැහැදු කෙරෙනු සැලසුම් ය.

පුරවැසි සහාවක් ක්‍රියාත්මක වන විට විම තත්ත්වය වෙනස් වෙයි. ගමට සේවා සැපයෙන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය දුබල ටු විට වියෙන් ලැබිය යුතු සේවාව පුරවැසියාට නොලැබේ යයි. ස්වේච්ඡා සංවිධානවල ක්‍රියාකාරීත්වය ද වියේ ය. ගමෙයි පවතින තුළගේලීය සහ සාමාජිය පසුඩීම නොසලකා හරිම්න් ක්‍රියාත්මක වන කිසිදු වැසිකටහනකින් ගමට නිසි සේවාවක් ලැබෙන්නේ නැතු.

විහෙන් ගම තුළ ව්‍යවස්ථානුකුලුව ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ද ගමට අනුහා වූ සංවිධාන ආකෘතියක් අනුව කටයුතු කරන්නේ තම ගම තමෙන් ඒකකයෙහි නොරිකාගත අපොතික ජීවන මැටිම වර්ධනය කළ හැකි ය. පුරවැසි සහාවක ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ විවිධ ය.

පුරවැසි සහාව, විවිධ පුද්ගලයන්ගෙන් ආනාශය ලබා ඇතෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තව් වූ අත්දැකිමකි. පුරවැසි සහාව ක්‍රියාත්මක තුළනුයේ කේන්දුස්ථානයක් වනු ඇත.

ගමෙන් උදෙක්ෂිමත් තරුණායේ, කාන්තාවේ ගැමී බුද්ධිමත්තු, කළකරුවේ සහ නව නිර්මාණ හිළුපියේ පුරවැසි සහාව නියෝජනය කරති.

ගමෙන් සංවර්ධන සැලැස්ම සකස්කර පළාත් පාලන ආයතනවලට හා රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙනුයේ පුරවැසි සහාව විෂිති. රාජ්‍ය ආයතන මගින් ගමට ලැබිය යුතු සේවා පිළිබඳ අධික්ෂණය හා අඩුපාඩු මගහරට ගැනීමට මැදිහත්වීම පුරවැසි සහාව මගින් ඉටුවේ.

ගමට ආවේණික වූ ශීර්ෂ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම පුරවැසි සහාවෙන් සිදු කෙරේ. ගමෙන් පරිසර සංරක්ෂණය, ගමට ආවේණික සංස්කරණාය සහා ප්‍රවර්ධනය කිරීමේ මැදිහත්වීම පුරවැසි සහාව මගින් ඉටු කරන ඇත.

පරිසර හිතකාමී ජීවන පිළිවෙතක් ඇති කර ගනීම්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ මගපෙන්වීම පුරවැසි සහාවේ වශයෙන් පුරවැසි සහාව ගමට ඇනුමැම පැවත්ම මාරුන්තික තර්ජනයකට ලක්කර තිබෙන ක්‍රමි රසායන හාවුතය වෙනුවට කාඩ්‍රික ගොවිතැන හා එකාබද්ධ පෙළට පාලනය කෙරෙනි පුරවැසියන් උනන්ද කරවීම පුරවැසි සහාවේ වික් අරමුණකි. පුරවැසි සහාව ගමට ඇනුමැම හා සාහිත්‍ය කළ රසවීන්නයේ කේන්දුස්ථානයක් වනු ඇත.



යුතුස්

අතිරේකය

දේශීනාජා වැඩිසටහනෙහි තීරසාරන්වය උදෙසා විහි සිවිවන අදියර ගටහේ පුරවැසි සහා පිහිටුවේමේ අවස්ථාවට සහනාගිවෙමින් විකල්ප ප්‍රතිපත්ති කේත්දුයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්ෂසේති සරවතමුත්තු මහතා මෙසේ පැවසීය.

ආත්ම්ඩ් වෙනස් ව්‍යුතාන් පුරවැසි බලය වෙනස් නොවේ

පුරවැසි සහාවක නියෝජනය විය යුත්තේ පුරවැසි අපේක්ෂාවයි. පුරවැසි දේශපාලනයයි.පුරවැසි සහාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කාර්යාලය ස්ථානයයි.ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියාගේ ප්‍රාර්ථනය විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාද පාලනය,විසර රිකට වරක් ලෙනයි දිනුමක් ඇඳීම තොවී.විය සකස් වී ඇත්තේ පුරවැසි ක්‍රියාකාරිත්වය මත්දායාම් විම හේතුවෙනි.ප්‍රජාවේ ඉතාම කාර්යාලය කත්ඩ්බූයම පුරවැසි සහාවේ නියෝජනය වූ විට මේ තත්ත්වය වෙනස් වේ.

ආත්ම්ඩ් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කරන වැඩ සටහන් රැසකි.මෙවායෙනි මුදල් පරිහරණය සිදු වන්නේ කවරකාරයෙන්දීවය පරිහරණය කරන අයුරු පුරවැසියාගේ පරීක්ෂාවට ලක් විය යුතුය. උඩා ගැනෙන් ගත්වීම් ඉත්දියාවේ තොරතුරු ඔබ ගැනීමේ අයිතිය ප්‍රාදේශීය මට්ටමෙන් පංචායත් තුමය ඔස්සේ තහවුරු කර ඇත.පංචායත් සහා තුළ මේ අයිතිය වෙන වෙනම තහවුරුකර ඇති නිසා දුෂ්චාරු හා විංචාවලට බාධා පැමිණා තිබේ. දකුණු ආසියාවේ සියලුම රට්ටිල් තොරතුරු දැනගැනීමේ

අයිතිය පිළිබඳ පණත් සම්මත කරගෙන ඇත. මේ පණත්වල යම් යම් වෙනස්කම් ඇත.විහෙන් විම ප්‍රතිපත්තිය විදෙශන්ය.තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පණත් හි ලංකා ප්‍රාදේශීලිත්තුවේ බඟතර ජන්දයෙන් ප්‍රතික්ෂේප විය. මේ නිසා විංචාවට දුෂ්චාරු මග විවර වී ඇත.ලංකාවේ පාරවල් කාපටි කිරීමේ ද තිලෙ මීටරයකට යන වියදුම් පාරෙන් පාරට වෙනස් ය. විහෙන් විය පරීක්ෂා කිරීමේ භාඩියාවක් පුරවැසියාර නැත.දේශපාලනය වෙනස් වෙයි.ආත්ම්ඩ් වෙනස් වෙයි.විහෙන් පුරවැසි සමාජයක් නිර්මාණය කළහොත් පුරවැසි බලය වෙනස් තොවයි. ප්‍රජාව සමඟ කනාකරමින් ප්‍රජාවගේ අවශ්‍යතා ගේරේම් ගනීම් තැන් පුරවැසියාර සමාජයක් ඇති නිසා දැනගැනීමේ විය යුත්තේ මුදල් අයිතියාග්‍රහණය ඇති නිසා දැනගැනීමේ විය යුතුය.



විකල්ප ප්‍රතිපත්ති කේත්දුයේ ප්‍රජා සහනාගිත්ව වැඩිසටහන් එකකයේ ජේස්ත්ද් පර්යේෂක ලැයනල් ගුරුණෙන් මහතා ඉත්ත්වූ අදහස්....

පුරවැසි ක්‍රියාකාරිත්වයක අරමුණා මනුස්සකමයි

පුරවැසිය සවිබඳ ගැන්වීම කාලීන සමාජ අවශ්‍යතාවයක්. විය වන්ඩාරියක් ලෙස සැලකිය යුතු නැතැම. විමෙන් ම විය රාජ්‍ය තොවන සංවිධානයක් යටෙන් ක්‍රියාත්මක වන සම්බිජියක් ද තොවී. විය ව්‍යාපාරියක සීමාවෙන් ඔබධාර විනිදුම් ක්‍රියාවලියකි. විනිසා මෙය ක්‍රියාත්මක කරවන්නන් හැටියට රාජ්‍ය තොවන සංවිධාන හා වන්ඩාරි මානසිකත්වයෙන් ඉවත්විය යුතුය. මුදල් මගින් පමණක් පුරවැසි ක්‍රියාකාරිත්වය

සාර්ථක කරගත තොහැරියි. විය සීමිත කත්ඩ්බූයමකට කළ හැකි දෙක් ද තොවී. පුරවැසි ක්‍රියාකාරිත්වයක අරමුණා විය යුත්තේ මනුස්සකම අගයන සමාජයකි. විදිගෙකාට පිරිනමන ගැන්වය විහි ප්‍රතිව්‍යායයි. මනුස්සකම මතුකර ගැනීමට පුරවැසි සහාව අසමත් වන්නේ නම් මේ උත්සාහය අපගේ යනු ඇත. එඩැවින් අපි මිනසත්කමින් පිරිපුන් පුරවැසි ක්‍රියාකාරිත්වයක් අරමුණා.



କେବେଳ କାହିଁରେ
କାହିଁରେ କେବେଳ

දෙමළ පාසල්වලට තවමත් දෙමළ හාජාවෙන් වකුලේඛ නිස

ବ୍ୟାକୁନୀ
ମିଶନ୍ - 2014.03.23

ලිතුරු හා නැගෙනහිර පළාත්වලට පරිනාමීව දෙමළ වැසියන් බඩුලට ජ්‍යවත් වන පළාත ලෙස මධ්‍යම පළාත සළකනු ලැබේ. මහනුවර, මාතලේ සහ තුවර්වීලිය යන දිස්ත්‍රික්ක රිට ඇතුළත් ය. ඉන් 52%ක් දෙමළ ජනතාව ජ්‍යවත් වන්හේ තුවර්වීලිය දිස්ත්‍රික්කයේ වන අතර මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල දෙමළ ජනතාව ජ්‍යවත් වෙති. තවද මධ්‍යම පළාත තුළ දෙමළ මාධ්‍ය පාසල් පිහිටා ඇති නමුත් බොහෝ දුරට දෙමළ මාධ්‍ය පාසල්වල ලැබෙන ව්‍යුත්තේන සිංහල මාධ්‍යයයෙන් පමණක් ලැබෙන ධිවට වෛද්‍යනා කෙරේ.

"දෙමල භාෂාවට නිසි තනු ලබා දිය යුතු" අනුව යම්ත් වර්ෂ 1970 දී විවකට අධ්‍යාපන අමාත්‍යාචාර්ය වූ දිව්‍යගත බඳුනුසින් මහුමැද් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාජාධයේ දෙමල අංශය පිහිටුවනු ලැබේ ය. වහි ප්‍රථම අධ්‍යක්ෂවරයා වශයෙන් ලබාවුමන අයිරේ මහතා පත් කෙරීන්. මුස්ලිම අංශයට සම්ම සහ ව්‍යුතකරයේ පාසල් සඳහා ඉරා ශිවලිංගම් යන මහත්වරු අධ්‍යක්ෂවරයෙන් ලෙස පත් කෙරීන්.

හිටපු ජනාධිපති ඊ.අර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදී 1988 අනුමුදුම වසවස්ථා සංශෝධනය පරිදි රටේ පරිපාලන භාෂාවන් ලෙස සිංහල සහ දෙමළ භාෂාවන් ද සම්බිජිඩිකරණ භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ද පිළිගැනීති. උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාවන් පරිපාලන කරුණු කිදු කළ හැකි වන අතර 25%ක් දෙමළ ජනතාව ජ්‍යවත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාවෙන්ද පරිපාලන කරුණු සිදු කළ යුතු බව සඳහන් වේ.

କୁଣ୍ଡା ପରିଵର୍ତ୍ତନକୁଣ୍ଡନେଟ୍ ହିତକୁଣ୍ଡନେଟ୍

භාණාත්මක
විරක්ෂරී - 2014.03.23

රජයේ දෙපාර්තමේන්තුවල හාංචාපරිවර්තන කටයුතු සිදු කිරීම සඳහා නිලධාරීන් පත් කර ගත හැකි යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ව්‍යුලෝධනයේ දක්වා ඇති අතර ඒ වෙනුවෙන් සිව්වන්ට ගෙවීම් සිදු කිරීමට ද බලයක් තිබේ. නමුත් අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුව අභ්‍යන්තර හාංචා පරිවර්තනයන් පත් හොඳ නිකරුණෝ කාලය ගත කිරීම හේතුවෙන් මෙම ප්‍රාස්ථාවලට විවෘත දූෂ්ඨකරුවන්ට මුහුණා පැමුව සිදුව තිබේ.

විදුහල්පතිවරයෙන් වෙනුවෙන් පවත්වනු ලබන රස්සේම්වලදී වික පැමිණෙන ත බහුතර ජාතීන්ට අයෙන් නිලධාරීන් තමන් විසින් සිදු කරනු ලබන දේශන දෙමළ හාජාවලන් පැහැදිලි කරන ලෙසට විදුහල්පතිවරයෙන් ඉග්ලා සිටින බව පැවසේ. විදුහල්පතිවරයෙන් වැඩෙනියක නිර්තව සිංහන් වන අතර වික වික පුද්ගලියෙන්ගේ කට්තන පරිවර්තකයින් නොවන බව විදුහල්පතිවර ඔවුනට ඒත්තු ගැන්විය යුතු ය. මේ අවස්ථාවේදී පෙර දුවසක සිදුවූ සිද්ධියක් සිහිපත් කළ යුතු ය. 1990 ගණජ්වල හැටන් අධ්‍යාපන ක්‍රාමයේ අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දුරක්ෂ බහුතර ජාතිකයෙකු විසින් විදුහල්පති රස්සේමකදී පාර්මික අධ්‍යාපන විෂය හාර අධ්‍යක්ෂවරයෝගු කැදාවා තමන්ගේ කතාව දෙමළ හාජාවට පරිවර්තනය කරන ලෙස ඉග්ලා සිටි අවස්ථාවේ දී විය තමාගේ රාජකාරියක් නොවන බව පවසා ඇතු විසින් විය ප්‍රතික්ෂේප කරනු ලැබේ ඇත. අධ්‍යක්ෂවරයාගේ නියෝගයට පිවුපෑම පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අදාළ පාර්මික විෂයනාර අධ්‍යක්ෂවරයාගේ විමසු විට ඔහු පෙන්වා දී ඇත්තේ හාජා පරිවර්තකයෙකු පත් කළ හැකි බවත් විසේ පරිවර්තනය කරනු ලබන වචනයකට නිශ්චිත ගණනක් ගෙවීම කිරීමට බලයක් තිබෙන බවත් ය. ඒ අනුව ඉන්දානි ජයරත්න් නමත්ති ගුරුවරය ද්‍රවයේ වරුවක කාලයකට තිදුනක් කර හැටන් අධ්‍යාපන ක්‍රාමයේ හාජා පරිවර්තකයෙකු ලෙස පත් කෙරීන්. මෙටැනි ක්‍රියාමාරුග ගෙනු බෙන්හේ නම් ගුරුවරයෙන් සහ විදුහල්පතිවරයෙන් මුහුණාපාන ප්‍රජාතාන්ත්‍රික මෘගහරවා ගත හැකි ය.

ନୁଵ୍ଵରଲିଙ୍ଗେନ୍ ଟେମଳ ବିଜାପ ନିକି ତୁଳନ ନାହିଁ

ଶ୍ରୀନ୍ଦୁତଙ୍ଗମି

විරක්සරී - 2014.03.23

මධ්‍යම පළාතේ නුවරුවිලිය දිස්ත්‍රික්කයේ 58%ක් දෙමළ ජනතාව පිටත් වන අතර දෙමළ මාධ්‍ය පාසල් විශාල සංඛ්‍යාවක් ද පිහිටා තිබේ. නුවරුවිලිය අධ්‍යාපන කළුපයේ දෙමළ මාධ්‍ය පාසල් 125ක් ද, හැටැහැ අධ්‍යාපන කළුපයේ පාසල් 108ක් ද, නගරන්දෙකා අධ්‍යාපන කළුපයේ පාසල් 12ක් ද, වලපනේ අධ්‍යාපන කළුපයේ පාසල් 30ක් ද, කොත්මලේ අධ්‍යාපන කළුපයේ පාසල් 40ක් ද පිහිටා තිබේ. මෙහි ලක්ෂයකටත් අධික සිසුන් අධ්‍යාපනය ලබන අතර භාරාසියයක් පමණ විදුල්ප්‍රතිවර්තන් ද, පන්දුසකටත් අධික ගුරු පිරිසක් ද, අධ්‍යාපන අධ්‍යක්ෂවරය නිස්නවදෙනෙක් සහ ගුරු උපදේශකවර්තන් 100ක් ද දේවය කරති.

නමුත් විද්‍යහලුපතිවරුන් සඳහා පැවත්වෙන රුස්කීම් භා සම්මින්හු තො බොහෝ විට සිංහල භාෂාවෙන් පවත්වන ලබන බවත්, කළුතරකින් සමහර සේවානවල පමණක් භාෂිකව භාෂා පරිවර්තනය සිදු කරන බවත් පැවතේ. විම නිසා රුස්කීම් අවස්ථාවන්වල ඉදිරිපත් කරන ලබන කරුණු පිළිබඳව විද්‍යහලුපතිවරුන්ට සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම අපහුන ඊ තිබේ. නවද පරිවර්තනය කළ යුතු යැයි ඉදුරුම් ඉදිරිපත් කළ ද සරල සිංහල භාෂාවෙන් කතා කිරීම නිසා ශිනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැකි යැයි පවසා කර අර්ථ බව පැවතේ. මෙහි දී මැද වශයෙන් සිංහල භාෂාව දුන්නා සමහර 'දෙමුල පතිච්ච' විසින් පරිවර්තන කටයුතු සිදු කරන ලබන අවස්ථාවලදී කාලය කා දුම්මු ඔහු බව ද පැවතේ.

ତବିଦି ଅଧିକାରନ ଅମ୍ଭାରକ୍ୟାଙ୍କ ହା ପାଲନ୍ ଅଧିକାରନ ଅମ୍ଭାରକ୍ୟାଙ୍କ ଯେତେ ତିକ୍ରତ୍ କରନ୍ତୁ ଦିବନ କମଳାର
ବିକ୍ରତ୍ତେବିନ କ୍ଷିଂହାଲ ହା ଦେଇଲାଗ ହାତାଵେନ୍ ଲେଇଛି ଦ ଶିଥିତେ ବୋହେଁ ବିକ୍ରତ୍ତେବିନ ତୁରେଇଲୁ କ୍ଷିଂହାଲ ହାତାଵେନ୍
ପାଠନାକ୍ ଲାଗେନ ଦିବ କିମାରେ. ମେଣ୍ ତେବେବିନ୍ କ୍ଷିଂହାଲ ହୋଇଥିବା ଦେଇଲା ବିଦ୍ୟାଲ୍ୟପାଠିଲାରେହେଁ ତିଥିର୍
କେନେବୁଣେ କଣ୍ଟାର ଆଶୀର୍ବାଦ କ୍ଷିଂହାଲ ଆଶି ଦିଲା କିମା କିମା ହାତାପାଠିଲାରେହେଁ ଲେଇଲାଏନ୍ ମୁଢ଼େ ଲାଗେ କିରୀମାର କ୍ଷିଂହାଲ
ଆଶି ଦିଲା ବିଦ୍ୟାଲ୍ୟପାଠିଲାରେ କିମା କିମା କିମା କିମା ପାଠ କରନ୍ତି. ଲାମ ତିକ୍ରା ଲାଗେନ ଲାଗେନ ଲାଗେନ ଲାଗେନ ତିକ୍ରା
କଲାର ପିଲାନ୍ତର୍ କାରୀମାର ହୋଇଦିଲ ତତ୍ତ୍ଵରେଖାକ୍ ମତ୍ତୁଲାହ ଦିଲାତ୍ ଶିକ୍ଷା ହାରାରେତ୍ତୁ କୋର ତମ ପାଠାଲ୍ୟଲାର ଲାଗେନ ପ୍ରକାଶ
କିମିତ୍ ହୋଇଦିଲ କାରୀମାର ମତ୍ତୁ ଲାହ ଦିଲାତ୍ ଶିକ୍ଷା ପ୍ରକାଶ କରନ୍ତି.

දෙමළ පාසල් හා දෙමළ භාණුව නොකළකා හැරලා

ଶୁଣୁତାଙ୍ଗମି


විරක්ෂරී - 2014.03.23

ନୁପୁରପିଲାଙ୍କ ଅଧିକାରନ କଲାପଦେ ବିଭୁତର ଉଚ୍ଚଯେନ୍ ଦେମଳ ମାଦିନ ପାଶକ୍ର ପିତିରୀ ନେବେନ ନାମ୍ରତ୍ନ ବିଭୁତର ଶାରୀକିକଣ୍ଠ ଅଧିକାରନ ଅଧିକାନ୍ତ ଉଚ୍ଚଯେନ୍ କିପିପ୍ରତ୍ୟ କରନ ଆତର ଅନ୍ତିରେକ ଅଧିକାନ୍ତ ଉଚ୍ଚଯେନ୍ ମିହି ଦୀ. ରୂପରତ୍ନକୁ ନାମ୍ରତ୍ନ ଅଧିକାରନ କରନ୍ତି ଏଇ ଜେହିକି କରନ୍ତିଲେ ଯ. ଏଥିତି ଅଧିକାରନ କଲାପଦେ ପ୍ରତିମ ଉତ୍ତର୍ଦୟ ସମ୍ମିଳନକୁ ମିହି ଏତି ଦେମଳ ପାରୀକଣକୁ ବିନ ଶିତି. ରେଂଗରୁରୀ ନାମ୍ରତ୍ନକୁ ପାତ୍ରିତିରେ ଲୈବି ଦେଲେଖାଵିନ୍ ଶିମ ତଥାନ୍ତର ଦୂରୋତ୍ସାହି ଯ. ଦେଇପାଲକଣକୁ ନାମ୍ରତ୍ନିର୍ମିତ କିରିମରି ଆକମନ୍ ବୁ ବୈନିନ୍ ଛିନ୍ ଚିରୁ ଚିରୁନ ମାରୁ କେରଣୀ. ଛିନ୍ତରେନ୍ ପକ୍ଷ ରୂପରିଂଗି ମନତ୍ତମିଯ ଶିମ ତଥାନ୍ତରରେ ଜେହିକି କିମ୍ବା ଯ. ଆଜ ବିକ୍ରାମ ଜେମେନ୍ ଅନନ୍ତରେ ବେ ଦୀ. କିନାପରି ଲହତ୍ତମିଯ ପତ୍ର କରନ ଲୁଦ ଆତର ଆଜ ପକ୍ଷକିମ୍ବା ମାକହେନ୍ ହାଜିଦି ଅନନ୍ତରକିମ୍ବା ମିହ କିମ୍ବା ଯ. ଆଜରେ ପ୍ରତିଶ୍ରୀମିତ କିମ୍ବା ମିହ କିମ୍ବା ଅନ୍ତର ଶାରୀକିରା ଏଇରେ କିମ୍ବା ନାମ୍ରତ୍ନ ପତ୍ର କରନ ଦେଇ.

මෙමස හටත් අධිකාපන කළුපයේ අධිකාශ තහවුරුක් පුරුෂපාඩු වූ විට ව්‍යවහාර දෙමළ අධිකාපන අමාත්‍යාචාර්ය ලෙස දෙමළ අයෙකු සිටී නම්ත් ඔහු විසින් නිසි පියවර නොගැනුණු බැවත් නැවත හැරත් අධිකාපන කළුපයට දෙමළ ජාතිකයෙකු පත්වේද යන්ත් පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබේ. හැරත් කළුප අධිකාපන අධිකාශවරිය ලෙස සේවය කරන තැනැත්තිය තව දින තිබූයෙකින් විශාල ගැමට නියමිත බැවත් වහාම දෙමළ අයෙකු පත්වේදමට පියවර ගැනීමට අපොගාසන් වුවහොත් අනාගතයේ දී දෙමළ අයෙකු පත් කරන බැවත් තිබෙන අවස්ථාව ඇතිම වන ඇත.

ତଥିଲୁ, ମଦିନାମ ପାଲୁର୍କ ସହୀବ ପିଣ୍ଡିଲିବନ୍ତୁ ଲାଭୁ ଦ୍ୱାରା ପାଠିଲା ଅବିନିଷ୍ଠିତ ପାଇସି ଦେଲିଲା ଅଦ୍ୟାପରି ଆମାରକୁଣ୍ଡଯ ଉତ୍ସବରେ ପାଇସି ତଥାପି ମଦିନାମ ପାଲୁର୍କ ସହୀ ଶତଙ୍କରେଣ୍ଟ ଅନନ୍ତରରେ ଅଣିମି ବିଦ୍ୟ. ଯାତିକିଷି ଦେଖି ଆଗର ଦୂରେନହିଁଲେଖି ଶିଦ୍ୟ ଅପର ଅଣିମି ବି ପିଣ୍ଡିଲିଲା ଦେଇ.

මධ්‍යම පළාත් අධිකාරීන ඇමරිකාවා වශයෙන් මහ ඇමරික සර්ත් ඒකතුයක මහතා කටයුතු කරයි. සිඹුගේ පාලන කාලය තුළ දෙමුල පාක්ස් සහ දෙමුල භාෂාව නොසකුතා නරුණ ලැබේමේ බේදාවාචකය තවදුරටත් සිදු නොවිය යුතු ය. පළාතේ මහ ඇමරිකාවා වශයෙන් සිඹු දෙමුල භාෂාවට නිසි තෙන ලබා දීමට ඉදෑරපත් විය යුතු ය. ඒ සඳහා වහන අවශ්‍යතාවය භා පීඩනය දෙමුල දේශපාලකයින් ඇති කළ යුතු ය. මධ්‍යම පළාත් සහාවේ දෙමුල කතා කරන මෝරිවරුන් දායත් දෙනෙක් සිරින් අතර තුවරව්ලිය දිස්ක්‍රික්කාගේ කැඩිනරි ඇමරිකරයෙක්, නියෝජ්‍ය ඇමරිකරයෙක්, පාර්ලිමේන්තු මෝරිවරුන් තුන්දෙනෙක් සහ ප්‍රාදේශීය සහ සහායතාවරුන් දෙදෙනෙක් හා නගර සහ සහායතාවරයෙක් යනාදි වශයෙන් දෙමුල දේශපාලන නියෝජ්‍යයින් සිරිති. අපගේ භාෂා අයිතින් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සියලු දෙනා වික් වී ක්‍රියා කිරීම ප්‍රතිඵලිය වේ.



Virakesari Tuesday, March 18, 2014 9-19

தமிழ் மொழி தெரிந்த கிராம
சேவகர்களுக்கு தட்டுப்பாடு

(உடப்பு நிருப்பு) புத்தவம் மாவட்டத்தில் புதியதாக கிராம சேவையாளர்கள் நியமிக்கப்பட்டன. வர்களில் 167 பேரில் சிறுபான்னையும் சேவ்வர்களில் முஸ்லிம்கள் 7 பேரும் ஒரு குழுமமுருமே நியமிக்கப்பட்டுள்ளார்கள். இம்முசுமைப்பட தமிழ் உள்ள பல தமிழ் கிராமங்களில் தமிழ் மொழி தமிழ்த் திராம சேவையாளர்களுக்கு தட்டுப்பொடு நிலவில் வருகின்றது. ஆனால் புதியதாக தெரிவிக்கப்பட்டு கிராம சேவையாளர் நியமவத்தில் நியமிக்கப்பட்டு புதுக்கிணக்கப்பட்டு உள்ளாக விசிவம் தெரிவிக்கப்படுகின்றது.

நான் கிராம சேவையாளர் பதவிக்கு பல முறைகள் போட்டு பரிசையில், கவுந்து காண்டு தகுதிகள் பெற்றிருக்கின்றன. கூட ஏரா ஒரு தமிழர் மட்டும் நியமிக்கப்பட்டு உள்ளது என்பது இம்முசுமைப்படத்தில் தமிழ்களுள் இல்லையா என்று கூட கேள்வி எழுப்பப் படுகின்றது. இம்முசுமைப்படத்தில் நியமிக்கப்பட்டுள்ளதை தெண்டர் ஆதிரியர்களுக்கான மயன், உதவி முகாமையாளர்களுக்கான மயன், பாட்டாரி ஆசிரியர் நியமனம், நிலிகுதி உதவி போன்றத்தைப் போன்ற வளேஷான் பதவிகளுக்குக் கூட தமிழர் சினிமா மாதிரிகள் பக்காவர்பாக ஈடுத்தப் படுவதுகின்றது.

සිංහල නොදුන් නිලධාරීන්ගේ
දෙමළ මාධ්‍ය ඩිජ්‍යෝන්ල් පාඨමාලාව නිම වේ

විරකේසරි - 2014 මාර්තු 04

මධිකලපු කළුලධිය පොලිස් පූජාත්‍ය පාසලේ දෙමළ මාධ්‍ය ඩිජ්‍යෝන්ල් පාඨමාලාව සාර්ථකව නිම වේ ඇත.

මොවුන් දෙමළ මාධ්‍ය ඩිජ්‍යෝන්ල් පාඨමාලාව නිම කිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය මධිකලපු කළුලධිය පොලිස් පූජාත්‍ය පාසලේ දී පැවත්වීනි.

7 වැනි අදියර යටතේ දෙමළ භාෂා පාඨමාලාව සම්පූර්ණ කර පිටව යෙම නිමිත් කර ගෙන පැවත්වූ උත්සවයට මධිකලපු සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාර්ථ්‍යන්හි සහ මධිකලපු සහකාර පොලිස් අධිකාරී තක්මණ අනුරූපීය, මධිකලපු කළුලධි පොලිස් අභ්‍යන්තර විදුහල් භාර නිලධාරී කේ.දිනේන් කුමාර, දෙමළ මාධ්‍ය ඩිජ්‍යෝන්ල් පාඨමාලාව භාර නිලධාරී ඒ. පෝරීන්බරුසා, කාන්තානුවී පොලිස් ස්පානයේ ස්පානයිපති පො.ප.අඡින් ප්‍රසත්තන්හි ඇතුළු පොලිස් නිලධාරීන් සහ දෙමළ භාෂාව සම්පූර්ණ කළ පොලිස් නිලධාරීනු ඊට සහනාගි වූහ.

මේ අවස්ථාවට 7 වැනි අදියර යටතේ දෙමළ භාෂා පාඨමාලාව සම්පූර්ණ කළ පොලිස් නිලධාරීනු 109 දෙනෙක් පාඨමාලාව නිම කර පිටව තියන. මෙම උත්සවයේදී දෙමළ භාෂාව සම්පූර්ණ කළ පොලිස් නිලධාරීන්ගේ කළ ආගයන්ද පැවත්වීනි. දෙමළ භාෂාව හඳුරා පිටව යන සිංහල පොලිස් නිලධාරීන් 114 දෙනෙක් අතරින් 8 දෙනෙක් පොලිස් අධිකාර්වරු වෙති.

දෙමළ බණ්ඩුන් මේ උපදෙස් දෙන්න

ලක්චිම - 2014 මැයි 12

ගොඩී ගිගනජාරවීවි

බොරුල්ල, බත්තරමුල්ල මාර්ගයේ පාලම අලුත්වැඩිය කිරීමේ මාර්ග උපදෙස් පුවරු පිළිබඳ දැන්වීම්වල අභාස උපදෙස් භාෂා තුනෙන්ම යොදන ලෙස පාතික භාෂා හා සමාජ එකාබ්දීතා අමාත්‍ය වාසුදේශ්වර භානායක්කාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියට සහ අභාස කොන්ත්‍රාත් සමාගමට දැනුම් දී තිබේ.

අභාස උපදෙස් සහිත දැන්වීම් වල දෙමළ භාෂාව යොදා නොතිබීම පිළිබඳව උක් ඇති පැමිණිලි පරිසා කිරීමෙන් අනුරූපව අමාත්‍යවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත. මාර්ග යොළ හෝ පාලමක් පුරිසංස්කරණය කිරීමේ දී වම මාර්ගයේ ගමන් ගන්නා පදිඛයන්ට භා වාහන බාවකයන්ට උපදෙස් ලබා දීම සඳහා ආරක්ෂක නිවේදන ඇතුළත් පුවරු ස්ථාන කිරීම පිළිගන් මාර්ග නිතියක් වේ.

පස්ගොඩ දෙමළ ජනතාවට නිවාස පහසුකම් ලබාදෙන්න

ඉංකාඩිප 2014 මැයි 21

දුෂ්කන්ධ ගෝගනවීව

උරුජ්බොක් මාතර

මාවරුල, කොබේමල්ල, කිරීම්පන පුදේශවල තේවතු ආණ්ඩව පිවත්වන දෙමළ ජනතාව වසර ගණනාවක් වාසය කරන්නේ විකර්ණ සෙවීලි කර ඇති ඉතාමත් කුඩා නිවාසවල ය. ඔවුන්ගේ දුරටත්වාත් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අසිරි ය. ඔවුන්ගේ දුරටත්වාත් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අසිරි ය.

පස්ගොඩ ප්‍රාදේශීය සභාබල පුදේශයේ පිවත්වන දෙමළ ජනතාවට පිටත් වීමට සුදුසු නිවාස කුමයක් ලබා දීමට කටයුතු කරන ලෙස අභාස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.



ବୈରୁତର ହାତ୍ମା କମିଟି ଆରଣ୍ୟ

වංකාවේ ඇති ද්විනාජා ප්‍රදේශීය ලේකම් අතරින් කලුතර දිස්ත්‍රික්කයේ ඇත්තේ විකම ද්විනාජා ප්‍රාදේශීය ලේකම් කොට්ඨායකයි. ඒ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨායයයි. මේ වන වට මිට අනුබද්ධව ග්‍රාමයේවා වසම් රෝසක නාජා සම්භි ගෙවිනාගා තිබේ. මැයි මාසයේ සිට ආරම්භ කරන ලද මෙම නාජා සම්භි පිහිටුවෙමේ වැඩිස්වහන ඉදිරියේ දී තවදුරටත් ව්‍යාප්ත නිර්මාතා තියුම්ත ය.

බේරුවල පුද්ගලයෙහි මෙම භාෂා සම්බන්ධීත්වාමේ විශේෂ වැදගත් කම වන්නේ මෙම පුද්ගලයේ පවතින භාෂා විවිධත්වය මෙන්ම සංස්කෘතික විවිධත්වය ද හෝතුවෙති.

සිංහල හා මුද්‍රිත් විකාර ජනගහනයක් මෙම පුදේශයෙහි ජීවත් වන බැවින් ඔවුන් අතර ජාතියේද්‍රවාදී හැඟීම් කුණුගත්වා ගටුම්කරු තත්ත්වයක් ඇතිකිරීමට සම්බන්ධ අන්තවාදී බලවේග වර්ණවර උත්සාහ කර තිබේ.

විවැති පරීක්ෂණයක් තුළ මෙම පුදේශයේ ද්‍රව්‍යභාෂා සම්ති පිහිටුවේමේ වැදගත්කම වහ්නේ ව්‍යුතික් මෙබදු ගැටුමකාරී තත්ත්වයන් අවම කළ හැකි බැවිනි. මෙම භාෂා සංගම් ද්‍රව්‍යභාෂා අයිතින් පිළිබඳ හැරැණු විට සංස්කෘතික විවිධත්වය භාරාතීන් අතර විකුණුන්හාවය වෙනුවෙන් ද පෙනී සිටී.

මෙම සඳහා සම්ති ගොඩනගැනී පුදේශ වන්නේ මාලෝවන්ගොඩ, පාදාගොඩ, කාලවිල, බුඩුවන්ද, මරක්කලාවත්ත, අඹුවිය, හළුකුලවිල, ගන්ගම ගොවින්දවත්ත, පිංගේන පනහදය යන ගුමස්වා වසම් ය.

මෙම භාෂා සම්බන්ධ මගින් දෙමළ බස හැඳුරුම සහ ප්‍රදේශයේ වාර්ගික කණ්ඩායම් අතර ජාතික සම්බන්ධ උදෙසා අවශ්‍ය සංස්කරණීක තුවමාරු වැඩසටහන් කිරීත්මක කිරීම සඳහා ද යොමුවනු ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේත්දුයේ ප්‍රජා සහභාගිත්ව වැඩසටහන් අංශය මෙම හාමා සම්බ්‍රිත වැඩ සටහන් සම්බන්ධීකරණය කරයි.



18 වන රාජ්‍ය ලමා නාට්‍ය දැලෙල කදහා
පිටපත් භාරගැනීම අවසන් වේයි

18 වන රාජ්‍ය ප්‍රමා නාට්‍ය උපේල ලබන සැපේතැමිබල් මස දී ආරමුණ වීමත තියමින ය. 2014 වකවේ පැවත්වෙන රාජ්‍ය ප්‍රමා නාට්‍ය උපේලට අදාළ ප්‍රමා නාට්‍ය පිටපත් භාර ගැනීම පසුගිය අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් වූ බව සංස්කෘතික දෙපාර්තමේන්තුවේත් නාට්‍ය අනුමත්වීලයෙහි ලේකම් රුවුවින් මහම්පෙර මහත්මිය පැවසී ය.

මෙම අනුව සිංහල සීමිත අංශයෙන් නාට්‍ය පිටපත් 94ක්, සිංහල විවෘත අංශයෙන් පිටපත් 72ක්, දෙමළ සීමිත අංශයෙන් පිටපත් 20ක්, දෙමළ විවෘත අංශයෙන් පිටපත් 11ක් හා ඉංග්‍රීසි සීමිත අංශයෙන් පිටපත් 18ක්, ඉංග්‍රීසි විවෘත අංශයෙන් පිටපත් 10ක් ද ඉදිරිපත් වේ ඇත.

හාරගෙන ඇති ප්‍රමා නාට්‍ය පිටපත් මේ වන විට සම්ක්ෂණ කටයුතු සඳහා ගොදාවා ඇත. පසුගිය වසරට වඩා මෙම වසරේ දෙමළ ප්‍රමා නාට්‍ය පිටපත් වැඩි ප්‍රමාණයක් ලබා ඇති බව මනම්පේර මහත්මිය අප කළ විමසුමේ දී කියා සිටියේ ය. පසුගිය වසරේ සංස්කරණික කටයුතු දෙපාර්තමේන්තුවේ මධ්‍යතන් වීමෙන් උතුරු නැගෙනහිර පළත්වල නාට්‍ය වැඩුමුල් පැවත්වීමත්, විසින් ලබාගත් දැනුම, අවබෝධය මත දෙමළ නාට්‍ය කරවන් ප්‍රමා නාට්‍ය පිළිබඳ එශේෂ උනන්දුවක් දක්වන්නර ඇතැයි ලේකම්වරය විශ්වාසය පළ කර සිටිය.

මෙම වසරේ ලෝක ප්‍රජා දිනය පදනම් කරගෙන රාජ්‍ය ප්‍රජා ප්‍රජාවල් සම්මාන ප්‍රධානේන්ස්සවය පැවත්වීමට කටයුතු යොදා ඇති බවද ඇය වැඩිදුරටත් පවතා සිටියා ය.

සභාපතින් සඳහා සෙනෙටිරත්තේ

ବିଜ୍ଞାନ
ପରିଚୟ



තම භාෂාව අමතක කළ මියන්මාරයේ දෙමළ ජනතාව

කලකට පෙර බුරුමය
ගෙස හැඳුනු ලබූ
මියන්මාරයේ පිටත් වන
දෙමළ ජනතාවගෙන්
බහුතරයක් අද දෙමළ
භාෂාවෙන් උවීමට හෝ
කියවීමට හෝ කතා තිරිමට
හෝ නොහැකි තත්ත්වයේ
සිටිති.

වසර 50කට පෙර බුරුම
රජය විසින් දෙමළ පාසල්
වසා දුමන දෙ බැවින් මෙම
තත්ත්වය උච්චා ඇති බව
පැවසේ. දෙමළ සාම්ප්‍රදායික
ඇඳුම ගෙස සැලැකෙන කාර
හැද සිටි දෙමළ ස්ථීන්
දිග හිසකේ සම්භින්
මල්වින්ද සැරසි සිටි
නමුත් දෙමළ වචනයක් හෝ
නේරේම් ගැනීමට නොහැකි
තත්ත්වය ඔවුන් පසුව බව
විහි තත්ත්වය තිරික්ෂණය
කළ කෙනෙක් ප්‍රකාශ කර
ඇත.

බුරුමය
විදේශකියින්ගෙන් නිදහස
ලැබීමෙන් අනතුරුව විහි
බුරුම භාෂාව අනිවාර්ය
කරන ලද බැවින් 1960
ගණන්වල දෙමළ ජනතාවට
නම පාසල් වසා දැම්මට සිදු
විය. ඉඩම් ප්‍රතිසංස්කරණය,
බුරුම භාෂාව අනිවාර්ය
කිරීම සහ බුරුම
ජාතිකයින්ට ප්‍රමානය දීම
වැනි කරනු ලද දෙමළ ජනතාව
විවිධ ආකාරයේ පසුඩීමට
තක් තිරිමට පාදක විය.

මියන්මාරයේ පිටත් වන
දෙමළ ජනතාවගේ මුතුන්
මින්න්හි 19වනි සියවසේ
දකුණු ඉන්දියාවේ සිට
මියන්මාරයට ශිර අය වෙති.
නමුත් ඔවුනු ශ්‍රීලංකාවට
සහ දකුණු අප්‍රිකාවට
සංකුමණය වූ ජනතාව
මෙන් කාෂ්පර්මාන්ත
කටයුතුව නොයේ
වෙළඳුම් කටයුතුවට තිරන
විත. සමහර කාෂ්පර්මාන්ත
කටයුතුව ද තිරන විත.
මියන්මාරය ප්‍රතිත්වාන්
වහන්දේ විෂ්තු දෙවියන්ගේ
ආත්මකයක් යැයි මෙහි පිටත්
වන හින්දු භක්තිකයේ
විශ්වාස කරති. හින්දු
භක්තිකයින් සහ බොද්ධයන්
ඇතර හේදයක් නොපවතින
බැවින් ආගමික ගැටුම්
ඇතිවිමේ අවස්ථා විරුද ය.

නමුත් මියන්මාර හමුදා
පාලකයින් දෙමළ භාෂාව
ඉගැන්වීමේ කටයුතුවට
භාඛා සිදු කරන බැවින්
දෙමළ ජනතාව ඉන්දියාවට
පෙරලා පැමිණියහ. විම
රට තිදිහාස උඩිමෙන්
අනතුරුව රජය විසින් ඉඩම්
ප්‍රතිසංස්කරණය සිදු කරනු
ලබූ අතර දේශීයකරණය
යන මුවාවෙන් කාෂ්පර්මාන්ත
ශ්‍රී ඕඩ් සහ වෙළඳ ආයතන
සිය පාලනයට නතු කර
ගන්නා ලදී.

විහි පිටත් වන දෙමළ
ජනතාව බැඳු බැඳුමට
දෙමළ සංස්කෘතිය
පිළිගැනීන්හි ගෙස දක්නට
ලැබුණුද ඔවුනු දෙමළ
භාෂාව කතා කිරීමේදී දැක්
අපහසුතාවයට ලක් වෙති.
තරුණා පරපුර බුරුම
භාෂාර ප්‍රිය කරති. සිය
නිවෙස්ව ඔවුනු භාෂාව
කතා කරති. සාම්ප්‍රදායික

බුරුම ඇයුම්වෙළට ඇඳුම්
කරති. ඔවුන් දෙමළ භාෂාව
නොදැනු ඇතර ඉතිහාසය
හා සාම්ප්‍රදාය නොදැනුනාත.
මිවුහ්ගෙන් බොහෝ
දෙනෙක් විවිධ ආගමවලට
මැරැයිමටද කැමත්තේක්
දක්වති. ඉන්දිය සම්වායක්
ඇති දෙමළ අයගෙන් ඉතා
සුල පිරසක් වන මුස්ලිම්වලට
සහ කතෝලිකයින් සිටියද
ඉන් බහුතරයක් හින්දු
ආගමට අයන් පිරස වෙති.
මියන්මාරයේ දහසකටත්
අධික හින්දු දේවස්ථාන
දැක්ව හැකි ය. මෙහි
බොද්ධා හින්දු ආගම
අතර සම්ප සඩුදාම් පාවති.
හින්දු දේවස්ථානවල බුද්ධියා
ප්‍රතිත්වාන් සිදු සිටින සිටින
වන හින්දු භක්තිකයේ
විශ්වාස කරති. හින්දු
භක්තිකයින් සහ බොද්ධයන්
ඇතර හේදයක් නොපවතින
බැවින් ආගමික ගැටුම්
ඇතිවිමේ අවස්ථා විරුද ය.

පිළිබඳව ඔවුනට හිසිම
දැක්වෙන් නැති.
මියන්මාරයේ ඇතැම්
ගම්මාන හැර අගෙකුත්
ප්‍රදේශවල දෙමළ ජනතාව
පිටත් වින් ඉතා සුල
වශයෙන් ය. ඇතැම්
ප්‍රදේශවල සියුන් ඇතුළත්
කර ගැනීම පාව දුෂ්කර
කාර්යයක් එ තිබේ. මේ
හේතුවෙන් සමහර තැන්වල
ඉගැන්වීම් කටයුතුවට නිර්ත
වන ගුරුවරයින්ගේ ගෙවීම
සිදු තිරිමේද දුෂ්කරතා
පවතී. ගුරුවරයින්ගේ වැටුප්
වෙවු බැංහින් විහි පිටත්
වන දෙමළ වෙළඳුන්හෙත්
ලැබෙන ආධාර මුදල්වලින්
ය.

තමන්ට යෙකා අවස්ථා
ලබා නොදෙන දෙමළ
භාෂාව ඉගැන ගැනීමෙන්
ඇති ප්‍රතිවාය තුමන් දැක්
මෙහි සිටින දෙමළ අයගෙන්
සමහර ප්‍රශ්න කරති.

නමුත් දැනීම් පාසල්
ඇඳුම් පාසල් පාසල්
මියන්මාරයේ ප්‍රතිත්වාන
දෙමළ පාසල් තිරික්ෂණය
කරමින් සිටින පී. ජ්‍යෙෂ්ඨ
භාෂාන් නමැති ගුරුවරයා
පැවසිය. තවද දෙමළ
භාෂාව තමන්ගේ ස්වයුනය
ඉතිහාසය සහ අනතුරුව
තහවුරු කරන බවත් අපිට
අපගේ භාෂාව අනිමුෂ්‍ය විට
අපට දෙමළ ජනතාව වෙස
හැඳින්වීමට නොහැකි වුනු
ඇති බවත් ඔහු තවිත්තියා

නමුත් මියන්මාරයේ
පිටත් වන දෙමළ සමාජය
වසර ගණනාවක සිටි වෙනස්
කොටු සැලැකනු ලබයි
ඉඩම්වින් දේවියන්ගේ
ප්‍රතිත්වාන් තිබෙන
දෙමළ පාසල් තිරික්ෂණය
කරමින් සිටින පී. ජ්‍යෙෂ්ඨ
භාෂාන් නමැති ගුරුවරයා
පැවසිය. තවද දෙමළ
භාෂාව තමන්ගේ ස්වයුනය
ඉතිහාසය සහ අනතුරුව
තහවුරු කරන බවත් අපිට
අපගේ භාෂාව අනිමුෂ්‍ය විට
අපට දෙමළ ජනතාව වෙස
හැඳින්වීමට නොහැකි වුනු
ඇති බවත් ඔහු තවිත්තියා

විර්තුවානයේ මේ රෝ
ඉදිරියට ගෙන යනු ලබන
දුරක්ෂයන් ස්වයුනක වින්ගේ
නම් මියන්මාරයේ පිටත් වන
දෙමළ සමාජයට තමන්ගේ
සංස්කෘතිය හා භාෂාව වසර
ගණනාවකට ආරක්ෂා කර
ගෙන හැකි වෙතැයි දෙමළ
භාෂාව උගැන්වන ගුරුවරයා
පැවසිය.



මායිම් නොහඳුනන නයනහාරගේ තෙවැනි ඇස

ଶ୍ରୀକୃତିପାତ୍ରଙ୍କର ଜିଂହାର
ଡେମଲ, ମୁଦ୍ରଣି ହେବୁଥାକୁ
ନାହାନ. ଶ୍ରୀନି, ଆଗମି, ବ୍ୟାପାର
କୁ ବୁଲ ବୈଶିଶ୍ରମ ଆଶ୍ରମରେ
ନାହାନ. ଶ୍ରୀ ରେଡେନ୍ସନ୍‌କେ
ମନ୍ତ୍ରମଳରେ କୋରିପ୍ରତାମ
ମତକହୁହେ, ଆବେଳିଗୁଣେ
କୁ ଜିନ୍ଦାଦିନେ ଯ. ନାହାନକୁରୀ
ଅବ୍ରିନ୍ଦାରଙ୍କରେ ଶ୍ରୀକୃତିପା
ଶକ୍ତିକୁରେ ଅପରି ଉଚ୍ଚବେନ
ଅଣିବିବା ହୀର୍ଦ୍ଦି.

ଲେଣନ୍ତି ବେଳେରିତିକୁ
ଆପଣି ଶାକୀରେ
ପ୍ଲଟ୍ଟଙ୍କନ୍ଦ ଅତର ଭୁର
ଆଗେ ଗମନ୍ତ ମଗ ଦେଖ
ଆଜ ଆପଣ୍ଠ ହାରେ ଭିଲୁମେ
ମେଣ୍ଡେ ଏ


"ଆଜ୍ଞାରେବ କିମ୍ବପଦ
ହାତଚରିମରି ମରେଣେ ଅନ୍ଧକା
ହାତଗୋବି ଦେଖୁ କିମ୍ବପ
ନିକେଳେତନାଯି ଆତୁଲାହ୍ ବ୍ର
ଵିରି ଆଗେ ତନିଯିବ ରିଯେ
ମରିଛି ଶିଖିବ ଆଜ୍ଞାରେବ

କ୍ଷେତ୍ରପଦ ଶିଳ୍ପିବିଳ ମର ଲୋକ
ଆଜୁବିନ୍ଦ ଅତି ଵୃତ୍ତି. ହେତୁ
ମର କେତେବୁବିନ୍ଦ ତିଥିବେଳେ
ହାତ. ଅପର, ଅପରି ଏବେ
ବିବନ ମମ ଅନଳବିନ୍ଦ
ତିଥିବେଳେ ହାତ. ' ସିଙ୍ଗେ ଗମନ୍ତ
ଅର୍ଦ୍ଧ ଲିଙ୍ଗରେ ଦୂର
ଅଚ୍ୟ ବୋନ୍ଦେ ଦୂର ଯୋଜ୍ଞ
ଅତି. ବିଅଞ୍ଚିତେଣ୍ଟ ମ
ନୟନଖାରେଣ୍ଟ ଶ୍ରୀରାଧେଶ
ଲିଲିନ ବିଭୂତିରାଙ୍କେମ
ଯାପନାଙ୍ଗେ ଦେମିଲ
ଶନତାବିରେ ଜୁଦିକ ଶେବନ
ଦୂରିତ ମନ୍ତ୍ରଶାସ୍ତ୍ରରେ ଦୂର
ଦୂର ବି ଜୁଦା ହାତୀ ଶିଦ୍ଧ

ଶେ ପିଲିବାର ତମ
ଅନ୍ତର୍ଦ୍ଵୟକ୍ଷମି ଆହୁ ଅପ ସମଗ୍ର
ଲିଙ୍ଗର ବଳେ ମେଣ୍ଡେ ଯ;



ନୟନହାର୍ ଅବେନ୍ଯାଯକ



මම කළුවට වෘත්තිය
 වශයෙන් සම්බන්ධ
 වෙලා දැනට අවුරඳු
 හතරක් පමණ වෙනවා.
 මම ගාසනයේ ගිය
 අවස්ථාවක මට මතකයි,
 දෙමෙන ගෙදරක තිවුපු
 අම්මා කෙනකයි, ප්‍රාථී
 දරුවෙකුයි. ඔවුන්ගේ මූල්‍ය
 ලෝකය මිවුන් රුදී සිරි
 ඒ ප්‍රාථී ගෙදර තිබුණු
 ප්‍රාථී ඉඩක්වර සීමා වුත්තා.
 ඒත් ඔවුන් අපට කෙම
 ක්‍රිජ ආරාධනා කළු. යින්
 කන්න ඒ අය අපට බැඳෙල
 දුන්නේ ප්‍රභම්ක්. ඒ තමා
 ඇයට අප වෙනුවෙන් දිය
 හැකි උපරිම සත්කාරය වී

ତିବୁଣେଁ.' ଶିଯ ଆଗେ ଦୀର୍ଘ
ସଙ୍ଗଳ କାଳ ଅନ୍ତର୍ଦ୍ଵାଦିମଳକ
ବିଯ. ମେଣେଁ ହୋନ୍ତ ବି
ଦିନରେ ଶତ ଶିଲିତଯ ପିଲିବଳ
ଆଗେ ଅବବେଳୀଯ ଆଗେ
ମେମ ଶ୍ରୀଯୁଧପ ସିଂହାଲୁବେଳା
ପ୍ରକାଶ୍ୟାଯ ପଳ ହେ ଆଜ.

ଶିଲେନ୍ଦ୍ରମ ଯନ୍ତରମି
ହେଁ ରାମନ୍ତରେଣ୍ଟ ଶିଲିତଯ
ଗେରିଙ୍ଗୁ ଗେତିମ ଗେନ
ତିରତ ଦୀର୍ଘମଣି ଲେଖେଜନ,
ରୁକ୍ଷିଯାବଳ ନାତିଲି ଶିଲିତଯ
ଶେଷ କରିଲିମର ଓର ଦୂରନ
ବୈରୁତ୍ତୁଲିଖନ୍ ରଠ ଶାତିମର
ଦର୍ଶକାଳ କରନ, ଦେମିଲ
ରଜନାବାଗେ ଆକାଶପଲା
ଦେଖିବାଯନ୍ ମେଦିନ୍
ଦୂରଗତ ହାତି ଯ.

පුද්ධයෙන් මියලුන තම
 මට, පියා, සහෝදරයා,
 සහෝදරය නැවත
 නොවීන බව නොදුන්නා,
 කුඩා දරුවන්ගේ හේර
 දින බලපෑයෙන්තු,
 පුද්ධයෙන් පසු තමන්ගේ
 ප්‍රේවත කෙලෙස නො
 භාගයෙන්මට වෙර දරන
 මිකුඩ්හේගේ ප්‍රවාන්, විජිත
 පැතිකඩ හා කොළඹ
 මගින් තම දැරුණ ප්‍රථම
 භාකරගැනීමට නයනහාරා
 සම්බ්‍රෑධ සිරි

“ନେତ୍ରମଲାଳ ତୁମ
ପଦିକ୍” ନମେତି ଆଗେ ମେଲ
ଶ୍ରୀଯୁରଙ୍ଗ ଶିକ୍ଷନାଳି ପାଇଲାମା

କ୍ଷେତ୍ରଫଳ ପାଇଁ

මිස්ටේලියාවේ ඇඟෙරීරින් ජනතාවගේ භාෂාව සහ කිංහල භාෂාව

මෙම මූලිකයෙහි
කනුවරයා වන කේ.ජී
සිංහසිරිවිර මහතා
වෘත්තියෙන් වර්ලත්
විදුලි ඉංජිනේරුවෙකි.
මිනු ලන්ඩ් නි විදුලි
ඉංජිනේරුවෙන්ගේ
ආයතනයේ සහ
ශ්‍රී ලංකාවේ
ඉංජිනේරුවෙන්ගේ
ආයතනයේ
සාමාජිකයෙහි එමෙන්
ම මිනු ලන්ඩ් නියෝ
ඉංජිනේරුවෙන්ගේ
ආයතනයේන්
කමුනිසිලයෙහි වර්ලත්
ඉංජිනේරුවෙකි.



තම වෘත්තියට අමතරව
මිනු විදේශ භාෂාවන්
පිළිබඳව ද හැකියාවන්
වර්ධනය කරගෙන
ඇත්තේ මූලික්ම පාසැලෙහි ද ලතින්
භාෂාව ඉගෙනිමෙනි.
ඉන් පසු ප්‍රංශයට
යම සඳහා මිනු ප්‍රංශ
භාෂාවද ඉගෙනාගෙන
ඇත. තව ද මිනු ඉංග්‍රීසි
භාෂාවට අමතරව
පරිමන් සහ හිංදු
භාෂාවන් ද ප්‍රගත්කොට්
ඇත. ඇඟෙරීරින්
භාෂාවන් කිංඩාව වූ
මිනුගේ උනන්දුව ඇති තී
ඇත්තේ මැකක දී මිනු
මිස්ටේලියාවේ තිබාවුවන්
ගත කිරීම සඳහා තළ
සංචාරයේ ද ඇඟෙරීරින්
ස්ථාන භාෂාන්
ඇත්තිමෙනි.

Moorabin Korumburra

Moorabool Koora

Bundoora Koorawatha

Kooroora Pinoora

මෙම වවන ඉංග්‍රීසි අක්ෂරයන් භාවිතා කරමින්
අක්ෂර පරිවර්තනය (transliterate) කර ඇති බඳවින්
ඇඟෙරීරින්වරුන් විසින් උවිජාරණය කරන විට දී
ත්‍රේවායේ සැංස උවිජාරණය කුමක් වහ්නට ඇත්දැයි
පරිකළුවනය කිරීම කළ තොහොස්කිකයි.

"Oora" යන මාත්‍රාව බහුල ලෙස ඇඟෙරීරින්

භාෂාවේ ද යෙදී ඇති බව මාගේ අවධානයට යොමු
විති. සිංහල භාෂාවේ ද "Oora" යන මාත්‍රාව සහිත
වවන පවතී. බොගෝවිට ත්‍රේවා පවතින්නේ "Ura" යන
විකල්ප ආකාරයෙන් වන අතර විය පහත වවන මගින්
පැහැදිලි වේ.

Uragala Urubokka

Urapola Urugaha

Urawatte Urugasmanhandiya

මෙම භාෂා දෙකෙහිම මෙම මාත්‍රාව දැක්නට
ලැබීම සඳහා යම් විශේෂ හේතුවක් පවතින්නේ ද

යත්න වැදුගත් වන සේ පෙනේ. මෙම තීර්ණයන්
මගින් මා හට හැඟීගිය කරුණ වූයේ ඇඟෙරීරින්
හා සිංහල භාෂාවල වචනයන්හි යම් සමානත්වයක්
ඇතිව පෙනී යන බවයි. විබැවින් මාගේ මෙම පූර්ව
නිගමනය සඳහා වන යම් සාධාරණීකරණයක් පවතී ද
යන්න සොයාබැඳීමට මා තීරණය කළේමි.
මේ සඳහා අවශ්‍ය වූ විස්තරයන් විසිරෝ ස්ට්‍රේට් හි A W
Reed විසින් ලිය ඇති පොතකින් සහ MEL WAY
නම් වූ මෙල්බේන් නගරය පිළිබඳව වූ පොතකින් ලබා
ගැනීමට මා සමත් වූහෙමි.

මෙම මූලයන් දෙකෙන් දීම ඇඟෙරීරින් වවන
ලැයිස්තුවක් මා හට ලබා ගැනීමට හැකිවිය.
මේවා වැඩි වැඩියෙන් කියවත්ම මා ත්‍රේවායෙන් වැඩි
වැඩියෙන් වසය වූයෙම්. වම වවන ලැයිස්තුව මේ
ලිපියෙහි සඳහන් කිරීම සඳහා දිග වැඩිය. විහෙකින්
මේ අධ්‍යයනය සඳහා මා තෝරා ගත්තේ සිංහල
වවන වලට වඩාත් ස්ථීර වූ වචනයන්ය. මේ භාෂා
දෙක් වවන සංස්ක්‍රිතය කරන විට හා විශ්වේෂණය
කරන විට අප සිෂ්ටබා ගතයුතු කරුණුක් නම් අප
ඇඟෙරීරින් වවන දකින්නේ ඉංග්‍රීසි භාෂාව තුළින්
වන බවයි. මේ තිකා අනෙකුත් භාෂාවන් පිළිබඳව
යම් දැනුමක් මෙහිම විශාල පරිකළුපන හැකියාවක්
ද අවශ්‍ය වන බව කිවයුත්තේ ඉංග්‍රීසි ප්‍රාතිකයකු
විසින් මෙම වවන වාර්තාගත කරන විට තමන්ට තුරු
පුරුද ගබ්දයන් මගින් මිනු මෙහෙයවනු බෙන තිකාය.
විඛින් අක්ෂර වින්‍යාසයෙහි යම් යම් විකාත්වීම්
බලාපොරාත්තු විය යුතුය. 'C' අක්ෂරයට පසු 'E' සහ
'I' අක්ෂර යෙදෙන විට දී හැර K සහ C අක්ෂරයන්



විකිනෙක වෙනුවට භාවිත කළ හැකිය.“Curawatha” සහ “koorawatha” වචන යුගලයෙහි දී මෙය පැහැදිලිව දැකිය හැකිය. වෙනත් භාෂාවන් හි ද අපට මෙම ලක්ෂණය පිරින්සිය හැකිය. උදාහරණයක් වශයෙන් විකිනෙකට සම්පූර්ණ සම්බන්ධ ප්‍රේමන් ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවන් හි අක්ෂර වින්යාසයෙන් සහ අර්ථයෙන් සමාන නමුත් උදාහරණයෙන් වෙනස් වචනයන් පවතී. නමුත් මේ භාෂාවන් විකිනෙකට සම්බන්ධ තොටෝ ගස් විසින් අඳහස් තොටෝ.

English	French	English	German
Hospital	Hôpital	To sleep	Slafen
School	Ecole	Week	Woche
Tobacco	Tabac	School	Schule
ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන භාමයන් ඉංග්‍රීසි අකුරු මගින් ප්‍රාර්ථණය (transliterate) කළ විට ඒවා අවසන් වන්නේ ‘අ’ අක්ෂරය මගින්. ඇංග්‍රීසින් භාෂාවෙහි ද තත්ත්වය විස්මේ ය. මෙමගින් වචන සංසන්දනය පහසුකරණය කෙරේ. විස්මේ ඇතැම් ඇතැම් ඇංග්‍රීසින් වචන අවසානයන්හි විකිනියක් දක්නට ඇති අතර ඒවා උදාහරණයෙහි දී සමාන වේ.			

Arawatta	
Carawatha	Patawilya
Baranawatha	Wirrawila
Koorawatha	Wangaratta
Tarrawatha	Boorthanna
Kallatenna	
Yackaralthena	

පළමු වචන පහෙහි අවසන් මාත්‍රාවෙහි අක්ෂර වින්යාසය වෙනස් වුවද වහි සිංහල අර්ථය (වත්ත) Watththa යන්නට සමාන වේ. විස්මේ, “Wiliya” සහ “wila” හි අර්ථය සිංහලෙන් “wila” යන්නම වේ. “Ratta” යන අවසානය සිංහලෙන් “Rata” යන්නම වේ. අවසන් වචන තුනෙහි අවසානයන්හි

සිංහල අරුත වන්නේ “ Thanne ” යන්නම ය .

ශිනෑම භාෂාවක උදාහරණය සහ අක්ෂර වින්යාසය ඉගෙනිම සම්බන්ධයෙන් ගත් කළ භාෂාවේ Euphonic අවශ්‍යතාවන් විසින් අවශ්‍ය කරවන phonetical වෙනස්කම් සඳහා ඉඩකඩ සැලසිය යුතුය. පහත සඳහන් වන ඉංග්‍රීසි වචන දෙක මගින් මෙම සම්බන්ධයෙන් පැහැදිලි කෙරේ.

Immigration –In + Migration – In has become Im

Emigration –Ex + Migration -X has been dropped

මෙම විෂයෙහි ගැඹුරට පුවේගැවීම පිණිස ඇතැම් ඇංග්‍රීසින් වචන තොරාගෙන ඒවා සිංහල වචන සමග සංසන්දනය සඳහා කාන්ඩ් තුනකට විරෝධකරණය කර ඇත.

1. කාන්ඩ් – සිංහල වචන සමග අක්ෂර වින්යාසයෙන් සමාන වූ වචන.
2. කාන්ඩ් – සිංහල වචන භා සමාන මෙන්ම සමාන අරුතක් ද ඇති වචන.
3. කාන්ඩ් – උදාහරණයෙන් සහ අර්ථයෙන් සමාන වූ වචන.

(ඇංග්‍රීසින් වචන වල උදාහරණය සිංහලෙන් මෙන් ප්‍රාර්ථණය (transliterate) කොට ඇත.)



1 කාන්ඩ් සිංහල වචන සමග අක්ෂර වින්යාසයෙන් සමාන වචන

ඇංග්‍රීසින් වචන ආසන්නතම සිංහල වචන

Arama Arama

Olimda Olinde

Golconda Galkanda

Kantara Kantara


Pagoda Pagoda

Parana Parana

Mandala Mandala

Wangaratta Wangarata

මතු සම්බන්ධයි



පැරණි සිංහල සාහිත්‍යයට ආලේෂකයක් වූ තිරැක්කුරල්



සරස්වත කෙත්වන් දුව්ච සාහිත්‍යයෙහි දන්යන් උගේ උනුමන් ගෞරවයට පාතුව මෙසියල්ල එක්වන විශිෂ්ට ධර්ම ගුන්ථයක් නෙහෙ නිනැතින් රටක වූ 'තිරැක්කුරල්' කාවසය වන්නේ මේ වසර 54කට පමණ පෙර ඉතා සරල බසින් සිංහලයට පරිවර්තනය වී පළ වී ඇත. විය දෙමළ බසින් සිංහලයට නගා ඇත්තේ ගරුවරුයක වූ ජී. මෙසිහාම් මහත්මිය විසිනි. තිරැක්කුරල් යනු අව්‍යාප්ද දෙදහසකට වඩා පැවත්නී ගුන්ථයකි. මෙසිහාම් මහත්මියගේ වම ප්‍රයත්නය බෙහෙවින් අගය කළ යුත්තයි. පොතේ දැක්වෙන පරිදි ඇයගේ ලිපිනය පොකුණුවට, වැලිගමිටියේ, 'ම්‍රීල්' වෙයි.

සටහන
නිතියුද් එස්.එස්. ප්‍රංශ්‍යෙන්වා

තිරැක්කුරල්
දක්ෂිණා භාරතයේ,

විනම් අද තම්ල්නාඩුවේ 'තිරැක්කුරල්' නම මහ ප්‍රසිවරයාගේ කෘතියකි. කතුවරකා ගැන තොරතුරු සොයාගත නොහැකි බව පරිවර්තනයේ සඳහන් වේ. තිරැක්කුරල් කාවසයේ කළේ 10 බැංකින් වූ අධිකාර 133ක කළ 1330ක් ඇත.

පැරණි සිංහල සාහිත්‍යයේ සුනාමිතය, ලේෂ්කේපකාරය වැනි පොත්වලට විය බෙහෙවින් බලපා ඇත.

පොත පළ කිරීමට මහත් සහායයේ දී ඇත්තේ යාපනයේ ව්‍යුල්පරුම් සිට, විවක විශාම ලබා සිටී දේශ්පර ජේල්ට තම්බිය මහතා ය. තමාට පරිවර්තනයට උදුව කර ඇත්තේ වැලිගමිටියේ ඩී.ඩී. අලුත්ගේ මහතාත්, කුමුක මහපන සොබා පරීක්ෂක ඩිඩ්.ඩී. සමරසේකර මහතාත් බව සඳහන් කොට ඇත.

තිරැක්කුරල් කාවසයේ 'රට' යන මැයෙන් ලියාවුණු පැදිපෙළ (731-740 දක්වා)

රට

සරස්වත කෙත්වන් - දිනයන් උගත් උනුමන් මෙසියල්ල වික්වන - තැනය නිනැතින් රටක වන්නේ අපමණා යස ඉසුරු - ඇමුදෙන කැමති වන මෙන් වනසක් හැති පෙදෙස - රටය අවශ්‍යාවු වියෙන් පිරිපුන් කොනරම් බරක් වුව - උසුරා රජුට අයඛදු පහසුවෙන් ගෙවාහා - හැකිය රටකට නියම පරිදි සංඛ්‍යාධිය සාමිනි - නොහවින ලද රෝගික් වික් නොවී පවතින - තැනක් රට යහුවෙන් හැඳින්වේ වියවුල් ඇති කරන - සාමාජික කොටස් හැති මැවරියන් නොමැති - රජුන්වන් තැන කියති 'රට' යයි වන පාඩු නොදානෙන - පරිදි නිනරම් වැඩිවින ඉසුරාත් සහ උසස් - පැවතුමක් ඇතිවනුයේ රටකයි ලිං පොකුත්තු වැවි දිය - නොසිදෙන පිරෙන වැසි ඇති ගලන ගිර කුදාලේ පිහිටි බලකාවු රටක අහසි වී සහල් යකිසුර - සම්පත රෝග හැති බව යක්වරණ යන පාස - රටක අධිරණ නම්න් හැඳින් වෙහෙසක් හැතිව දින - උපයනු ලැබුණේ රට නම් රට නොවෙයි වෙහෙසට - ඉසුරු සම්පත් උපයවන රට සැනසුම සුව පහසු - නොලැබේ නම් රජුන්ගෙන් මැඹුණාත් පළ නොමැත - වෙනත් සැනසුම් නිරාකාසන්

භාෂා අයිතින් දැනුවත නොවී දිනහන බස !

භාෂා සංගම් වැඩ සටහන ක්‍රියාත්මක වීමත් සමග මෙරට පුරවැසියන්ගේ මෙතෙක් යටපත්ව තිබූ බොහෝ ප්‍රශ්න කරලියට පැමිණෙම්න් තිබේ.

තම විදිනෙදා ජ්‍යවිතයට සම්බන්ධ ප්‍රශ්නවල සිට රාජ්‍ය පර්ජාලනයට සම්බන්ධ සංකීර්ණ ප්‍රශ්න දක්වා පුලුල් පරායායක පැතිරුණු ප්‍රශ්න මේ සමග මතු වේ.

මැයි 29 වනදා මාතලේ - රඟ්‍යෙන් පුද්ගලයේ පැවති පැවති භාෂා සංගම් ක්‍රියාකාරකයන්ගේ ගම්මාවකදී මෙවැනි ප්‍රශ්න ගණනාවක් හඳුනා ගැනීමට හැකිවය. අභිජ්‍යන්ගේරලේ, ගම්මාව, කළුගල්ත්‍රේන්න, බුම්ප්ල්ඩ්ල්ව, රත්නොට්, කුරුවාට

මීට අභාෂ උදාහරණ කිහිපයක්ම ඉදිරිපත් විය. ඒ අනුව දායාලුන් යන්න තයිලෙන් යනුවෙන් සඳහන්ව තිබූ අතර තිළ්ලෙයිනාදන් යන්න තුළ්ලෙයිනාදන් ලෙස සඳහන්ව ඇත. දණ්ඩන් විදුසන් යෝන විදුසන් ගුණාලන් වැඩිහිටි ප්‍රශ්න මේන්ද විභාෂා සංගම්

නියෝජිතයන් ගෙන් ඉදිරිපත් වූ තවත් ගැටුව කිහිපයක් මෙයේය;

කොන්නයිකා කුමාර -

ඡිලුවත්ත - කිසිකාවල

"අර්ථභාඛක අරමුදල බඩා ගැනීම සඳහා අභාෂ ලියකියටිලි සම්පූර්ණ කර බාර දුන්නා. සතියකින් වින්න කිවා. විහෙම ගියාට පස්සේ ලියකියටිලි නැතිවෙලා කිවා. දැන් අවුරුදු පහක් පමණ ගතවෙලා. ක්ලිකරු දෙපාර්තමේන්තුවෙන් කිසිම ප්‍රිතිවාරයක් නෑ. අන්තමේ වැරදිකරු වී සිරින්නේ මමයි."

ජය කුමාර - ගාලගොලුව

වත්ත - වෙන්නාවත්ත, රත්නොට්

"මෙයි නැගතිය ශ්‍රී පාද විද්‍යාලීයාට තෝරුණා. භමුත් රී.ඩී.විල්. රිසිට් පත් නොමැති නිසා, මියාපදිංචි කිරීම අඩිරා වුණා. රෝ පස්සේ විත්තෙ ආරවිත් මහත්ත්‍රයෙන් දුනුමක් ගෙන යෝන සිදු වුණා. රී.ඩී.විල්. අරමුදලට බ්‍රායක නොකරග තීම නිසා අභි වන ප්‍රශ්න ගොඩික් තියනවා.

මහත්ත්‍රයෙන් දුනුමක් ගෙන

සඳහා ප්‍රවාරක රාජ්‍ය විභ

විද්‍යාව සාර්සැරුවා.

නිවේදන කටයුතු කළේ

සිංහලෙන් පමණයි. ඒ නිසා

වනුවා ජ්‍යව්ත්ව දෙමළ

ජනතාවට වී පිළිබඳ කිසිම



දැනුවත්තාවයක් ඇතිවුණේ නැතැරු. - වේලු විශේෂීවරම් මලයි.

- බිඡිරුගලවත්ත

"මා උපන්නේ 1977.11.03

ආ. මගේ ගැඹුනුම්පතේ

ඉලික තොරුරා මුද්‍රණය

කර තිබෙන්නේ වැරදි

සහගතවයි. විග්නේෂ්වරම්

වෙනුවට වින් ඇත්තේ

විග්නේෂ්පරම් යනුවෙන්. -

එන් සෙල්වී - කුමාර තැන්න වත්ත

පොලීසියකට

පැමිණිල්ලක් කරන්න ගියාම

ඇපට වෙනසක්ම් කරන්නේ

සිංහල පොලීසි නිලධාරීන්

විතරක් තෙවෙසි, දෙමළ

නිලධාරීන්ගෙනුත් වැරදි

සිදුවෙනවා. අපේ පැමිණිල්

ලියාගන්න දෙමළ නිලධාරීන්

෉න්ගේ වික්කෙනයි. ව්‍යවත්

ඇපේ පැමිණිල් රියාග

න්නකොට අපි වත්තේ

මිහිස්ස නිසා පැමිණිල්

වැරදි විදියට ලියනවා. - විස්. ලේඛනාද්

භාෂා පුරවැසියන්ගේ

මෙවති ගැටුප ගණනාවක්

සාක්ෂිජාවේ දී ඉදිරිපත් විය.

ල් දෙරෙහි අවධානය ගොලු

කරමින් විකල්ප ප්‍රතිපත්ති

වෙනුවට වින් ඇත්තේ

වැඩිසිවතන් අංශයේ පේන්ත්ස්

පර්යේෂක උග්‍ර ගුහනාග්‍රැන්

මහතා මෙයේ ප්‍රතිඵලි

වැඩිසිවතන් අංශයේ

මහතා මෙයේ ප්‍රතිඵලි

වැඩිසිවතන් අංශයේ

වැදගත් නීත්ද කිහිපයක් බඩා දී තිබේ.

පුද්ගලික බඩා රාජ්‍ය

භාෂා තුනෙන් ම නාම

පුවරු සකස් කිරීම, මුදල්

හෝටුවුවල විස්තර භාෂා

තුනෙන් ම මුද්‍රණ කිරීම නා

ජාතික හඳුනුම්පත භාෂා

තුනෙන් ම නිඛත් කිරීම

වියින් කිහිපයකි.

භාෂා සංගම්

මෙහෙයුවත්තන් තම

පුද්ගලයේ භාෂා

අයිතිවාසිකම්වලට අභාෂ

පැහැදිලි සාක්ෂි සහිතව

විකල්ප ප්‍රතිපත්ති දේන්දුයට

පැමිණිල් ඉදිරිපත් කරන්නේ

නම් වීවා ශේෂ්ඨාධිකරණයට

ඉදිරිපත් කිරීමේ හැකියාව

අපට තිබෙනවා. වඩා

වැදගත් වත්තේ පුරවැසියන්

ලෙස අපේ පැමිණිල් පැයිවාසිකම්

පැමිණිල් විභාග කර ඉතා

පැමිණිල් විභාග කර ඉතා

පැමිණිල් විභාග සිවිමයි."

ජාත්‍ය ආර්ථික ගමීන් ගමට තැබන



අමුගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ අවස්ථාවක්



සාම්බාන ආයතනයේ නිලධාරීන් එකතායක මහතා සහාව අමතමින්



ගම්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ රාජ්‍ය නිලධාරීන් පූජ්‍ය වැඩසටහනේ අවස්ථාවත්

සුතු අයිතිය ගම්න ගමට බදුලේ



බදුලේ, පක්සර පැවති රාජ්‍ය නිලධාරීන් දෙනුවන් කිරීමේ වැඩසටහනෙහි අවස්ථාවන් කිහිපයක්



සහ්නද්ධ අරගලයෙන් සිදුවිය හැකි පිටත අහිමිවීම් සහ දේපල විනාශ පවා මගහරවා ගැනීමේ හැකියාව හාජා සංහිදියාව සතුව පවතී

භාජාමය කරුණු
බහුජන සමාජයේ ඉතා
ගැමුවෙන් අවධානයට
ලක්විය යුතු ය.
ජාතියක අනන්‍යතාව
ලෙස සළකනු ලබන්නේ
භාජාව ය. හාජාවට නිසි
ගෞරවය ලබා නොදීම
ද ජනවාරික ගැටුව
අදින්වීමට හේතුවක්
වනු ඇත. මේහාජාව
මටට සම කළ හැකි ය.
සමාජ කොට්ඨාසයක
මුද්‍රන් මුළු ලෙස හාජාව
සළකනු ලබයි. විම
ජන කොට්ඨාසය

භාජාව සහ සංහිදියාව

භාජාව කරනු ලබන
භාජාවට පිටත් විය
හැක්කේ අදාළ සමාජ
කොට්ඨාසය පිටත්
වන විට පමණි. විසේ
නොමැති වූ විට විය
නොමැති වූ විට විය
විනාශ වී යනු ඇත.
මෙය දෙමළ හාජාවටද
අදාළ වනු ඇත. දෙමළ
භාජාවට පාදක වන
දෙමළ ජනතාව පිටත්
වන විට විම හාජාවද
පිටත් වනු ඇත. විසේ
නොමැති වූ විට හාජාව
ඉඩේ විනාශ වී යනු
ඇත. හාජාව කතා
කළ හැකි අය විසින්
විම හාජාව තවදුරටත්
ගෞරවයට ලක් කරනු
මැන බව සත්‍යයකි.
නිසි උච්චාරණයන්
සහිතව කතා කිරීමද
භාජාවට ලබා දෙනු ලබන
ගෞරවයකි. හාජාවට
ගෞරවය ලබා දෙනු
මැන විට විම හාජාවේ
මුදන් මුල ලෙස පවතින
ජන කොට්ඨාසයටද
ගෞරවයක් සහ
පිළිගැනීමක් හිමි වනු
ඇත. මෙම හාජාව
පිළිඳු පිරිදේශයේ
බොහෝමයක් සංහිදියා
කොමිෂම් වාර්තාවේ

සඳහන් කර ඇත්තේ මේ
හේතුවෙන් ය.
බහුජන සමාජයක
භාජාව නොදැන පිටත්
වන අවස්ථාවන්වල
ගැටුව හා සඳක මතු වන
ඇතර හිතිය හා සැකය
ඇති වේ. මෙය සමාජ
අතර ගැඹුම නිර්මාණය
වීම හේතු වනවා ඇත.
සංහිදියා කොමිෂම්
මෙම කරුණ අවධාරණය
පිටත් වනු වනවා ඇත.
කර ඇත්තේ ඒ හේතුව
නිසා ය.

රූපගත හාජා
භාජාවන් හා හාජාවත්
ත්‍රියාන්තක කිරීම පිළිඳුව
අවධානය ගොමු කිරීමේදී
භාජාවන් නිසි ලෙස
භාජාව කිරීම සඳහා
මග පෙන්වීම් නිධිය යුතු
ය. විවන උච්චාරණය
කිරීම, නිවැරදිව කතා
කිරීම, කියවීම, එවීම
සහ දැනුවත් කිරීම් ආදි
බොහෝ කරුණු දැකිය
හැකි ය. හාජාවක් කතා
කිරීමෙන් පමණක් හාජාව
පිළිඳු ප්‍රවීතාන්වයක්
ලබා ගත නොහැකි ය.
කතන හාජාව හා ම්‍රිඛිත
භාජාව අතර වෙනසක්
පවතින අතර නිවේදන
භාජාව අතරද වෙනසක්

පවතී. සාම දේකටත් වඩා
භාජාව පිළිඳු හැරීම
අත්‍යවශ්‍ය වේ. සහේදුර
භාජාව ඉගෙන ගැනීමේදී
ද මෙම උනන්දුව තිබිය
යුතුය. යම් කාර්යයක් ඉටු
කිරීමට කරුණු තුනක්
හේතු විය හැකි ය. විම
කරුණු තුන වන්නේ
෋නන්දුව, රාජකාරිය
හේ හිතිමය බැඳීම් සහ
ලාභ ඉපයේමේ අරමුණ
හේ සාර්ථකත්වය සඳහා
වන අවශ්‍යතාව යන
කරුණු ය. උනන්දුව
හා ලාභ ඉපයේමේ
පරමාර්ථය නොමැති වූ
විට හාජාව ක්‍රියාත්මක
කිරීම නිසි ලෙස ඉටු කළ
හැකි වෙතයේ අපේක්ෂා
කළ හැක්කේ හිතිමය
බැඳීමෙන් ය. නමුත්
කාලයාගේ අවශ්‍යමෙන්
෋නන්දුව සහ ලාභ
ඉපයේමේ පරමාර්ථය ඇති
කිරීමේ වගකීම පැවත්
ඇත්තේ අදාළ බලධාරීන්
වෙත ය.

දෙමළ පුරවැසියකු
වශයෙන් සිංහල හාජාව
ඉගෙන ගැනීමෙන් මා අන්
කර ගෙන ඇති ප්‍රතිඵලය
හොඳුන් අත් විදිමින්
සිරීම්. විම හැරීම දෙමළ



හාජාව ඉගෙන ගන්නා
සිංහල පුරවැකියන්ටේ
අත් කර දීමේ වගකීම
රජය සතු ය. නාජා
ඉගෙන ගැනීමේදී නිසි
අවධානයකින් තොරව
ඉගෙන ගැනීමෙන්
විය පාතින් අතර වන
පරතරය තව තවත් තීව්
කරන බැවින් නාජාමය
පුවේශය වඩා යහපත්ව
සහ පැහැදිලිව තිබෙන
විට විම නාජාවට පමණක්
හොට විකින් නාජාව කතා
කරන සමාජයට මහත්
ගෞරවයක් හිමි වනු
අතේ.

මෙම නාජා ගැටුවට
ආරම්භක අවස්ථාවේදී
විසඳුමක් ලබා දී තිබුණ්නේ
නම් මේ ආකාරයේ පාතින්
අතර වූ ගැටුම්වලට
ආරම්භයේදී විසඳුමක්
ලබා දීමට හැකිව තිබුණි.
විම නිසා නාජාමය පුහනු
ලබා දීමේදී නිවැරදි සහ
සුදුසුකම් ලත් නාජාමය
දැනුම තිබෙන අය
මගින් මේ සේවාව දෙනු
ලැබිය යුතු ය. නාජා

පරිවර්තන කටයුතුවලට
වැඩි ප්‍රමුඛනාවයක් ලබා
දිය යුතු අතර විශේෂ
හොකිරීමෙන් ප්‍රශ්නය
තව තවත් උග්‍ර වහවා
මිස වියට විසඳුමක්
හොලැබෙනු ඇතේ.
ප්‍රශ්නය විසඳුම
සදහා වූ පුවේශය හා
සංඛිදියා කොමිසමේ
ව්‍යාප්තාව මගින් රජය,
දෙමුල ජනතාවගේ
ප්‍රශ්න විසඳුමට විවිධ
ලිය්සාහයන් උග්‍ර ධඛ
සත්‍යයන් වන නමුත්
සමහර අවස්ථාවන්වල
මෙම තියාවලින්

මහ්දාගාමිව සිදු කෙරෙන
බව සමහර වෝද්‍යා
කරන්. විලෙස සිද්ධිමට
සේතුව සමහර දේශීය
හා විදේශීය බලවේග
බව අප පිළි ගත යුතු ය.
සංඛිදියා ත්‍රියාලාමයන්
ඉදිරියට ගෙන යෑම
පිළිබඳව ජනාධිපතිවරයා
සහ රජය තුළ මහත්
ලිනන්දුවක් ප්‍රවිත්ත බව
බොහෝ අවස්ථාවන්හි
දී සහාථ කොට තිබේ.

දකුණේ ඇතැම්
දැයි මතධාරී සිංහල
බලවේග නිසි ලෙස
කළමනාකරණය කරමින්
රජය යම් පුගෙනියක් අත්
කර ගෙන තිබීම ඇගය
කිරීමට ලක් විය යුතු
ය. මෙය බිම් මරිමින්
තවදුරටත් ඉදිරියට ගෙන
යෙම රජය සතු වගකීමකි.
දෙමුල ජනතාවගේ
සංඛිදියා කොමිසම විවිධ
නිර්දේශ ඉදිරිපත් කර
අත් අතර සංඛිදියා
කොමිසමේ නිල වෙබි
සුදුසු ඇතැම් නිර්දේශ
කොමිසමේ නිල වෙබි
ඇඩ් පමණක් පහත සුදුන්
ඇඩ් පැවත් උප්‍රවා ගන්නා
වද ඇතැම් කරුණු මෙහි
ලේඛන ගත කර ඇත.
නිර්දේශයක්

මෙහි නාජා පිළිබඳ
නිර්දේශයන් වැදුගත් වනු
අතේ. දෙමුල ජනතාවගේ
ප්‍රශ්නවලට මුළු වූ වික්
හේතුවක් වන්නේ නාජා
ගැටු ය. මෙය තේරැමි
ගෙන කොමිසම විසින්
විය වැදුගත් කරුණුක්
ලෙස මෙහි පෙන්වා දී

තිබීම ඇගය කළ යුතු ය.
දෙමුල සමාජය විභාග
නාජාවට මුළුතැන ලබා
දෙන සමාජයකි.
නමුත් අවාසනාවකට
මෙන් රටේ බොහෝ
කිරීමට ලක් විය යුතු
ය. මෙය බිම් මරිමින්
තවදුරටත් ඉදිරියට ගෙන
යෙම රජය සතු වගකීමකි.
මෙය මුළ සිට්ම ව්‍යුල්ල
සංඛිදියා කොමිසම විවිධ
නිර්දේශ ඉදිරිපත් කර
සංඛිදියා කොමිසමේ
සුදුසු ඇතැම් නිර්දේශ
පමණක් පහත සුදුන්
ඇඩ් පැවත් උප්‍රවා ගන්නා
වද ඇතැම් කරුණු මෙහි
සංඛිදියා කොමිසමේ
තවත් වැදුගත්
නිර්දේශයක්

9.246

සිසියම් දිස්ත්‍රික්කයක්
හේ පළාතක් නාජාව
පාදක කර ගනිමින් වර්ග
කිරීම නොකළ යුතු ය.
රාජ සේවයේ තියුණ
නිලධාරීන් දිවයිනේ
මිනිසම පුද්ගලයක
රාජකාරීන් මුව තිරීමට
අභ්‍යන්තරය තිබා තිබේ.
ලෙස මෙහි පෙන්වා දී

**දෙමුල
පුරවැකියකු
වශයෙන් සිංහල
නාජාව ඉගෙන
ගැනීමෙන් මා
අත් කර ගෙන
ඇති ප්‍රතිච්ලිය
හොඳින්
අත් විද්‍යුතින්
සිවිම්. එම
හැරීම දෙමුල
නාජාව ඉගෙන
ගන්නා සිංහල
පුරවැකියන්ටේ
අත් කර දීමේ
වගකීම රජය
සතු ය.**

ඡිඛගේ සුවධානය පිණිස

මෙහි නාජා පිළිබඳ
නිර්දේශයන් වැදුගත් වනු
අතේ. දෙමුල ජනතාවගේ
ප්‍රශ්නවලට මුළු වූ වික්
හේතුවක් වන්නේ නාජා
ගැටු ය. මෙය තේරැමි
ගෙන කොමිසම විසින්
විය වැදුගත් කරුණුක්
ලෙස මෙහි පෙන්වා දී

සමාජ ඒකාබද්ධතා සතිය ජූලි 14 ඇරණී



මෙම වසරේ 2014 සමාජ ඒකාබද්ධතා සතිය ජූලි 14 දා සිර 20 දින දක්වා ‘පාතික සම්ගිය’ යන තේමාව යටතේ පැවැත්වෙන බව පාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය ව්‍යුප්දේශ් නාහායක්කාර මහතා පැවැසිය.

පාතික සම්ගිය යන තේමාව තෝරා ගැනීමේ අරමුණ වූයේ ජනවාරියේ සහස්‍රවනය ගක්තිමත් කිරීමයි.

2012 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජ ඒකාබද්ධතා සතිය හඳුන්වාදෙනු ලදූයේ අධ්‍යාපනයට, ආර්ථික කටයුතු වලට, නීතිමය පහසුකම්වලට ආරක්ෂාවට සහ සුරක්ෂිත පරිසරයකට සමාජයේ සැමට ප්‍රවේශය වැනි අරමුණු කොට්ඨාස තේමාවක් තේමාවක් යුතුවය.

මෙම වර්ෂයේ පාතික ඒකාබද්ධතා සතිය ප්‍රධාන වශයෙන් ම පාතික සම්ගිය ගක්තිමත් කිරීම කෙරෙහි අවධානය ගොමුකරන අතර මෙම පණිවිභාග විවිධ වැඩසටහන් ඕස්සේ පතුරුවා හැරේ.


ආරම්භක උත්සවය පොලොන්නරුවේ “විෂයන්ත් ප්‍රාසාද” නම් වූ පරාතුමඛානු රුපගේ රජමාලිගයෙහි දී පැවැත්වේ.

සංස්ක්‍රීතිකර ඇති වැඩසටහන් අනුව උතුරු හා සබරගමු පළාත් සඳහා වන පළාත් මධ්‍යස්ථාන දෙකක් විවෘත කරනු ලබනු ඇත. උතුරු පළාත් මධ්‍යස්ථානය කිලිහොවිලියේ ද සබරගමුව පළාත් මධ්‍යස්ථානය කුරැවේ ද පිහිටිවනු ලබනු ඇත. කිලිහොවිවි සහ මොනාරුගල දිස්ක්‍රික්කවල කාඩ්තා තායිකාවන් බල ගැන්වීම අරමුණුකොටගත් වැඩසටහනක් ද දියන් වේ. සමාජ ඒකාබද්ධතා සතිය පැවැත්වෙන්නේ වසරකට වරක් වූව ද පාතික සම්ගිය ගක්තිමත් කිරීම සඳහා ගනු ලබන පියවරයෙන් වසර පුරාම කියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



සිංහල දෙමළ කේරිකතා 24ක් පරිවර්තනය කෙරේ

2014 සමාජ ඒකාබද්ධතා සම්ගියට සම්ගාම්ව ශ්‍රී ලංකිය සිංහල, දෙමළ, ලේඛක, ලේඛිකාවන්ගේ කේරිකතා සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමට පාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සිංහල, දෙමළ ලේඛක විකමුතුවේ මැදිහත්වීම ද මේ සඳහා ලබා තිබෙන බව විහි උග්‍ර කමල් පෙරේරා මහතා අප කළ විමුක්තිමක දී කියා සිටියේ ය.



මෙම පරිවර්තනය කාර්යය සඳහා ශ්‍රී ලංකිය දෙමළ සහ සිංහල ලේඛක ලේඛිකාවන්ගේ කේරිකතා 24ක් තෝරාගෙන ඇත. ද්විනාෂාවට ම අයන් කේරිකතා පරිවර්තනය කිරීම සිංහල, දෙමළ ලේඛක විකමුතුවේ දෙපිරිසම අතින් සිදුකෙරෙන බවත් විම සහයෝගීතාවය මගින් සමාජ ඒකාබද්ධතාව ගොඩනෑංවීමක් සිදුවෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවැසි ය.

මෙම පරිවර්තන කාර්යයේ දී කේරිකතාකරුවන් හඳුන්වා දෙන අතරම පරිවර්තකයා ද හඳුන්වා දීමක් සිදු කිරීම විශේෂත්වයකි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ දෙමළ කේරිකතා තෝරාගැනීමේ දී ප්‍රාදේශීයමය වශයෙන් අවධානය ගොමු කිරීමයි. උතුරු නැගෙනහිර පළාත්ව විවිධ දුර බැහැර පුද්ගලයන්හි සිටින ලේඛක ලේඛිකාවන්ගේ කේරිකතා ද මේ සඳහා තෝරා ගැනීනු. විසේම කාඩ්තා නියෝග්‍යනය කෙරෙනි ද, දක්ෂ විහෙන් අවධානයකට ලක් නොවන ඉදිරිපත් කිරීමකට අවස්ථාව අනිම් වූ ලේඛකයන්ගේ කේරිකතා තෝරාගැනීමට ද මෙහි ඇති විශේෂත්වය බව සිංහල දෙමළ ලේඛක සම්බන්ධ වෙ ලේඛකම් කමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසි ය.

සිංහල, දෙමළ 10 වැනි රාජ්‍ය සේවක නිර්මාණ ඇගුණම 2014 නිර්මාණ භාරගැනීම අවසන්

රාජ්‍ය හා රාජ්‍යානුබඳ්ධ ආයතනවල සේවයේ නියයී රාජ්‍ය සේවකයන්ගේ කළු කුසලතාවයන් එහි නැංවීමටත් විම කුසලතාවයන් ඇගයීමට හා එළුදුක්වීමටත් අවස්ථාව හිමිවන වාර්ෂික අන්තර් රාජ්‍ය සේවක තීරුමාණ තරගාවලියේ තීරුමාණ බාරගැලීම පූති 30 වන දිනෙන් අවසන් වන බව අමාත්‍යාංශ ප්‍රව්‍යීන තීලඩාරී සිසිර කුමාර මහගම මහතා පටිසංස්කී.

සිංහල, දුම්ප මාධ්‍යයෙන් මෙම තරගාවලිය පැවතීන්වෙන අතර කෙටි කතා, ශේෂ රචනා, කෙටි නාවික, පළදා රචනා, ප්‍රමා නිර්මාණ, විතු නිර්මාණ යන තරග කේත්තුයන් මේ සඳහා ඇතුළත් වේ. සියලු නිර්මාණ විනිශ්චර මධ්‍ය්‍යෝගක් යටතේ විනිශ්චිත ලක් කිරීමට නියමිත බව ප්‍රවර්ධන නිලධාරියකු වන සිසිර කුමාර මහගම මහතා අප කළ විමුදුමක්ද නිය සිටියේ ය.

මෙම තරගාවලියේ විශේෂත්වය වන්හේ මෙහිදී ජයග්‍රහණය නිමිත්වන සිංහල, දෙමළ කේරීකතා, ක්‍රි, හිත රචනා, නොදුම ප්‍රමා කතා, ක්‍රි යන නිර්මාණ ඇතුළු ප්‍රභාෂ්වර නම්න්

කෘතියක් සිංහල බසින් ද 'ප්‍රහාත්වරම්' නමුන් දම්ල කෘතියක් ලෙස මූල්‍යාච්‍ය වේමයි. සිංහල අංශයෙන් පළමු, දෙවන, තෙවන, සිව්වන, පස්වන යන ස්ථ්‍යාන ලබාගත් ආයෝග නිර්මාණ වික බැඳීන් මෙම කෘතිය සඳහා තෝරා ගැනේ.

ଡෙමල කෘතිය සඳහා නිරමාණ 8 බැංගින් තෝරා ගෙනේ.

විතු නීර්මාණ තරගාවලියෙන් පළමු ස්ථානය නීමිකරගන්නා විතුය 'ප්‍රහාෂ්ටර' සහ 'ප්‍රහාෂ්ටරම්' යන නීර්මාණ කැස්තියෙහි පිටතවරය සඳහා යොදා ගැනෙන බවට සිසිර කුමාර මහතා සඳහන් කරන ලදී.

ଅମ୍ବା କନନ୍ଦେଶ୍ୱର ଜନ କବି ତିର୍ପତାନୁ ଦୃଷ୍ଟିକୁଞ୍ଚାଲିଙ୍କେ କଥି ଉଣ୍ଡରେତ୍ତ
ମୁଣ୍ଡନୀଯ କିରୀମରି ସଂହେଳିକ ହା କଲା କରିଛନ୍ତି ଅମାରକୁଣ୍ଡର ପିଣ୍ଡର
ଗେନ ଆତ.

සෑම විසරකදීම සංවිධානය කෙරෙන ‘රාජ්‍ය සේවක නිර්මාණ අභ්‍යන්තර ප්‍රජාත්‍යාමාත්‍රි තුළ මූල්‍ය සඳහා උග්‍ර නැගෙනහිර ප්‍රදේශයන්හි ජනනාධිකරණ නොමඳ සහාය, උත්සාහය මේ සඳහා ලැබෙන බවත් ඔවුන්ගේ නිර්මාණ රාජ්‍යක් ද මේ සඳහා ලැබෙන බවත් සියිර මහතා තුවදරටත් පකාශ කිලේ ය.

නිර්මාණ ඉදිරිපත් කළ සැම කත්‍රවරයෙකුටම කෑති 4 බඟින්
හොම්බයේ පිරහැලීමෙහි මෙහිදී සිදු තිර්මට නියමිත ය.



දෙවැනි බසට කුඩාම්මාගේ සැලකිලි

සම්බන්ධතා භාෂාව ලෙස භාවිතා වන ඉංග්‍රීසි භාෂාවට හිමි පැගයිල් සහ වෘත්ත භාෂාව හැඳුරුමට ලැබෙන පහසුකම් දෙමළ භා සිංහල හැඳුරුමේ දී නොලැබෙන බව ජාතික භාෂා භා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි තීරණ්ඩායක් ලෙස පළ වී ඇත. විශේෂයෙන් දෙමළ භා සිංහල දැව්ච දිස ලෙස භාවිතා වන පුද්ගලික මෙම තත්ත්වය පවතින බවට අමාත්‍යාංශය තීරණ්ඩාය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වම්පත් ජාතික භාෂා භා සමාජ එකාබද්ධිය අමාත්‍ය වාසුදේව භාණායක්කාර මහතා මෙයේ කියයි. “දෙමළ භා සිංහල භාෂා ගුරුවරයන් වෙත නව තාක්ෂණීක මෙවලම් අදාළ පුදේශවලට ගො ඇතුව ලබා දෙමින් කුමානුකුලට අ.පො.ස. සා.පෙළ විභාගයේ දී දෙවන පස සමත්වීම අතිවාර්ය කිරීම දැක්වා ගමන් කළ හැකි නම් වීමගින් දැනට පැන හැරී ඇති භාෂා ගැටුව බොහෝමයෙක් විසඟාගුරු භාෂි බව පූජු පෙනුයි.

මේ අතර දැනට ගෝපන සාකච්ඡා අනුව ඉංග්‍රීසි පැනුම පිළිබඳ ගුවන හා කරන කූලතා ඇගයේම් සිදුකර 2015 සිට අ.පො.ස. සා.පෙළ විහාරයේ දී ලබනු ලබා දීමට සූචනම් වීම අඩු පහසුකම් සහිත දුෂ්කර ප්‍රදේශවල දරු දැරියන් කෙරෙහි අසාධාරණ රෙස බිජාන බවට ද අදහස් පළ වී තිබේ.

භාෂා අධිකිය පිළිබඳව පජාව දැනුවත් කිරීම සඳහා පෙළෙරෙන පත්‍රිකාවකි.

(අංක 6)

දැන් තවතින නීතිය කුමක් ද?

- නිසිම නීතියක් නිසි ලෙස භාවිත නොවීම දිගටම සිද්ධා දෙය යි.
- ඒ නිසා විවිධ අරගල වර්ධනය වූයෙන් විසඳුම් සෙවීම අවශ්‍ය විය.
- විහෙකීන් 13 වන සංකේරනයේ පළාත් සභා ඇති කිරීම සම්ග දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් බවට පිළි ගැනීනා.
- සිංහල සහ දෙමළ භාෂා ජාතික භාෂා (19 වන) ශ්‍රී ලංකාව පුරා පර්පාලන භාෂා (22 වන), වන්නේ ය සියලු නීති පැහැවීම ද විම භාෂා දෙකෙහිම විය යුතුය.

ඉහත සඳහන් පරිදි අතිතයේත් විරෝධානයේත් කොතරම් නීති තිබුණත් ක්‍රියාත්මක නොවේ ය.

එම නිසා රජයට සිද්ධාවයේ 1620/27 සහ 2009.09.25 වකු ලේඛය මගින්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පුදාන සහ සෙසු තිලුදරයන් වෙත පැවරීමට ය.

1681/03 සහ 2010.11.25 දින ගැසට් නිවේදනය මගින් ජාතික භාෂා භා සමාජ ජීවාධ්‍යතානා අමාත්‍යාංශය පිහිටුවා ඇත.

එම අනුව 1991/18 පහත මගින් පිහිටුවා තිබුණු රාජ්‍ය භාෂා කොමිෂන් මට, ආ.තු. ව්‍යවස්ථාවේ (vi පරි) භාෂා අධිරියාවීක්ම ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම පැවරීමා.

එමේක් වග බලා ගන්නා බවට වග බලා ගැනීම මහජනයාට පැවරේ.

විකලුක ප්‍රතිපත්ති කෙතුය (CPA)

24/2, 28 වැනි පාවුමග,
මල් පාර, කොළඹ 07.
+94 (11) 2565304/5/6
www.cpalanka.org, info@cpalanka.org

ශ්‍රී ලංකාවේ ලේඛකයින්ගේ ජාතික සංවිධානයේ ප්‍රථම මහා සමුළුව කොළඹයි

සිංහල, දෙමළ හා මුද්‍රලීම් ලේඛක - ලේඛකවත්ගේ ප්‍රථම ජාතික සංවිධානය ලෙස ගොඩනගන ශ්‍රී ලංකාවේ ලේඛකයින්ගේ ජාතික සංවිධානයේ ප්‍රථම මහා සමුළුව ජුරු මස අග භාගයේ දී කොළඹයි පැවත්වීමට කටයුතු සූභ්‍යතාම් කෙරෙමින් තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ 2014 මාර්තු 20 වනදා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී පැවති මෙම සංවිධානයේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ය.

වම සංවිධානයට අනුයුත්ත නොවා දිස්ත්‍රික් ලේඛක සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ලේඛක හමුවක් ද 2014 ජූනි මස 23 වනදා කොළඹ දිස්ත්‍රික් ලේඛකම් කාර්යාලයිය ගුවණාගයේ දී පැවත්වීමට කටයුතු ගොඩ ඇත.

ශ්‍රී ලංකාවේ පර්පාලන දිස්ත්‍රික් රෝග මේ වන විට ජාතික ලේඛක සංවිධානයට අනුඛ්‍යාධි ලේඛක සංවිධාන පිහිටුවා ඇති අතර උතුරු නැගෙනහිර දිස්ත්‍රික් තිනිපෑයක දිස්ත්‍රික් ලේඛක සංවිධාන පිහිටුවීම ඉදිරි කාලය තුළ සිදු කිරීමට තියුම්ව ඇත.

ගුණ්ව ප්‍රකාශනය පිළිගත් කර්මාන්තයෙක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ය සක් මේ වනවිට ශ්‍රී ලංකාවේ ලේඛකයින්ගේ ජාතික සංවිධාන විසින් රජයට ඉදිරිපත් කරනු ලබ ඇත.



මායිම් නොහැඳුනනු.... 29 වැනි පිටුවෙන්

ඇය පවසන්නේ මෙය කළුවට වඩා පිළිතාවබේදයේ වින් අදියරක් බවයි.

ලේඛන කළුවේදී සීමාවත්ව ලක්වන විවිධ ප්‍රතිචාර දැඟනා පාඨා අවශ්‍ය සිංහල, දෙමළ හේදයක් නැතැ. විසිදු බෙදිම් වෙන් තොරව බලන විට අපි මිනිසුන් ය. බඩිහින්, තතිකම (භූකළාව) වෙන්වීම, මර්යා පිවන බර සතුට ආදි පිවන සිංහලමේ විවිධ අදියරයන් වෙතින් දැක්වෙන හැරීම්, ආක්‍ර්‍ය සිංහල, දෙමළ හේදයනින් තොර ය. දකුණේ සිංහල තරෙණියක් ලෙස උතුරු දෙමළ ප්‍රතිචාරයෙහි සිවන සිතුව්ම දැඟනා රැජ මායිසයට හසුකරග නීම සම්බන්ධව ඇය අපට පැවතුවේ වෙනත් අදහසකි.

“මම ප්‍රවර්ධන්නේ ලංකාවේ. මම ඉපදෙන් කොහොද තියන වික නොමේ වැදුගත් වන්නේ.... සීංහල දෙමළ අපි හැමෝම් මෙහි පිටත් වෙනවා. අපි හැමෝම් මුහුණයේ බව මගේ ජායාර්ථ කළුවෙන් මම දෙන පන්වීයියයි.”

නයනහාරිව සම්මානයක්

කොළඹ කිරුළපන වෙසක් කළුපයේ කුඩා සාඟ විකුණුම් සිටි ඇය අතරට තිය නයනහාර ඔවුන්ගේ ජායාර්ථ ගන්න පටන් ගන්නා. විමි එවතන සිටි (වෙසක් කුඩාවක්) අගේ තබාගෙන සිටි, ජායාර්ථයට භාජනය වූ පොඩි විකෙක් ඇසුවේ,

‘අක්කේද් ඔය පන්තරෙන්දේ?’ නියා ය.

‘නෑ මම පත්තරෙන් නොමෙකි.’

වෙනත් පින්තුර ගන්නේ ඇසිදුරු පොඩි විකා ඇසු පුණ් පුණ්නයට නයනහාර දෙන්නේ වෙත් පිළිවුරුකි.

‘මම පින්තුර ගන්න ඉගෙන ගන්නවා, ඉගෙන ගන්නයි පින්තුර ගන්නේ’

පිළිතුර විලෙස තීමා වී ඇය පින්තුර ගැනීම වෙ නවත්ව රික දුරක් ගිය විට,


‘අක්කේද්, අක්කේද් යැය පොඩි විකෙක් ගැනීමේ ඇය නැවත හැර බැඳුවා ය.

‘අක්කේද් පොඩිඩි ඉන්න, පොඩි

බඩුවක් දෙන්න තියනවා’ නියා

නැගුම්බඩව, සහෙළදුරත්වයේ නාමයෙන්

ඇය අත තැබුවේ මේ සුඩුපැනුමයි.





සිංහල , හින්දු අලුත් අවුරුදු උත්සවය නිම වී දින කිහිපයකට පසු , අපේශ් මස 28 වන එහි උත්සවය සිට දෙළඡල පිළිකාක් දෙමළ විද්‍යාලයිය ස්ථිබා ඩුම්ස් ප්‍රදේශයේ සිංහල , දෙමළ ජනයාගේන් පිරි යන්නට පටන් ගෙන තිබිණා. ගම්පොල ප්‍රදේශයේ සිට පැමිණි සිංහල හා දෙමළ ජනයාද ඒ අතර වූහ.

සියල්ලේ තම තමන්ගේ ආහාර සම්ප්‍රායන්ට අයන් විවිධ කැට්ඨී පෙවිලි ද ගෙනවින් සිටියන.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය හා බැඳුණු විවිධ සම්ප්‍රායන් අතර නැගම් යාම ද වික් ප්‍රධාන සම්ප්‍රායන් වේය. දෙළඡල පිළිකාක් දෙමළ විද්‍යාලයිය ස්ථිබා පිටියේ මෙදින සංවිධානය කර තිබුණේද විම නැගම් යාමේ සම්ප්‍රාය අනුව ප්‍රතිකිරීමානාය කළ උත්සවයකි.

උත්සවය සංවිධානය කර තිබුණේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් දෙළඡල ග්‍රාම සංවර්ධන සම්නියයි. ඒ සඳහා මග පෙන්වීම බ්‍රඛ දී තිබුණේ ජාතික නාමා හා සමාජ ජීවාධ්‍යතා අමාත්‍යාංශයයි. උත්සවය ආරම්භ වූවේ ගම්පොල ප්‍රාදේශීය සභා කාර්යාලයෙනි.

ප්‍රදේශයේ සිංහල හා දෙමළ ජනයාගේ සාමූහික සහභාගිත්වයෙන් පැවති මෙම වැඩිසටහන මුළුක වශයෙන් අන්තර් සංස්කෘතික හා අන්දාක්ම් භූවමාරු වැඩිසටහනක් ලෙස ද්‍රව්‍ය පුරා හියාන්මක විය. විවිධ සංස්කෘතික වැඩි සටහන් හා සිංහල දෙමළ වාර්තා මගින් මෙම “නැගම් යාමේ” උපෙල විවිධවත්ව තිබිණා.

උත්සකට අධික පිරිසක් උත්සවයට සහභාගි වී සිටි අතර සිංහල හා හින්දු ආහාර සංස්කෘතින්ට අයන් විවිධ ආහාරපාන වලින් ඒ සියල්ලේ සාගුහ ලැබුහ. දෙළඡල ග්‍රාම සංවර්ධන සම්නිය හැරුණා විට සමාජන සංවිධානය ඇතුළු සංවිධාන හා ප්‍රදේශීයාක්න් රෝකකගේ දායකත්වය උත්සවය සාර්ථක කර ගනීම සඳහා ලැබේ තිබිණා.

උත්සව ඩුම්ස් අලංකාර කරමින් ප්‍රදේශනය කෙරුණු නොයෙකුන් ධිජ පත්‍රක අතර ප්‍රදේශනය වූ බැහැරයෙක සඳහන්ව තිබූ පහත දැක්වෙන කවිය “නැගම් යාමේ” අරමුණ මේ යැයි පැහැදිලි කළේය.

මහුසන් වහේ උරුමය වික ලෙස	ලධිල
දැස කුල සිරින් අප වෙනතක සිර	කරල
ශේ සැම ගෙද නැති මේතුදම් පතු	රැවල
වික්සන් කමින් නැගම් යාමේ	තුප්පීල

සටහන
සඳහා සෙනෙරින්න

“නැගම් යාමේ” තවත් හින්දුර සඳහා පසු සිට බලන්න.

නැගම් යාමේ





නැගම් යාල



"වික්සත්කම්ත් නැගම් යාම තුවුවිලා...."